



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

ජනාධිපතිතුමාගෙන් ලත් සංදේශය :

මහජන ආරක්ෂක ප්‍රකාශනය

නිවේදන :

වෛද්‍යවාර්දය ලෙසාඩ් කීර්ගුල්ල මහතාගේ අභාවය
කර්මාන්තකරණයේ සහතික

ප්‍රශ්නවලට වාර්තා පිළිතුරු

ශෝක ප්‍රකාශය : මෙරිල් ද සිල්වා මහතා

අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත:

පළමුවන වර කියවන ලදී

ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ සභා ආඥා (සංශෝධන) පනත්
කෙටුම්පත :

පළමුවන වර කියවන ලදී

ජනාවාස (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත :

පළමුවන වර කියවන ලදී

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත :

ලංකාවේ රෝමානු කතෝලික අග්‍ර රාජකාරී ප්‍රසාදිත් වහන්සේ සහ රාජකාරී ප්‍රසාදිත්
වහන්සේලා (සංශෝධන)-(ජී. චින්සන්ට් පෙරේරා මහතා)-පළමුවන වර
කියවන ලදී

මහජන ආරක්ෂක ප්‍රකාශනය

කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය

පාර්ලිමේන්තු වාරය අවසන් කිරීම

පාර්ලිමේන්තුව කැඳවීම

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු



දැරි ලිඛිතවර්ෂ

(විකල්ප)

වෙරේ ඉති

(සරසවි කවිතා)

ප්‍රචාරක සඳහා සමස්ත

සමස්ත සඳහා (විකල්ප) සඳහා
39 වැනි වර්ෂය

සමස්ත සඳහා සමස්තව ප්‍රකාශනය
සඳහා සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
39 වැනි වර්ෂය

සමස්ත සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
39 වැනි වර්ෂය

සමස්ත සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය

සමස්ත සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
39 වැනි වර්ෂය

සමස්ත සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
සමස්තව ප්‍රකාශනය සඳහා සමස්තව ප්‍රකාශනය
39 වැනි වර්ෂය

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

சனாதிபதியிடமிருந்து வந்த செய்தி :

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

அறிவிப்புகள் :

வைத்திய கலாநிதி லெனாட் கிரிஎல்லினது மாணம்

சபாநாயகரின் சான்றிதழ்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

அனுபாபத் தீர்மானம் : திரு. மெரில் த சில்வா

அரசியலமைப்புக்கான எட்டாவது திருத்தச் சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது

இலங்கை (பாராளுமன்றத் தேர்தல்கள்) பேரவைக் கட்டளை

(திருத்தம்) சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது.

மக்கள் குடியிருப்பு (நீக்கல்) சட்டமூலம் :

முதன்முறை மதிப்பிடப்பட்டது.

சனியங்கத்தினர் சட்டமூலங்கள் :

இலங்கை உரோமன் கத்தோலிக்க அதிமேற்றிராணிபரர், மேற்

றிராணியாளர்கள் கட்டளைச் சட்டம் (கட்டிணைப்பு)—

(திரு. எம். வின்சன்ற பெரேரா)—முதன்முறை மதிப்

பிடப்பட்டது.

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

கிளிநொச்சி நிருவாக மாவட்டம்

பாராளுமன்ற ஒத்திவைப்பு

பாராளுமன்றத்தைக் கூட்டல்

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்.

Volume 27

No. 20

Thursday

19th January 1984

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

MESSAGE FROM THE PRESIDENT

Public Security Proclamation

ANNOUNCEMENTS

Death of Dr. Leonard Kiriella

Speaker's Certificates

ORAL ANSWERS TO QUESTIONS :

VOTE OF CONDOLENCE : Mr. Merril de Silva

EIGHTH AMENDMENT TO THE CONSTITUTION BILL :

Read the First time

CEYLON (PARLIAMENTARY ELECTIONS) ORDER IN

COUNCIL (AMENDMENT) BILL :

Read the First time

2-ச 074875-3,200 (84/01)

JANAWASA (REPEAL) BILL :

Read the First time

PRIVATE MEMBERS' BILLS :

Roman Catholic Archbishop and Bishops of Ceylon

(Amendment)—(Mr. M. Vincent Perera)—Read the First

time

PUBLIC SECURITY PROCLAMATION

KILINOCHCHI ADMINISTRATIVE DISTRICT

PROROGATION OF PARLIAMENT

SUMMONING OF PARLIAMENT

WRITTEN ANSWERS TO QUESTIONS

පාර්ලිමේන්තු විකாශන

(හසරා)

අදාළ වෛස

(විස්තර කිරීම)

විකාශන සංඛ්‍යා

විකාශන සංඛ්‍යා 100 (1964) සිට 105 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 106 (1964) සිට 110 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 111 (1964) සිට 115 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 116 (1964) සිට 120 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 121 (1964) සිට 125 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 126 (1964) සිට 130 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 131 (1964) සිට 135 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 136 (1964) සිට 140 (1964) දක්වා

විකාශන සංඛ්‍යා 141 (1964) සිට 145 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 146 (1964) සිට 150 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 151 (1964) සිට 155 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 156 (1964) සිට 160 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 161 (1964) සිට 165 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 166 (1964) සිට 170 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 171 (1964) සිට 175 (1964) දක්වා
 විකාශන සංඛ්‍යා 176 (1964) සිට 180 (1964) දක්වා

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Unconnected)

PRINCIPAL CONTENTS

LANAWASA (REPEAL) BILL
 Read the first time
 PRIVATE MEMBERS' BILLS:
 Roman Catholic Archbishop and Bishop of Ceylon
 (Amendment) - Mr. M. Vincent Preece - Read the first
 time
 PUBLIC SECURITY PROLEGATION
 KILINOCHCHI ADMINISTRATIVE DISTRICT
 PROLOGATION OF PARLIAMENT
 SUMMONING OF PARLIAMENT
 WRITTEN ANSWERS TO QUESTIONS

MESSAGE FROM THE PRESIDENT
 Public Security Proclamation
 ANNOUNCEMENTS
 Death of Dr. Leonard Kiriella
 Speaker's Certificate
 ORAL ANSWERS TO QUESTIONS:
 VOTE OF CONDOLENCE: Mr. Meera de Silva
 EIGHTH AMENDMENT TO THE CONSTITUTION BILL:
 Read the first time
 CEYLON (PARLIAMENTARY ELECTIONS) ORDER IN
 COUNCIL (AMENDMENT) BILL:
 Read the first time

- (iii) அவ்வாறெனில், பணம் பெற்றவர்களின் பெயரும் பெற்றுக்கொண்ட தொகையும் என்ன?
- (iv) எந்த அடிப்படையில் இத்தொகை நிர்மாணிப்பட்டது?

(சு) இவ்விபாங்களைக் கறமுடியாதெனில் இதற்குரிய காரணம் என்ன?

asked the Minister, and Deputy Minister of Defence :

(a) Will he state the names and designations of personnel in the police and armed forces who were killed by the terrorists in the Northern and Eastern Provinces from 23rd July 1977 to 6th June 1983 and the dates on which they were killed?

(b) (i) Were the victims paid compensation by the Government or from any other fund?

(ii) If so, what was the amount of compensation paid on behalf of each victim?

(iii) What was the basis on which compensation was paid?

(c) (i) What are the names of ordinary citizens who were killed by the terrorists during this period?

(ii) Were the victims paid compensation by the Government or from any other fund?

(iii) If so, will he state the names of those who received compensation, and the amount of compensation paid; and

(iv) The basis on which the amounts were decided?

(d) If not, why?

பி. வி. வீரபிண்டி மனா (ஆங்கிலம்) ஈத தியேயர் ஈர் தானை ஆங்கிலம்)

(திரு. சி. வி. வேரப்பிற்றிய — அமைச்சரும் பாதுகாப்புப் பிரதி அமைச்சரும்)

(Mr. T. B. Werapitiya—Minister and Deputy Minister of Defence)

I am tabling the Answer, Sir, It is a long Answer.

ஈத தியேயர் மன தான ஈர் தானை :

சபாபிடத்தில் வைக்கப்பட்ட விடை :

Answer tabled :

(a) Particulars of police and service personnel killed by terrorists in the Northern and Eastern Provinces from 23rd July 1977 to 6th June 1983 are as follows :

POLICE

Name and Designation	Date killed
1. PC 6736 Balasunderam	29.08.77
2. Inspector Bastianpillai	07.04.78
3. Sub-Inspector Perambalam	07.04.78

4. PS 4810 Balasingham	07.04.78
5. PC/D 12749 Siriwardane	07.04.78
6. Inspector Padmanathan	06.05.78
7. PC 8103 Gnanasambandan	01.02.78
8. PC 11069 Perera	15.12.78
9. 13610 Sivsanesan	21.03.79
10. Inspector P. Gurusamy	01.07.79
11. PC. 3847 Banda	25.03.81
12. PC. 9434 Abeyratne Banda	25.03.81
13. PC. 2485 Kanagasunderam	04.06.81
14. PC. 9716 Puchi Banda	31.05.81
15. PC. 13534 Jayaratne	28.07.81
16. PC. 14689 Nazeer	28.07.81
17. PC. 8326 Maheswaranathan	22.03.82
18. PC. 14643 Arunthawarajah	02.07.82
19. PC. 4354 Gunapala	02.07.82
20. PC. 13595 Mallwaratchi	02.07.82
21. PC/D.12993 Ariyaratne	02.07.82
22. PC. 6210 Karunanathan	22.10.82
23. PC.6640 Kandiah	22.10.82
24. PC./D. 15611 Tillakaratne	22.10.82
25. Inspector Wijewardene	18.02.83
26. PC/D 4943 Weersinghe	18.02.83

ARMY

1. Corporal H. P. W. Hewawasan	15.10.81
2. Corporal H. D. Tissera	16.10.81
3. Sergeant N. Wijeweera	22.10.81
4. Trooper G. H. M. Abeyratne Banda	13.02.82
5. Corporal J. M. S. Jayawardane	18.05.83

AIR FORCE

1. Acting Corporal U. L. M. G. Perera	01.06.83
2. Acting Corporal W. A. Gunasekera	01.06.83

(b) (i) Yes. From Government funds and departmental funds. In most of the cases payments have been made. Action is being taken to finalize the others.

(ii) and (iii) The amount of compensation paid in respect of each victim and the basis of payment are indicated below :

POLICE

(Paid under — (i) *Police Compensation Regulations* — The amount depends on the rank and service of the officer — Maximum payable is Rs. 23,575

(ii) *Special Compensation Scheme* — Maximum payable is Rs. 65,000. The Scheme is applicable to married officers only. Under this scheme the entitlement is —

(a) Wife Rs. 25,000

(b) Children—

(i) 10 years and below at Rs. 10,000

(ii) Over 10 yrs. and below 15 yrs. Rs. 7,500

(iii) 15 yrs. & below 18 yrs. Rs. 5,000

The total number of beneficiaries under (b) will be four. If the number of children exceeds four, the amount will be prorated among all the children.

NOTE.—Compensation under both Schemes should not exceed Rs. 65,000

Name	Amount Rs.
1. PC. 6736 Balasunderam	45,000
2. Inspector Bastianpillai	25,000
3. Sub-Inspector Perambalam	39,759
4. PC. 4810 Balasingham	62,500
5. PC./D. 12749 Siriwardene	25,000
6. Inspector Pathmanadan	60,000
7. PC. 8103 Gnanasambandan	55,000
8. PC. 1169 Perera	13,425
9. PC. 13610 Sivanesan	11,776
10. Inspector P. Gurusamy	38,836
11. PC. 3847 Banda	35,000
12. PC. 9434 Abeyratne Banda	11,777
13. PC. 2485 Kanagasunderam	53,981
14. PC. 9716 Punci Banda	13,705
15. PC. 13534 Jayaratne	13,425
16. PC. 14689 Nazeer	13,446
17. PC. 8326 Maheswaranathan	16,588
18. PC. 14643 Arunthawarajah	32,262
19. PC. 4354 Gunapala	12,325
20. PC. 13595 Mallwaratchi	11,871
21. PC/D.12993 Ariyaratne	being processed
22. PC. 6210 Karunanathan	being processed
23. PC.6640 Kandiah	being processed
24. PC./D. 15611 Tillakaratne	being processed
25. Inspector Wijewardene	being processed
26. PC/D 4943 Weerasinghe	being processed

The dependents of the above officers are also paid the monthly salary the deceased officer drew at the time of death in accordance with a Cabinet decision. This payment will be continued till the deceased officer would have reached the age of 55 years.

ARMY

(Paid under (a) Army Pensions & Gratuities Code) and (b) Cabinet decision according to which the salary drawn is paid to next of kin until age of 55 years is reached had deceased officer being in service.

- Corporal H. P. W. Hewawasan (unmarried)*
 - A Disability Pension of Rs. 550 (approx.) per month is being paid to the parents.
 - Monthly salary (Rs. 1,650 approximately) the soldier drew at the time of his death.
- Corporal H. D. Tissera (married)*
 - A Disability Pension of Rs. 700 (approx.) per month is paid to the widow and children.
 - Monthly salary (Rs. 1,650 approximately) is also being paid to the widow and children.
- Sergeant N. Wijeweera (unmarried)*
 - Disability Pension of Rs. 550 approximately is paid to the mother of the deceased.
 - Monthly salary (Rs. 1,700 approximately) is also paid.
- Trooper Abeyratne Banda (unmarried)*
 - Disability Pension of Rs. 500 (approximately) will be paid to the mother monthly.
 - Monthly salary (Rs. 1,525/- approx.) is being paid to the mother.

- Corporal J. M. S. Jayawardena (unmarried)*
 - Payments of Disability Pension is being processed.
 - Monthly salary (Rs. 1,450/- approximately) is being paid to the dependants)

AIR FORCE

(Paid under the Air Force Pensions and Gratuities Code) and Cabinet decision.

- Acting Corporal U. L. M. G. Perera (unmarried)*
 - Payments of Disability Pension is being processed.
 - Monthly salary (Rs. 1,300/- approx.) is being paid to next of kin.
- Acting Corporal W. A. Gunasekera (unmarried)*
 - Payments of Disability Pension is being processed.
 - Monthly salary (Rs. 1,300/- approx.) is being paid to next of kin.

The above named Police and Service personnel are also entitled for relief as follows :-

- A death gratuity equivalent to one year's salary payable to Public Officers who die in service.
- A monthly pension under the Widows' & Orphans' Pension Scheme, to widows and orphans.

(c) (i) LIST OF CIVILIANS KILLED

- Mr. Balasubramaniam
- Mr. A. Tangarajah
- Mr. V. Thambipillai
- Mr. Irai Kumaran
- Mr. Umma Kumaran
- Mr. Pulendran
- Mr. K. V. Ratnasingham
- Mr. V. Rajaratnam
- Mr. S. K. Muttiah
- Mr. S. Tillan
- Mr. S. A. Emmanuel
- Mr. A. Thangarajah
- Mr. A. Krisnagopal
- Mr. K. Boopalasingham
- Mr. A. Sivarajah
- Inspector Kumaran (Retired)
- Mr. S. Swarnarajah
- Mr. C. Thanabalasingham
- Mr. K. Iyyadurai
- Mrs. Kulendran
- Mr. S. Jaganathan
- Mr. Rasiah
- Mr. P. R. A. Perera
- Mr. Selvanandan alias Nathan

(ii) Yes, in some cases.

- Mr. K. V. Ratnasingham — Rs. 100,000/-
- Mr. V. Rajaratnam — Rs. 100,000/-
- Mr. S. J. Muttiah — Rs. 100,000/-
- Mr. S. Tillagar — Rs. 100,000/-

(iv) As decided by Government.

(d) Does not arise.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 4.

හරිහර කොරා මහතා (නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමා)
(**திரு. ஹரிந்திர கொறையா — பொது நிர்வாகப் பிரதி அமைச்சர்**)
(Mr. Harindra Corea—Deputy Minister of Public Administration)
I ask for one month's time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்ருறு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Question No. 5.

වීරවත්ති සමරවීර මහතා (නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා)
(**திரு. வீரவள்ளி சமரவீர — கல்விப் பிரதி அமைச்சர்**)
(Mr. Weerawanni Samaraweera—Deputy Minister of Education)

එම ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා සති 2 ක් කල් අවශ්‍යයි.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்ருறு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

රත්නපුර විවිධ සේවා සමූහකාර සමිතිය : මිලදී ගත් වාහන
இரத்தினபுரி ப.நே.க.ச : வாங்கப்பட்ட வாகனங்கள்
RATNAPURA MULTI-PURPOSE CO-OPERATIVE SOCIETY : VEHICLES PURCHASED

434/83.

6. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)

(**திரு. லக்ஷ்மன் ஜயக்கொடி — அத்தனகல்ல**)
(Mr. Lakshman Jayakody—Attanagalla)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමූහකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

සීමාසහිත රත්නපුර විවිධ සේවා සමූහකාර සමිතිය විසින් 1977 අගෝස්තු 01 දින සිට 1983 ජූලි අවසානය දක්වා මිලදී ගන්නා ලද වාහන පිළිබඳ පහත සඳහන් විස්තර එතුමා ඉදිරිපත් කරනවාද ?

- (i) වාහනයේ වර්ගය, අංකය සහ ස්වභාවය ;
- (ii) මිලදී ගන්නා ලද ආයතනයේ හෝ පුද්ගලයාගේ නම සහ ලිපිනය ;
- (iii) එම වාහනවල වටිනාකම ;
- (iv) මිලදී ගන්නා ලද දිනය ; සහ
- (v) මිලදී ගැනීමට මිල ගණන් කැඳවූ නම්, එම මිල ගණන් සහ ඉදිරිපත් කරන ලද ආයතන සහ පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන්.

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு, கூட்டுறவு, அமைச்சருமானவரைக் கேட்ட வினா :
வரையறுக்கப்பட்ட இரத்தினபுரி பலநோக்குக் கூட்டுறவுச் சங்கத்தினால் 1977 ஆகஸ்ட் 01 ஆந் தேதி முதல் 1983 ஜூலை இறுதிவரை கொள்வனவு செய்யப்பட்ட வாகனங்கள் தொடர்பான கீழ்க்காணும் விபரங்களை அவர் சமர்ப்பிப்பாரா :

- (i) வாகனத்தின் இனம், இலக்கம், தன்மை ;
- (ii) கொள்வனவு செய்யப்பட்ட நிறுவனத்தின் அல்லது நபரின் பெயர், முகவரி ;
- (iii) வாகனங்களின் பெறுமதி ;
- (iv) கொள்வனவு செய்த திகதி ;
- (v) கொள்வனவுக்காக விலை மனுக்கள் கோரப்பட்டிருப்பின், விலைகளும் இவைகளைச் சமர்ப்பித்த நிறுவனங்களின் பெயர், முகவரி ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

Will he submit the following details about the vehicles purchased by the Ratnapura Multi-purpose Co-operative Society from 1st August 1977 to the end of July 1983 :

- (i) model, number and condition of the vehicle ;
- (ii) name and address of institution or individual from whom the vehicle was purchased ;
- (iii) value of vehicles ;
- (iv) date on which the vehicles were purchased ;
- (v) if quotations were called for the purchase of vehicles, names and addresses of institutions or individuals who submitted quotations.

ගෘහිත ජයසූරිය මහතා (කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමූහකාර ඇමතිතුමා)

(**திரு. காமனி ஜயசூரிய — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு, கூட்டுறவு அமைச்சரும்**)
(Mr. Gamani Jayasuriya—Minister of Agricultural Development & Research and Minister of Food & Co-operatives)

The details are in the schedule which I am tabling. *

*සහමේයය මත තවම ලද උප ලේඛනය :
சபாபீடத்தில் வைக்கப்பட்ட மறுமொழி :
Schedule tabled :

RATNAPURA MULTI-PURPOSE CO-OPERATIVE SOCIETY LTD.
DETAILS OF VEHICLES PURCHASED FROM 01.08.77 TO 31.07.83

Model	Number	Condition	Name & address of the individual/Institution from whom the vehicle was purchased	Value of vehicle Rs.	Date of purchase	If Quotations were called
1. 6 ton Isuzu Diesel Lorry Chassis TXD 50	26 Sri 4096	New	CWE, Colombo	185,500	11.10.1978	No
2. 6 ton Isuzu Diesel Lorry Chassis TXD 50	26 Sri 4097	New	CWE, Colombo	185,500	11.10.1978	No
3. Ford Felcon Station Wagon.	6 Sri 7103	Used vehicle	Govt. Supplies Dept., Colombo.	25,000	14.02.1979	No
4. Holden Stn. Wagon.	4 Sri 9524	Used vehicle	Govt. Supplies Dept., Colombo.	25,000	14.02.1979	No
5. Land Rover Diesel Jeep	31 Sri 473	Used vehicle	Mr. H. Chandrarathna, 70/1, Ward Place, Colombo 7.	140,000	28.02.1980	No

Model	Number	Conditions	Name & address of the individual/Institution from whom the vehicle was purchased	Value of vehicle Rs.	Date of purchase	If Quotations were called
6. Isuzu Oil Bowser	24 Sri 852	Used vehicle	Ceylon Petroleum Corporation, Colombo.	17,500	12.02.1980	No
7. Isuzu Elf 250 Lorry Chassis.	24 Sri 394	New	C.W.E., Colombo	170,000	11.02.1981	No
8. INT 533 Tractor	37 Sri 989	New	Sri Lanka State Trading (Tractor) Corporation, Colombo.	78,950	12.05.1981	No
9. Farmers Wimala 3 1/2 ton Trailer	45 Sri 7885	New	Sri Lanka State Trading (Tractor) Corporation, Colombo.	29,000	12.05.1981	No
10. Honda CC 125 Motor Bicycles	45 Sri 6538	New	Value House Lanka Service Station, 125, George R. de Sivla Mawatha, Kotahena.	19,500	01.12.1981	No
11. "Yanmar" Landmaster	70 Sri 2014	Used vehicle	Transferred free of charge by Ratnapura District.	-	16.10.1980	No
12. "Yanmar" Landmaster	70 Sri 2012	Used vehicle	Transferred free of charge by Ratnapura District.	-	16.10.1980	No
13. "Yanmar" Landmaster	70 Sri 2015	Used vehicle	Transferred free of charge by Ratnapura District.	-	16.10.1980	No

කෘෂිකාර්මික ප්‍රදර්ශනය සහ සැණකෙළිය, අනුරාධපුර
 விவசாயக் கண்காட்சி, களியாட்ட விழா, அனுராதபுரம்
AGRICULTURAL EXHIBITION AND CARNIVAL AT ANURADHAPURA

564/83

7. ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) මෙම වසරේ අනුරාධපුරයේ පැවති කෘෂිකාර්මික ප්‍රදර්ශනය සහ සැණකෙළිය සංවිධානය කරන ලද්දේ කවරුන් විසින්ද ?
- (ආ) ඒ කුමක් සඳහාද ?
- (ඇ) මෙම සැණකෙළිය සහ ප්‍රදර්ශනය පැවැත්වූ දින ගණනත්, ලැබුණ මුළු ආදායමත් එකම සඳහන් කරතවාද ?
- (ඈ) මෙම ආදායමෙන් ක්‍රීඩා සංවර්ධන අරමුදලට ලබා දුන් මුදල කෙතෙක්ද ?
- (ඊ) මේ දක්වා ක්‍රීඩාංගනය සංවර්ධනය සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද ?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு, கூட்டுறவு, அமைச்சருமானவரைக் கேட்ட வினா :

- (அ) இந்த ஆண்டு அனுராதபுரத்தில் நடைபெற்ற விவசாயக் கண்காட்சியையும் களியாட்ட விழாவையும் ஒழுங்கு செய்தவர் யார் ?
- (ஆ) இது எதற்காக ?
- (இ) இக்களியாட்ட விழாவும் கண்காட்சியும் நடைபெற்ற நாட்களின் எண்ணிக்கை, கிடைத்த முழு வருமானம் ஆகியவற்றைக் கூறுவாரா ?
- (ஈ) இவ்வருமானத்தில் எவ்வளவு பணம் விளையாட்டு அபிவிருத்தி நிதிக்கு வழங்கப்பட்டது ?
- (உ) இதுவரை விளையாட்டரங்கின் அபிவிருத்திக்காக எடுக்கப்பட்ட நடவடிக்கை என்ன ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

- (a) Who organized the agricultural exhibition and carnival held in Anuradhapura this year ?
- (b) For what purpose was this organized ?
- (c) Will he state the number of days the exhibition and carnival was held and the total income received ?
- (d) What is the amount of money given to the Sports Development Fund out of this income ?
- (e) What are the steps hitherto taken to develop the stadium ?

එස්. එස්. අබේසුන්දර මහතා (නියෝජ්‍ය කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා)

(திரு. எஸ். எஸ். அபேசுந்தர. — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சிப் பிரதி அமைச்சர்)

Mr. S. S. Abeyundera—Deputy Minister of Agricultural Development & Research)

- (අ) කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් අනුරාධපුරයේදී කෘෂිකාර්මික ප්‍රදර්ශනය හා සැණකෙළියක් සංවිධානය නොකරන ලදී.
- (ආ) පැන නොනගී.
- (ඇ) පැන නොනගී.
- (ඈ) පැන නොනගී.
- (ඊ) පැන නොනගී.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
 (Mr. Lakshman Jayakody)

කරුණාකර කියන්නට පුළුවන්ද මේ ගැන පරීක්ෂණයක් කලද, එසේ නම් එය කළේ කවුද කියල. මොකද, හමුත්තාත්තේලාගේ තම විකුණා ගෙන කාල තියෙනවා.

එස්. එස්. අබේසුන්දර මහතා
(**திரு. எஸ். எஸ். அபேசுந்தர**)
(Mr. S. S. Abeysondera)
ඒ ගැන අපි දන්නේ කුම?

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

මේ සැකකෙළිය සහ ප්‍රදර්ශනය පැවැත්වූයේ මේ රටේ කෘෂිකම්මය දියුණු කිරීම සඳහාය කියා ප්‍රකාශනය කළ බව ගරු ඇමතිතුමා දන්නවාද? මේක නමුත්තාත්තේලා නොකළ දෙයක් බව දැන් දැනගෙන තිබෙනවා නම් කරුණාකර මේ රටේ තිබෙන්නාවූ තීරීමය අංශයෙන් ඒ ගැන පරීක්ෂණයක් කර ඒ මුදල් හදල්වලට වුණේ මොකක්දැයි සොයා බලන්නවාද? තීරීමය අංශයට භාර දෙනවාද, ඒ ගැන කියා කරන්නට?

එස්. එස්. අබේසුන්දර මහතා
(**திரு. எஸ். எஸ். அபேசுந்தர**)
(Mr. S. S. Abeysondera)
අමාත්‍යාංශය ඒ ගැන කිසි දෙයක් දන්නේ කුම.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

Sir, the Hon. Minister is here. He can reply me. Why is he dodging, Sir?

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Question No. 9.

ඇලික් අළුවිහාරේ මහතා (වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිතුමා)
(**திரு. அலிக் அலுவிறாரை - பெருந்தோட்டத் தொழில் பிரதி அமைச்சர்**)
(Mr. Alick Aluvihare-Deputy Minister of Plantation Industries)
I ask for two weeks' time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்ருகு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

ඒ. අයි. කේ. එස්. පී. අබේගුණවර්ධන මහත්මිය : විශ්‍රාම වැටුප්
திருமதி ஜி. ஐ. கே. எஸ். பி. அபயகுணவர்த்தன : ஓய்வூதியம்
MRS. G. I. K. S. P. ABEYGUNewardene : PENSION PAYMENTS MADE
403/83

11. ආචාර්ය ඩබ්ලිව් දහනායක මහතා
(**கலாநிதி டபிள்யூ. தஹநாயக்க**)
(Dr. W. Dahanayake)

රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

පී. එන්. (පී.) 116437/පී විශ්‍රාම වැටුප් අංකය යටතේ විශ්‍රාම වැටුප් ප්‍රදානය කළ දිනය වන 1976.10.01 දින සිට මේ දක්වා ඒ. අයි. කේ. එස්. පී. අබේගුණවර්ධන මහත්මියට කර ඇති ගෙවීම් මොනවාදැයි එතුමා සඳහන් කරන්නවාද?

පොது තීර්වාක අනුමැතියක්, තොරතුරු තොරතුරු තොරතුරු තොරතුරු අනුමැතියක් සේවයේ සිටින විට :

ඉන්ද්‍රජය මුදල් කමිටු පී. ආ. (පී) 116437/පීයෙන් කොටස්
திருமதி ஜி. ஐ. கே. எஸ். பி. அபயகுணவர்த்தன என்பவருக்கு ஓய்வூதியக் கொடுப்பனவு தொடக்கிய 1.10.1976 காலத்திலிருந்து இன்றுவரை என்ன கொடுப்பனவு செய்யப்பட்டுள்ளது என்பதை அவர் கூறுவாரா?

asked the Minister of Public Administration and Minister of Plantation Industries :

Will he state what payments have been made to Mrs. G I. K. S. P. Abeygunewardena, in respect of pension No. P. N. (P) 116437/p, from the date of award, 01.10.1976, to date?

හරිත්ද කොරියා මහතා (නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමා)
(**திரு. ஹரிந்திர கொறையா - பொது நிர்வாகப் பிரதி அமைச்சர்**)
(Mr. Harindra Corea-Deputy Minister of Public Administration)

Mrs. G. I. K. S. P. Abeygunewardena had been paid a sum of Rs. 39,171.52 by the Government Agent, Galle, for the period 01.10.1976 to 30.06.1983. A further sum of Rs. 4,637.60 has been paid by the Department of Pensions in respect of the period 01.07.1983 to 30.11.1983.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Question No. 12.

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (සමදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා)
(**திரு. கே. டபிள்யூ. தேவநாயகம் - உள்நாட்டலுவல்கள் அமைச்சர்**)
(Mr. K. W. Devanayagam-Minister of Home Affairs)

I ask for two weeks' time to answer the question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்ருகு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Question No. 8.

වීරවන්ති සමරවීර මහතා
(**திரு. வீரவள்ளி சமரவீர**)
(Mr. Weerawanni Samaraweera)

සති 2 ක් කල් අවශ්‍යයි.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்ருகு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

Question No. 10.

වීරවන්ති සමරවීර මහතා
(**திரு. வீரவள்ளி சமரவீர**)
(Mr. Weerawanni Samaraweera)

සති 2 ක් කල් අවශ්‍යයි.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.
வினாவை மற்ருகு தினத்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.
Question ordered to stand down.

ශෝක ප්‍රකාශය : මෙරිල් ද සිල්වා මහතා

அனுதாபத் தீர்மானம் : திரு. மெரில் த சில்வா

VOTE OF CONDOLENCE : MR. MERRIL DE SILVA

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා)

(திரு. எம். வினசன்ட் பெரேரா — பாராளுமன்ற அலுவலர்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera - Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

Mr. Deputy Speaker, the Hon. Merrill Vernon de Silva, former District Minister for Polonnaruwa who represented the constituency of Minneriya in this House from July 1977 to October 1983 died at the Peradeniya General Hospital on December 21, 1983.

Merril de Silva, who hailed from an illustrious family of Balapitiya, was born on March 14, 1917. Sir, it is a tragedy that he should have been snatched away from our midst when many years of valuable service to his motherland lay before him.

He received his education at St. John's College, Panadura and thereafter at St. Joseph's College, Colombo. Merrill represented St. John's in Boxing, Athletics, Cricket and Cadeting. He was a pugilist of a rare calibre and won for his school the coveted Stubbs Shield on two occasions. He also had the distinction of winning the Col. T. Y. Wright cup for the most scientific boxer. In 1935, Merrill boxed for Sri Lanka against the Australian boxers who were on their way to the Berlin Olympics. He was pitted against Australia's flyweight champion H. Cooper. His interest in sports continued even after he left school.

After passing the London Matriculation Examination he started life as a Smallholdings Officer in the Tea Research Institute. Later he was promoted as an Assistant Tea Controller. In 1965 when his brother the late C. P. de Silva became the Minister of Land, Irrigation and Power and Leader of the House, Merrill was appointed as his Private Secretary.

Two names that Minneriya will always remember are D. S. Senanayake and C. P. de Silva for their untiring efforts to develop the area. C. P. represented Minneriya in the House of Representatives for over 20 years from 1952. Merrill de Silva unsuccessfully contested the Polonnaruwa Seat as the United National Party candidate at the General Election held in May 1970. After the death of the late C. P. de Silva, Merrill took up residence at Minneriya and contested the Minneriya Seat at the General Election of July 1977 on the United National Party ticket. He was returned as the M.P. for Minneriya by a majority of nearly 5,000 votes.

Following in the footsteps of his late brother, Merrill not only took a keen interest in promoting the agricultural pursuits of the peasants of Minneriya but also set up several Model Villages under the Village Re-awakening Movement of the Hon. Prime Minister. Sinhagama, Mahasengama and Jayasengama are lasting monuments to his contribution in this field. He was determined to provide every possible facility to these model villages and with the co-operation of several organisations he established a solar-powered domestic lighting project at Sinhagama.

A dedicated servant of the people and gentleman *par excellence*, he was loved by his colleagues and his constituents.

Unfortunately his health did suffer a setback and failing health compelled him to resign his seat in October 1983.

Merril de Silva has left an indelible imprint in every sphere of activity he was associated with. By his simplicity and sincerity he endeared himself to all those who came in contact with him. His loss is deeply felt by the people of Minneriya, and the country is poorer by his death.

We hope that the tributes which we pay to his memory will in some measure console his wife, Mrs. Esme de Silva, and his children and the other members of the family.

Mr. Deputy Speaker, I propose that the condolence of this House be conveyed to the members of the bereaved family.

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி — அத்தனாகல்ல)
(Mr. Lakshman Jayakody - Attanagalla)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විරුද්ධ පාර්ශ්වය වෙනුවෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, හිටපු පොළොන්නරුව දිසා ඇමතිතුමා වූ මෙරිල් ද සිල්වා මැතිතුමාගේ අභාවය ගැන අපේ බලවත්ම කණගාටුව ප්‍රකාශ කරන්නටයි මා නැගී සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මෙරිල් ද සිල්වා මහත්මයා හෙදින් හඳුනා ගත්තේ 1952 සිටයි. අවුරුදු විසිපහක් තිස්සේ සී. පී. ද සිල්වා මහත්මාටත් ඒ වාගේම ඒ. එච්. ද සිල්වා මහත්මාටත් ඒ වාගේම ඔහුගේ බාලම මල්ලි වන මෙරිල් ද සිල්වා මහත්මාටත් පොළොන්නරුව දිස්ත්‍රික්කය රාජධානියක් වුණි. ඒ තුන් දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යුගයේදී එක පවුලෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් හැටියට පත්වීම විශේෂ අංගයක් හැටියට අපට මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට පුළුවනි.

සී. පී. ද සිල්වා මහත්මයා එක්සත් ජාතික පක්ෂයට ගියාට පසු නැවත වරක් ඒ හැඩහුරුකම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවුණය කියා මා සිහිතවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය එක්තරා යුගයකදී-අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ- සම්පූර්ණයෙන්ම වාගේ එකම රාජධානියකට අයිති වෙලා තිබුණය කියා මම කීව්වේ ඒ තිසයි. නමුත් කාලයාගේ දැවැමෙන් ඒවා වෙනස් වී ගියා වුණත් මෙරිල් ද සිල්වා මැතිතුමාට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කටයුතු කරන්නට ලැබීම තිසා 1935 දී ආරම්භ කරගෙන ආවා වූ ජනපද ව්‍යාපාරවල අවසාන පුරුක සුළු වශයෙන් වුණත් එතුමා කටයුතු කළ බව අපි දන්නවා.

පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලය මේ රටේ සිටියා වූ ඉතාම දක්ෂ, ප්‍රසිද්ධ පුද්ගලයින් රාශියක් බිහි කළ ආයතනයක් බව අපි කවුරුත් දන්නවා. මම හිතන විටියට මේ රටේ පරිපාලන ක්ෂේත්‍රයේත්, ක්‍රීඩා ක්ෂේත්‍රයේත්, ඒ වාගේම මේ රටේ තිබෙන්නා වූ උසස් මට්ටමේ සෑම වෘත්තීයකම ඉතා උසස් අන්දමින් කටයුතු කළ පිරිසක් එක්තරා වකවානුවකදී පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයේත් බිහි වුණා. එසේ බිහි වූහුදු දක්ෂතම ක්‍රීඩකයින් අතර මෙරිල් ද සිල්වා මැතිතුමා උසස් අන්දමින් වැජඹුණු බව අපි කවුරුත් දන්නවා. එතුමා දේශපාලනය ඉගෙන ගත්තේ එතුමාගේ සහෝදර සී. පී. ද සිල්වා මැතිතුමාගෙනුයි. එතුමා එසේ ඉගෙනගත් දේ ක්‍රියාත්මක කිරීමට සෑහෙන මහත්සියක් ගත්තා. ඒ මහත්සීවීම හේතුවෙන්ම ඉගෙනගත් එක්තරා වකවානුවකදී එතුමා මේ ගරු සහායවිදී අසනීපයට ලක් වුණා. අවසානයේදී එතුමා ඒ අසනීප තිසාම මිය ගිය වින්තිය අපි කවුරුත් දන්නවා.

රටට, ගමට, ප්‍රදේශයට විශාල සේවයක් කළ මෙරිල් ද සිල්වා මැතිතුමාගේ අභාවය මුළු රටටම දැනෙන දෙයක් බව ප්‍රකාශ කරමින්, දේශපාලන වශයෙන් කුමන මතිමතාන්තර දැරුවත් එතුමා වෙනුවෙන් අපේ ගෞරවයක්, ආචාරයක් මේ අවස්ථාවේදී එතුමාට පුද කරමින් මා නිගම වෙනවා.

මෙමුඵිපාල සේනානායක මහතා (මැදට්ට්ටිය)
(ති.ල. මාමත්තිපාල සේනානායක — මධ්‍යම)
 (Mr. Maithripala Senanayake-Medawachchiya)

මින්තේරිය ගරු මන්ත්‍රීතුමා වශයෙන් සිටි මෙරිල් ද සිල්වා මැතිතුමාගේ අභාවය ගැන පාර්ලිමේන්තු හා ක්‍රීඩා කටයුතු හාර ගරු ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කරමින්, අන්තතගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කළ කතාවට සහාය දෙමින් මේ අවස්ථාවේදී වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට අවස්ථාව ලැබීම ගැන මා සත්තෝෂ වෙනවා. ඇත්ත වශයෙන්ම මෙරිල් ද සිල්වා මැතිතුමා ගැන මා කලින් සමත් දැන නොසිටියත්, වැඩිපුර හඳුනා ගැනීමට අවස්ථාවක් නොතිබුණත් මේ ගරු සභාවට පැමිණීමෙන් පසු එතුමා ගැන මට සමත් දැනගන්නට හැකියාවක් ලැබුණා. එතුමාගේ සහෝදර සී. පී. ද සිල්වා මැතිතුමා සමඟ ඉතාමත් කීට්ටුවෙන් ආශ්‍රය කරන්නට පමණක් නොව එතුමා සමඟ එකට වැඩ කටයුතු කිරීමට පවා මට අවස්ථාවක් ලැබුණා. මෙරිල් ද සිල්වා මැතිතුමා එතුමාගේ අධිපතරේ සමීප පසුගිය කාලය තුළදී මින්තේරිය ප්‍රදේශයේ ගොවි ජනතාවට විශාල සේවයක් කළ බවයි අපට දැනගන්නට ලැබී තිබෙන්නේ. එතුමාගේ අකල් මරණය මින්තේරිය ජනතාවට පමණක් නොව, එතුමා උපන් බලපිටිය ප්‍රදේශයේ ජනතාවටත්, එතුමා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කළ මේ ගරු සභාවටත් විශාල පාඩුවක් බව මම මේ අවස්ථාවේදී අමුණුවෙන් මතක් කරන්නට වුවමනා කරන්නේ නැහැ. එම නිසා මේ ගරු සභාවේ ශෝකය මබනුමාගේ මාර්ගයෙන් එතුමාගේ පවුලේ උදව්‍යට දක්වන ගමන් අපගේ කණගාටුවක් එයට එක් කරන ලෙස ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටීමක් මම නිගම වෙනවා.

අශෝක බලලව්. සෝමරත්න මහතා (රත්ගම)
(ති.ල. අශෝක උඩගුණ. සෝමරත්න — රත්ගම)
 (Mr. Asoka W. Somaratne Ratgama)

Mr. Deputy Speaker, it is with a sense of deep sadness that I too wish to associate myself with this Vote of Condolence on the late Mr. Merrill de Silva.

Mr. Merrill de Silva was the younger brother of Mr. C. P. de Silva, who was Minister of Agriculture in this country for many years. He was a very close associate of his illustrious brother Mr. C. P. de Silva for many years. Later, the Polonnaruwa electorate was divided in the delimitation into Polonnaruwa and Minneriya and I think it was for this reason that the people of Minneriya opted to have Mr. Merrill de Silva to represent them in that electorate.

I had known Mr. Merrill de Silva for many years, from my young days. One prominent feature that I had seen in his character was his unassuming nature. He was simpler than the people who came to see him.

Honours, designations, titles never turned his head. They never became part of his character. Mr. Merrill de Silva remained from the beginning to the end Mr. Merrill de Silva, simple, humble and humane. I still remember, with a deep sense of affection, the assistance that he gave me in the last by-election at Ratgama. He came unknown and unnoticed to Ratgama, found himself a little place, worked day and night going from house to house, and as soon as the election was over he left Ratgama unknown and unnoticed, as Merrill de Silva as he was. Therefore, I too wish to be associated with this Vote of Condolence.

ආර්. ප්‍රේමදාස මහතා (අගුමානතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)
(ති.ල. ආර්. ප්‍රේමදාස — பிரமதாச — பிரதம அமைச்சரும் உள்நாட்டி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலையன் அமைச்சரும் பாராளுமன்றச் சபை முதலிலரும்)

(Mr. R. Premadasa-Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, 1977 සිට අප සමග මේ පාර්ලිමේන්තුවේ සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට ක්‍රියා කළ මින්තේරිය හිටපු මහජන මන්ත්‍රී මෙරිල් ද සිල්වා මැතිතුමාට අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී අපගේ ගෞරවය පිරිනමනවා. එතුමා මේ තරම් ඉක්මනට අප අතරින් විශේෂයක් කියා අපි මොනම අවස්ථාවකදීවත් කල්පනා කළේ නැහැ. එතුමා තිරෝගීව සිටියා. ක්‍රියාශීලීව සිටියා. මට කලින් ගරු මන්ත්‍රීවරයකු වසින් ප්‍රකාශ කළ පරිදි එතුමා නිත්‍යමානී ගුණ ගරුක ජීවිතයක් ගත කළා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මට අද වගේ මතකයි, නමුත්තාත්සේගේ ජන්ද කොට්ඨාශයේ—බලපිටිය ජන්ද කොට්ඨාශයේ—ඉතා වැදගත් අවස්ථාවකට අපි සහභාගී වූණ අවස්ථාවේදී මෙරිල් ද සිල්වා මහතාත් එමුණ සිටි බව. එතුමා පැමිණ සිටියේ දුර බැහැර මින්තේරියේ සිටියි. මම එතුමාගෙන් ඇසුවා, මින්තේරියේ ඉඳලම එන්න සිදු වුණානේද ? කියා. එතුමා කීවේ මගේ යුතුකම ඉටු කරන්න ආවා කියලයි. එතුමා යුතුකම ඉටු කිරීමේදී තමන්ට පොද්ගලිකව විද දරාගන්නට සිදු වන අපහසුකම්, පාඩු කීපයක් බරක් හැටියට සැලකුවේ නැහැ. එද එතුමා ඒ අවස්ථාවට සහභාගී වී කෙළින්ම මින්තේරිය බලා ගමන් කළා. ඒ ගිය ගමනේදී තමයි හදිසියේම අසනීප වුණේ. ඒ අසනීපය එතුමාගේ විශේෂවීමට හේතු වුණා. දිවංගත සී. පී. ද සිල්වා ඇමතිතුමාගේ පොද්ගලික ලේකම් වශයෙන් තමයි. අපි බොහෝ දෙනෙක් මෙරිල් ද සිල්වා මහතා දැන හැදින ගත්තේ. සී. පී. ද සිල්වා ඇමතිතුමා කොයි තරම් කාර්ය බහුල ජීවිතයක් ගත කළා ද කියා අපි සියලු දෙනාම දන්නවා. ඒ කාණ්ඩ බහුල අමාත්‍ය ජීවිතයේදී මෙරිල් ද සිල්වා මහතාගෙන් එතුමාට ලැබුණ සහාය අප්‍රමාණයි. සී. පී. ද සිල්වා මහතාගේ පසුපසින් සිට එතුමාට ඉතා හිතවත්ව මේ බාල සහෝදරයා උදව් උපකාර කළ බව බොහෝ දෙනෙක් වැඩිය දැන හිටියේ නැහැ. මන්ද ? තමාගේ සේවය පුද්ගලයන්ට නොව සේවය පිණිසම කැප කිරීම එතුමාගේ ප්‍රතිපත්තිය වූ තිසයි. එතුමාගේ මේ ගුණාංගය අපි දුටුවා. එතුමා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් මින්තේරිය ආසනයෙන් ලබා ගෙන මේ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙක් වූ අවස්ථාවේදීත්, ඒ වාගේම දිස්ත්‍රික් ඇමති පදවියට පත්වී ඒ කාලය තුළ තමාගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දිස්ත්‍රික්කයේ වැඩි දියුණුව පිණිස සේවය කළ ආකාරයෙනුත් අපට ඒ කාරණය පැහැදිලිව පෙනුණා. කොයි වෙලාවකවත් සේවයට වඩා ඉදිරියෙන් ඉස්මතු වෙන්නට මෙරිල් ද සිල්වා මහතා කල්පනා කළේ නැහැ ; උත්සාහ කළේ නැහැ. එය එතුමාගේ ජීවිතයේ අංගයක්ව පැවතුනේ නැහැ. නිරන්තරයෙන්ම තමාට වඩා සේවය ඉස්මතු වෙන්නට එතුමා අවකාශ දුන්නා. ඒ කළ සේවය අවංකවම ඒ සේවය අවශ්‍ය ජනතාව වෙනුවෙන් සිදු කිරීමට එතුමා නිරන්තරයෙන්ම උත්සාහ කළා.

තමන් කළ සේවයෙන් එතුමා විශාල තෘප්තියක් ලැබුවා. ඒ තෘප්තිය එතුමා ලැබුවේ මානසිකවයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතුළු කාර්යයන් සඳහා වූණම එතුමා මොන තරම් ප්‍රබෝධයකට පත් වුණාද යන වග මට මතකයි.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
(திரு. தினேஷ் குணவர்தன — மஹரகம்)
(Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මින්තේරියේ පාර්ලිමේන්තු මන්දිරී හා පොළොන්නරුව දිසා ඇති හැටියට කටයුතු කළ මෙරිල් ද සිල්වා මැතිතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කිරීමේ යෝජනාවට මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මගේ ශෝකයත් එක් කරමින් මමත් එයට හවුල් වෙන්නට කැමතියි.

මෙරිල් ද සිල්වා මැතිතුමා ආශ්‍රය කිරීමට අවකාශයක් මට නොලැබුණත් එක පාසලේ එකට ඉගෙන ගත් ශිෂ්‍යයන් වශයෙන් එතුමාගේ දරුවන් ආශ්‍රය කිරීමට මට අවස්ථාව ලැබුණි. කුමන දේශපාලන මතයක් දරුවන් මේ රටේ වාර්මාජ්‍ය කටයුතු පිළිබඳව විශාල සේවාවක් සිදු කළ සී. පී. ද සිල්වා මැතිතුමා එම කටයුතු කරන අවස්ථාවේ එතුමා සමග ඒ කටයුතුවලදී ඉතා කිට්ටුවෙන් වැඩ කළ එතුමාගේ සහෝදරයෙකු හැටියට මෙතුමා පොළොන්නරුව පළාතට හා එහි ජනතාවට එක් වන්නට පටන් ගත්තා. එතුමාගේ නිත්‍යමානිත්වය සහ මානුෂික හැගීම් පිළිබඳව අපි අමුතුවෙන් මතක් කරන්නට අවශ්‍ය නැහැ.

පොළොන්නරුව දිසා ඇමතිතුමා වශයෙන් කටයුතු කළ ආකාරය ගැන මා විශේෂයෙන්ම මෙරිල් ද සිල්වා මැතිතුමාට ගරු කරන්නට ඕනෑ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනපද ගොවීන්ගේ ද දරුවන් කෘෂිකර්මයෙහි නිරතවීමේ අරමුදලයේදී ඒ තරුණයින් මාරුරුමය දිවුලාගල ප්‍රදේශවල ගොවි ජනපද කරා ගොස් ඒ ගොවි ජනපදවල සශ්‍රීකත්වයට තමන්ගේ ශ්‍රමය වැය කරන විට, දිසා ඇමතිතුමා වශයෙන් මෙතුමා ඉඩක් කැබුළේ තැබූ ඒ අයට අනවරයක් කරන්නට, අන්ත ඒ කාරණය සම්බන්ධයෙන් මෙරිල් ද සිල්වා කියන තාමය පොළොන්නරුව සහ අතිකුත් ප්‍රදේශවල සිටින මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ හදවත් තුළ පවතිනවාට කිසිම සැකයක් නැහැ. අන්ත ඒ වික මා මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.

එතුමාගේ දේශපාලන ජීවිතයේදී දිසා අමාත්‍යවරයෙක් හැටියට කෙටි කාලයක් කාර්ය භාරය ඉටු කළත් එතුමා තමන්ගේ රට වෙනුවෙන් තම රටේ දැමිය වෙනුවෙන් හා එහි භූමිපුත්‍රයින් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කළ කෙනෙක් කියන එක සිහි කරන අතර, එතුමාගේ දරුවන්ට මැතිකීටයින් පවුලේ අයටත් අපේ සංවේගය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමින් මා තනර වෙතියි.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා (අනුරාධපුරය දිසා ඇමතිතුමා)
(திரு. கே. டி. எம். சி. பண்டார — அனுராதபுர மாவட்ட அமைச்சர்)
(Mr. K. D. M. C. Bandara District Minister, Anuradhapura)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අභාවප්‍රාප්ත මෙරිල් ද සිල්වා මැතිතුමා ගැන කථා කරන විට අවුරුදු 20 ක පමණ කාලයක් මා එතුමා දැක හැදින ගෙන සිටි බව සඳහන් කරන්න කැමතියි. මා එතුමා හඳුනා ගත්තේ දිවංගත සී. පී. ද සිල්වා මැතිතුමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් එතුමා ක්‍රියා කරන කාලයේ සිටමයි.

එතුමා 1977 දී මන්දිරීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට පැමිණෙන්නට සෑහෙන කාලයකට පෙර සිටියි මින්තේරිය, පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්නට පටන් ගත්තේ. එතුමා ඒ සේවය ආරම්භ කළේ එතුමාගේ ජ්‍යෙෂ්ඨ සහෝදර දිවංගත සී. පී. ද සිල්වා මැතිතුමා සමගයි. තම සහෝදරයාත් සමග එතුමා දීර්ඝ කාලයක් මේ ප්‍රදේශයට සේවය කලා. මා දන්නා හැටියට රජයේ සේවකයකු හැටියටත් එතුමා සෑහෙන කාලයක් ගත කළේ පොළොන්නරුවේමයි. ඊට පසුව, සී. පී. ද සිල්වා මැතිතුමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළේත් පොළොන්නරුවේමයි. සී. පී. ද සිල්වා මැතිතුමාත් සමග එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් තැර ගිහින් තිබෙනවා. ඒ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට, දියුණු කිරීමට, එතුමා විශාල වෙහෙසක් ගත්තා. එතුමා විශාල සේවයක් එම ප්‍රදේශයට කලා. තම සහෝදරයාගේ අභාවයට පසුව, 1977 දී මෙරිල් ද සිල්වා මැතිතුමා මින්තේරිය ආසනයට තේරී පත්වුණා. අනතුරුව දිසා ඇමති හැටියට පත්වූ එතුමා එම ප්‍රදේශයට විශාල සේවයක් කලා.

මෙරිල් ද සිල්වා මැතිතුමා ඉතාමත්ම නිත්‍යමානී පුද්ගලයෙක්. ඕනෑම කෙනකුට ගිහින් එතුමා හමුවෙන්නට පුළුවන්කම තිබුණා; එතුමා සමග කථා කරන්නට පුළුවන්කම තිබුණා. සමහර දිනවල එතුමාගේ ගෙදරට ගියාම, එතුමා 10, 12 වනතුරු වුවත් තමන් හමුවීමට එක මහජනතාව

මුණගැනෙනවා, ඒ අය සමග කථා බහ කරනවා මම දක තිබෙනවා. එතුමාගේ දිවංගත සහෝදරයා වාගේම එතුමාත් වැඩිම කරන්නට ගියාම වේලාව ගැන බැලුවේ නැහැ. කොහොමහරි වැඩය සම්පූර්ණ කරන බැවින් පොළොන්නරුවේමයි, එතුමා කටයුතු කළේ ඒ වාගේම එතුමා කටදවත් කිසිම කෙනකුට හසියෙන් කැගහලා කථා කළේ නැහැ. බොහෝම හෙමින් කථා කළේ, ඒ වාගේ හොඳ නිවුණු ගහි තිබුණු නිත්‍යමානී පුද්ගලයෙක්. මෙරිල් ද සිල්වා මැතිතුමා.

අපි කවුරුවත් බලාපොරොත්තු වුණේ නැහැ, එතුමා මේ අන්දමට මේ තරම් ඉක්මණින් අභාවයට පත්වෙයි කියා. පාසල් වියේදී බොහෝම දක්ෂ ක්‍රීඩකයන් හැටියට සිටි එතුමා බොක්සි- ක්‍රීඩාවෙන් ගුරුතා දිනාගත් දක්ෂයෙක්. එතුමා බොහෝම කඩිසරකමින් කටයුතු කළ පුද්ගලයෙක්. එහිසා අපි බලාපොරොත්තු වුණා, එතුමා ආරම්භ කළ සේවය තවත් දීර්ඝ කාලයක් කරගෙන යන්නට එතුමාට ලැබෙයි කියා. නමුත් අවාසනාවකට වාගේ හෘදයාබාධයකට ගොදුරු වී එතුමා අපේත් විශේෂවුණා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේදී අපේ ශෝකය එතුමාගේ මැතිණියටත්, පවුලේ අතිකුත් අයටත් දන්වා යවන මෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

I wish to associate myself with the sentiments expressed by both sides of Parliament on the death of Mr. Merril de Silva, ex-Member of Parliament.

I have known him from his boyhood. His passing away is a great personal loss to me. He always gave me all the help and assistance I needed in my activities at Balapitiya, his birthplace. A soft-spoken person, he has left a lasting impression of his gentle attitude to the full life he led.

I shall direct the Secretary-General of Parliament to make a minute of the proceedings of the Meeting today and send a copy thereof to the members of the bereaved family.

පනත් කෙටුම්පත් පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட சட்டமூலங்கள்
BILLS PRESENTED

අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත
அரண்மனையுட்புகாண எட்டாவது திருத்தச் சட்டமூலம்
EIGHTH AMENDMENT TO THE CONSTITUTION BILL

"to amend the Constitution of the Democratic Socialist Republic of Sri Lanka"

පිළිගත්වන ලද්දේ අග්‍රාමාත්‍යතුමා, පළාත්පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා සහ මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා වෙනුවට එම්. වින්සන්ට් පෙරේරා මහතා විසිනි.

1984 පෙබරවාරි 7 වැනි අඟහරුවාද දවන වර කියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

பிரதம அமைச்சரும், உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் பெருமதிக்கள் அமைச்சருமானவர் சார்பாக திரு. எம். வின்சன்ட் பெரேரா அவர்களால் சமர்ப்பிக்கப்பட்டது. 1984 பெப்ரவரி 7, செவ்வாய்க்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடுதல் பட்ட. வேண்டுகோளும் அச்சிடப்பட வேண்டுகோளும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways; to be read a Second time upon Tuesday, 7th February, 1984, and to be printed.

ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ සභා ආඥා (සංශෝධන) පනත් කෙටුම්පත
 இலங்கைப் (பாராளுமன்றத் தேர்தல்கள்) பேரவைக் கட்டளை (திருத்தம்) சட்டமூலம்

CEYLON (PARLIAMENTARY ELECTIONS) ORDER IN COUNCIL (AMENDMENT) BILL

"to amend Ceylon (Parliamentary Elections) Order in Council, 1946."

පිළිගත්වන ලද්දේ අගමාත්‍යතුමා, පළාත්පාලන, නිවාස හා දුරකිරීම් ඇමතිතුමා සහ මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා වෙනුවට එම්. වින්සන්ට් පෙරේරා මහතා විසිනි.

1984 ජනවාරි 7 වැනි අඟහරුවාදා දෙවන වර කියවීමේ යුගයේදී, එය මුද්‍රණය කළ යුතුයේදී නියෝග කරන ලදී.

මූලිකම අනුමැතිය ලදී. ඉන්පසුව, ඉන්ද්‍රජයාපාලි, විධායක, නීත්‍යානුකූල අනුමැතිය ලදී. පෙරේරා මහතා අනුමැතිය ලදී. 1946, පෙබ්‍රවාරි 7, සමස්ත ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් මාර්ගගතව පිළිගත්වන ලදී. 1946, පෙබ්‍රවාරි 7, සමස්ත ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් මාර්ගගතව පිළිගත්වන ලදී.

Presented by Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways; to be read a Second time upon Tuesday, 7th February, 1984, and to be printed.

ජනාවාස (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
 மக்கள் குடியிருப்பு (நீக்கல்) சட்டமூலம்
JANAWASA (REPEAL) BILL

"to provide for the repeal of the Janawasa Law No. 25 of 1976; for the validation of the acts of the liquidators of the Janawasa Commission; for the appointment of liquidators in respect of registered Janawasas; and to provide for matters connected therewith or incidental thereto."

පිළිගත්වන ලද්දේ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ පිළිබඳ ඇමති සහ ආහාර හා සමුපකාර ඇමති මාමිනි ජයසූරිය මහතා විසිනි.

1984 ජනවාරි 7 වැනි අඟහරුවාදා දෙවන වර කියවීමේ යුගයේදී, එය මුද්‍රණය කළ යුතුයේදී නියෝග කරන ලදී.

විවිධ ආකාරයේ අනුමැතිය ලදී. ඉන්පසුව, ඉන්ද්‍රජයාපාලි, විධායක, නීත්‍යානුකූල අනුමැතිය ලදී. පෙරේරා මහතා අනුමැතිය ලදී. 1976, පෙබ්‍රවාරි 7, සමස්ත ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් මාර්ගගතව පිළිගත්වන ලදී. 1976, පෙබ්‍රවාරි 7, සමස්ත ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් මාර්ගගතව පිළිගත්වන ලදී.

Presented by Mr. Gamini Jayasuriya, Minister of Agricultural Development and Research and Minister of Food & Co-operatives; to be read a Second time upon Tuesday, 7th February, 1984, and to be printed.

පාර්ලිමේන්තුවේ කටයුතු

பாராளுமன்ற அலுவல்

BUSINESS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ලිමේන්තු ප්‍රධාන සාමාජිකයෙකු)

(திரு. எம். வினசன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும)

(Mr. M. Vincent Perera Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I move,

"That the proceedings on Item 1 of Public Business appearing on the Paper be exempted at this day's sittings from the provisions of Standing Order No. 23."

ප්‍රථම වරින්, සභා සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வினசன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I move,

"That the proceedings on Items 1 and 2 of Public Business appearing on the Paper be exempted at this day's sittings from the provisions of Standing Order No. 7."

ප්‍රථම වරින්, සභා සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

தனி அங்கத்தினர் சட்டமூலம்

PRIVATE MEMBERS' BILLS

ලංකාවේ රෝමානු කතෝලික අගු රාජගුරු ප්‍රධාන වහන්සේ සහ රාජගුරු ප්‍රධාන වහන්සේලා (සංශෝධන) පනත් කෙටුම්පත

இலங்கை உரோமன் கத்தோலிக்க அதிமேற்றிராணியார், மேற் றிராணியார்கள் (திருத்தம்) சட்டமூலம்.

THE ROMAN CATHOLIC ARCHBISHOP AND BISHOPS OF CEYLON (AMENDMENT) BILL

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வினசன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I move,

"That leave be granted to introduce a Bill to amend the Roman Catholic Archbishop and Bishops of Ceylon Ordinance."

විවිධ වශයෙන් පෙරේරා මහතා (ධීවර ඇමතිතුමා) (திரு. பெஸர்ஸ் பெரேரா — கடற்செழில் அமைச்சர்) (Mr. Festus Perera—Minister of Fisheries)

පිළිගත්වන ලදී.

அனுமதித்தார்.

seconded.

ප්‍රථම වරින්, සභා සම්මත විය.

පනත් කෙටුම්පත ඒට අනුකූලව පළමුව වර කියවන ලදී. එය මුද්‍රණය කිරීමට නියෝග කරන ලදී.

වාර්තා කිරීමේ ආදාය 47 (5) වන ස්ථාවර නියෝගය යටතේ පනත් කෙටුම්පත සංස්කෘතිය කටයුතු ඇමතිතුමා වෙත පවරන ලදී.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

දිනපතා, සභා මූලිකම අනුමැතිය ලදී. ඉන්පසුව, ඉන්ද්‍රජයාපාලි, විධායක, නීත්‍යානුකූල අනුමැතිය ලදී. පෙරේරා මහතා අනුමැතිය ලදී. 1984, පෙබ්‍රවාරි 7, සමස්ත ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් මාර්ගගතව පිළිගත්වන ලදී.

ප්‍රථම වරින්, සභා සම්මත විය. පනත් කෙටුම්පත ඒට අනුකූලව පළමුව වර කියවන ලදී. එය මුද්‍රණය කිරීමට නියෝග කරන ලදී.

Question put, and agreed to.

Bill accordingly read the First time, and ordered to be printed.

The Bill stood referred, under Standing Order No. 47(5), to the Minister of Cultural Affairs for report.

මහජන ආරක්ෂක ප්‍රකාශනය

பொதுசனப் பாதுகாப்புப் பிரகடனம்

PUBLIC SECURITY PROCLAMATION

අ. සා. 3.55

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வினசன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

On behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways, I move,

"That the Proclamation dated 17th January, 1984 made by the President under section 2 of the Public Security Ordinance

(Chapter 40), as amended by Act, No. 8 of 1959 and Law, No. 6 of 1978 bringing into operation the provisions of Part II of the aforesaid Ordinance throughout Sri Lanka, be approved."

Under the provisions of Article 155 (8) of the Constitution, we need 2/3rds of the whole number of Members of Parliament to pass this Resolution.

Mr. Deputy Speaker, this House passed a Motion in favour of the continuation of the operation of the provisions of the Public Security Ordinance for a further period on the facts placed before it on 23rd December 1983.

The Government has continued to be vigilant about the spread of violence and acts of terrorism in the country. The assessment of the reports on these activities during the past month shows a numerical decrease in these acts. Though the number of incidents is less the few that have taken place show that they have assumed greater magnitude in comparison with incidents of the previous months. In these circumstances I regret to inform the hon. Members that we deem it prudent to continue with the operation of this Law for a further period.

Instances of violence and breaches of law and order reported from different parts of the island in the course of the last month show that we are still facing a grave situation.

I shall now refer to some of the grave incidents of violence and looting committed in various parts of the country.

JAFFNA

On 11.1.1984, a party of police officers who were on a mobile patrol in connection with the G.C.E. (O/L) Examination were ambushed by armed youths at Puloli Government School. The terrorists opened fire at the jeep and 2 constables were killed and one sustained severe injuries. The terrorists then removed the firearms that were in the possession of these police officers.

On the same day, at Kayts 6 armed youths entered the Cey-Nor premises at the Karainagar, forced the Security Guard into a room and removed an English typewriter, a calculator and the other electrical appliances.

The same day, 6 armed youths came to the Customs Office at Jaffna in a stolen vehicle, over-powered the Security Guard and removed 2 motors, one battery charger, 6 walkie-talkies, 2 shot guns, 2 rifles, 3,000 detonator caps, 68 pounds of safety fuse wires and one video deck. These articles are valued at Rs. 549,884.

There have been 9 armed gang robberies of residences and institutions by terrorist groups in the night. Cash and jewellery valued at Rs. 1,103,650 have been reported stolen.

On 26.12.1983, a party of police officers who were on mobile duty detected 6 armed youths attempting to commit robbery of a residence at K.K.S. Road. When the police party entered the premises the suspects opened fire and 5 of them escaped. The police recovered several sets of navy uniforms and some police uniforms along with ammunition. The arrested suspect has been identified as a member of one of the terrorist groups who had been responsible for a series of other crimes.

TRINCOMALEE

On 15.12.1983, at Kantalai 6 armed youths had entered the premises of a retired medical practitioner, aged 63, walked up to him and shot him dead and fled.

MANNAR

On 26.11.1983, about 1.00 p.m. 6 armed youths went to the residence of the Superintendent, C.T.B. Depot, Mannar, threatened him with a revolver, brought him to the C.T.B. Depot with the safe keys and got him to open the safe. The suspects then removed Rs. 39,692.25 from the safe. They also relieved the Depot Inspector of Rs. 8,500 in cash.

BATTICALOA

On 27.12.1983, 3 armed youths entered the Irrigation Department Office, Chenkaladi, fired several shots in the air and demanded the cash from the Divisional Assistant. He was forced to open the safe and Rs. 2,880 was removed by the suspects. They also took the Government jeep which was parked outside.

On 13.1.1984, at about 9.15 a.m. a group of terrorists armed with revolvers and shot guns had forced their way into the People's Bank at Kattankudi. They threatened the Manager, Assistant Manager and other employees and got away with Rs. 2 1/2 lakhs of cash and pawned jewellery valued at Rs. 22 million. This is one of the biggest holdups in recent times.

In the North and East several terrorist groups have reactivated themselves as indicated by these incidents. Some of the terrorist groups are looking for firearms, explosives, radio equipment and outboard motors. The value of the property and cash stolen from Government and State institutions amounted to nearly Rs. 42 million. The terrorist groups are also collecting funds by organising armed robberies from private residences.

The University hartal in the North and East was sponsored by displaced undergraduates and is being actively encouraged by the terrorist groups who are suspected to be throwing bombs at Government vehicles at Jaffna Kachcheri.

[சும. சிவசுந்தரி சேரேரா ம஠னா]

The main terrorist groups are threatening a number of displaced undergraduates not to get back to the Campus in the South and that if they do so they will be considered as traitors.

Apart from these incidents in the North and the East, armed robberies and highway robberies are on the increase in other areas too. It is suspected in some incidents that subversive groups in the South identified as J.V.P. members have been involved.

On 12.1.1984, an attempt by 2 outside persons to introduce firearms to the Galle Prison was found by the Prison Officers.

The Government has taken all possible steps to check the incidence of violence. It had also had been engaged in providing the necessary assistance to the displaced persons.

The Commissioner-General of Essential Services is now looking after approximately 12,000 persons in the Welfare Centres. Half of these are in Colombo and the balance are in outstations. Up to now nearly Rs. 2.5 million has been paid to the displaced persons as monetary assistance for settling in, purchases of stock in trade, support for repair of houses and as allowance for clothing and utensils, apart from contributions made by voluntary agencies.

REPIA continues with the divesting of properties and helping affected persons to obtain loans on a concessionary basis.

Mr. Deputy Speaker, from the incidents I have referred to already, it is quite evident that there is still danger from terrorists and gangsters. In these circumstances, one cannot consider that the operation of these Emergency Regulations should be withdrawn immediately. I therefore strongly recommend that this Motion be approved by the hon. Members of this House.

புத்தக வகைப்படுத்தல் கமிட்டி.
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

சிறியர் கமிட்டியை
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! Will an hon. Member please move that the member for Ruwanwella do now take the Chair

செல்டன் ரணாராஜா (சும. சிவசுந்தரி சேரேரா ம஠னா)
(சும. செல்டன் ரணாராஜா — நீதி பிரதி அமைச்சர்)
(Mr. Shelton Ranaraja—Deputy Minister of Justice)

I propose the name of Mr. P. C. Imbulana, Member for Ruwanwella, to take the Chair ?

சும. அலிக் அலுவிறா (பார்லிமென்ත சிவசுந்தரி சேரேரா ம஠னா)
(சும. அலிக் அலுவிறா — பெருந்தோட்டத் தொழில் பிரதி அமைச்சர்)
(Mr. Alick Aluvihare Deputy Minister of Plantation Industries)

சிறியர் கமிட்டியை
அலுவலகத்தார்.
Seconded.

புத்தக வகைப்படுத்தல் கமிட்டி.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

சும. பி. சி. இம்புலானா
சும. இம்புலானா சிறியர் கமிட்டியை.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிரமத்தில்
சிறியர் கமிட்டியை, சி. பி. இம்புலானா தலைமை வகித்தார்.

Whereupon MR. DEPUTY SPEAKER left the Chair, and Mr. P. C. IMBULANA took the Chair.

சு. க. 402

சும. சரத் முத்தேவகம — கலவானா
(சும. சரத் முத்தேவகம — கலவானா)
(Mr. Sarath Muttetuwegama—Kalawana)

Mr. Chairman, we have come to the customary Debate which takes place monthly on the extension of the Emergency, and the Hon. Minister of Parliamentary Affairs read out in his customary fashion a series of events which are his arguments for the extension of the Emergency—(Interruption) Customary? The Opposition is also customary. But, Sir, there are some new things. Although many things are customary, there are some new things also—and I do not mean your sitting in the presiding Chair! There are new matters which I would like to agitate before this House and the country when we are engaged in the task of deciding whether or not this Emergency should be extended.

Now, Sir, it was I think on the 30th July or the 1st August when proscription orders were delivered on three political parties, one of which was the party which I represent, the Communist Party of Sri Lanka. The proscription of the Communist Party has been since repealed, but the proscription of the other two parties, the JVP and the NSSP still continues.

Now, Sir, the reasoning for this proscription—the very words which Mr. Douglas Liyanage, the Competent Authority used in a communique to the press — was that they have either been involved or likely to be involved in the events of July 1983. Now, we will concede that it is about seven months since these things happened. The proscription order on one party has been removed, but proscription of the other two parties and the order for the arrest of certain members of those parties still continue.

As I said, the basis was that they had been parties to the incidents that took place in July 1983. But I have before me a very interesting issue of the "Illustrated Weekly of India" which contains three interviews

granted to it by three leading members of this Government. The same Government which proscribed the three political parties of the left for having been involved in the events of July has three Ministers who have given interviews to the "Illustrated Weekly of India" about the causes of the trouble in July 1983. It is very interesting, Sir, and I wonder whether there is a shred of collective responsibility left in this Cabinet. There does not seem to be any collective thinking left in this Government, because the interview given to the "Illustrated Weekly of India" by three responsible Ministers take three different positions about the people who were behind the events of July 1983.

I quote, Sir, from the "Illustrated Weekly of India" of the 18th December 1983—(*Interruption*). I will come to the names. The first Minister—unfortunately, we have not had the pleasure of seeing him here in the last few days sittings, because I understand he is ill; I wish him a speedy recovery—as I said, the first Minister who has given an interview to "The Illustrated Weekly of India" is the Hon. Anandatissa de Alwis. The interviewer is a person called Pritish Nandy. It is an exclusive interview. The heading of the interview is:

"Behind all this is the foreign hand, KGB to be precise."

"Behind all this" refers to the July incidents. The Hon. Minister should retire and start writing spy stories. When the interviewer asked him:

"But by then, vast damage had been caused to Tamil lives and property?"

the Hon. Minister answered:

"That is true, but what could we do? This was part of an international conspiracy to destabilise us. We know who are behind it. I have even told the nation this.

This is not the first time they have tried this. You know what happened in the past. These people are jealous of the success of our experiments with a free economy. That is why they are trying their best to set us in flames. Behind all this is the foreign hand, the KGB, to be precise. I am not afraid of saying this openly."

Sir, if the country going up in flames six or seven months ago is not a serious matter, we could have all laughed. But this is an interview he has given to an international magazine. And that is not the end of the story.

The next interview is with Hon. Cyril Mathew, Minister of Industries and Scientific Affairs. The heading of the interview appears on the same page, page 40 of "The Illustrated Weekly of India" of 18th December, 1983.

The Hon. Minister of Industries and Scientific Affairs in his interview says:

"Behind all this is the dirty hand of India: We all know this."

The interviewer asked him:

"So you think that India is being unfair? That we are playing a negative role?"

3-8 074675 (84/01)

The Hon. Minister answers:

"Behind all this is the dirty hand of India. We all know this. We have the evidence. If you did not give protection."

And then he goes on to explain. Now Sir, I am saying this because there are two or three Parties that have been blamed.

The next interview is with Hon. Thondaman, Minister of Rural Industrial Development. The headline is:

"Behind all this are our own people."

What is this? When he was asked the question:

"Who do you think is responsible for fanning these communal passions?"

Just like the others, the Hon. Minister said:

"We all know who these people are. I am not naming them right now because I don't want to embarrass the President who is a good man and an honest man."

That is the President. He continues to say:

"He is trying his best to heal the situation. That is why I am keeping quite."

The interviewer asked the Hon. Minister:

"But is any action being taken against these people?"

The Hon. Minister of Rural Industrial Development answered:

"How can any action be taken against them? They are important people. They are part of this government just as I am. Behind all this are our own people."

So three Hon. Ministers have said this, but you are proscribing and blaming some Leftist Parties! The Hon. Minister of State says "KGB. He does not even say they are local friends. He says (KGB) precisely. The JVP and the NLSSP are banned. But the Hon. Minister of Rural Industrial Development says: "Our own people, they are Important people". The Hon. Minister of Industries and Scientific Affairs says it is India, and they have got evidence. So what I ask is why is this Government playing hide and seek? All these three Hon. Ministers are giving evidence; One against India, one against the Soviet Union and the other against his own colleagues. So something must be done.

I want to ask the Hon. Deputy Minister of Defence what he is doing about this. What is the CID doing? What is the ISD doing? These three people have made statements published in the international press. (*Interruption*) Then they will deny it. If it is not true they will deny it. One month and one day has gone, and no denial. This is a responsible magazine.

[සරත් මුත්තේට්ටුවෙම මහතා]

I want to know what is the meaning of this? Are we fools in this House? Are the people of this country to be taken for a ride month by month with this Emergency? Here your Ministers say they have evidence about foreign powers and about important local people, but you are keeping a ban on two parties against whom you have no evidence. Not a single Minister says the Communist party was involved. Not a single Minister has said the JVP was involved. They have specifically pointed out the people. I want to say this is no joke. We cannot be asked to come here and sanction Emergency month after month. The government is treating this as a joke. The Government has abdicated its power. It has no right to govern if it cannot at least collectively present to the country and the world their opinion on so important a matter as the events of July, 1983. If three members of the same Cabinet had said three divergent views to be Published in the international press and made this whole country a laughing stock of the world, then I would say that this government has no moral right to sit in the seats of Power. It is time they gave up and said, "We cannot govern. We are incapable of governing. We have messed up the situation and therefore, we are going." I think it is high time they said that. Whether with the Emergency or without, I think that is the situation in the country.

I want to ask another question from the Hon. Minister of Defence, whether it is true that the Chairman of the Trincomalee Urban Council was arrested when he was about to leave the country with a suspected forged passport?

මූලාසනාදායී මෙන්මුණ

(தலைமைதாங்கும் அங்கத்தவர் அவர்கள்)

(Mr. Presiding Member)

Order, please! Mr. Deputy Speaker will now take the Chair.

අනතුරුව මූලාසනාදායී මෙන්මුණ මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වේද්‍යරත්න මහතා] මූලාසනාදායී විය.

அதன் பிறகு, தலைமை தாங்கும் அங்கத்தவர் அக்கிராசனத்தி லின்று அகலவே, பின்னிச் சபாநாயகர் அவர்கள் [திரு. நோரமன் வைத்தியரத்னா] தலைமை வகித்தார்கள்.

Whereupon MR. PRESIDING MEMBER left the Chair and MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] took the Chair.

සරත් මුත්තේට්ටුවෙම මහතා

(திரு. சாத் முத்தேட்டுவெகம்)

(Mr. Sarath Muttetuwegama)

I also want to know whether it is not true that in his possession were found documents from an important person in the state department of America that he was coming to visit them? I think it was Mr. Haggerty. I say this because the whole question of racial conflict has now assumed a new dimension in this country. We are having lots of visitors from America recently. I ask the Hon. Minister for a serious reply to this question.

Did not Chairman of the Trincomalee Urban Council have in his possession a letter from Mr. Haggerty saying that he was on a sponsored visit to America? I want to ask it because this has now become a matter where various elements have started fishing. Particularly certain sections of the bourgeoisie in this country have come out with open solutions to the so called ethnic problems in our midst.

I have with me an article written by no less a person than Mr. N. U. Jayawardena, the well known financier, businessman and entrepreneur. He claimed to speak for the Sinhalese people and he says that the whole problem has to be solved in the context of certain things which he suggests. I do not think I need to go into and analyze that because it has been done very brilliantly in an article that appeared in "The Island" of last Sunday by Mr. Mervyn de Silva who has put Mr. N. U. Jayawardena and that article exactly where they belong.

But I want to draw attention to one particular aspect of his solution. He says there is no harm, let us give Trincomalee to the Americans. Then the Chairman of the Trincomalee Urban Council is found going with a letter from Mr. Haggerty saying that he has been invited to the States. Some congress members were here recently from America. What is the position? You are talking of having passed the Sixth Amendment. Today it is only a *de jure* division that is necessary; *de facto* there is a division. You have proved to the country that this Government is incapable of carrying on the government in the North any longer. Now the Americans have started putting their finger in this pie. I want to ask the hon. Deputy Minister of Defence seriously whether the Chairman of the Trincomalee Urban Council—mind you, the Chairman of the Trincomalee Urban Council—was questioned as to what he was going to do with the Americans with that letter which he had in his pocket. This is a serious matter. I would like to ask the Government to see that this kind of irresponsible utterances, which bring the country into ridicule, first of all are not made, and if they are made to investigate and find out whether they are true. If not, stop that kind of thing being done. Secondly, tell us what steps the Government is taking in regard to people who have been discovered in this attempt by the Americans to fish in these troubled waters.

I do not want to take too much of your time, but there are some individual cases which I would like to bring to your notice. There are two people from the Modera Police area one is a person by the name of Rupasinghe John and the other is one W. S. D. Nanayakkara, both of whom were arrested somewhere towards the end of July. I am told that the police investigations in respect of both of them are long over and there is absolutely no evidence whatsoever that

they were involved in any incident, and the residents of that area, the Modera-Mutwal-Mattakkuliya area, both Sinhalese and Tamil people, have addressed the President through the Hon. Minister of Parliamentary Affairs and Sports and Chief Government Whip stating that these two people had had absolutely no hand in any of the incidents in July and asking that the application for their release be considered favourably.

Then I would like to take this opportunity to raise a question about the Peradeniya University. Sixty-three students have been suspended as a result of some findings by the Udalagama Commission. Now, Sir, it has been told them that an inquiry will be held, but the inquiry has not been held as yet. At the same time there is a rule which has been passed by the UGC or by the university authorities stating that if they do not attend a certain number of lectures in January they will be ineligible to sit for their examinations at the appropriate time. Now, these 63 students are unable to attend these lectures—the required number of lectures—because they are suspended. They are suspended pending an investigation which is not being held, which is being denied. I would like to ask the hon. Deputy Minister of Higher Education—he is not here—to look into this matter because for no fault of theirs these 63 students might find, even if the inquiry finds them not guilty and they are allowed to come back to the campus, that the number of lectures they have put in in January is not enough for them to be eligible for the examinations at the end of the year.

There is one other matter, which I would like to put to the Hon. Acting Minister of Foreign Affairs. The Hon. Minister of Foreign Affairs has promised us that he will table the agreement with Voice of America in this House, I would like to ask whether, apart from the agreement, there are any supplementary agreements or annexures to that agreement and whether, when he is tabling the agreement, all the annexures, the supplementaries, all those things will be tabled because, according to our information, it looks as if some of the most harmful clauses in the VOA agreement will not come in the main body of the agreement but in some clauses in some annexures.

I would also like to ask the Hon. Acting Minister whether it is correct that a thousand acres of land in the Rajangane area are to be given to Voice of America. That is somewhere in the Puttalam area. Please let us know where exactly this is, whether it is irrigable land, whether it is cultivable land and how much the Americans are paying for this. I think this House and the country have a right to know all these things, apart from the fact as to whether the programmes are being given in advance to the Sri Lankans so that they are capable of being vetted according to the foreign policy of the country, that is, the foreign policy of Sri Lanka.

Those are the matters, Sir, which I want to raise in brief during the course of this Debate on the emergency.

Thank you.

එස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගම්පහ)
(திரு. எஸ். டி. பண்டாரநாயக்க — கம்பஹ)
(Mr. S. D. Bandaranayake-Gampaha)

Mr. Deputy Speaker, I would like to make a few submissions on this Emergency Debate.

We are very glad that finally a Round-Table Conference of all political parties and religious groups is being held at the B.M.I.C.H. in Colombo starting from 10th January 1984 to solve the ethnic problems of our country.

As the late Mr. S. W. R. D. Bandaranaike, one of our great leaders, had mentioned on 7th July 1932 in Parliament—then State Council—party politics is responsible for this calamity that has overtaken our motherland. All political parties are responsible for this situation today, and it is the duty of all political leaders to participate in the All-Party Conference to find solutions to these problems in our country.

A grave injustice has been done to the working class and the youth of the country as a result of party politics. The Sinhala people are divided into two and in small splinter groups, with 50 per cent of the population still existing on state subsidies (food stamps) after 35 years of independence. With the change of Governments so far, 49 per cent of the Sinhala people who are in the opposition, either S.L.F.P. or U.N.P. in Parliament, are left without job opportunities, etc. The national minorities join up with the Government of the day and reap the privileges that the majority community is entitled to obtain. This is how a national imbalance vis-a-vis the Sinhala people has taken place in the country. This has to be rectified by the Government in power today by abolishing the Job Bank and recruiting youths according to his or her capabilities on ethnic population ratios irrespective of political parties and colourings.

During the last six years not a single S.L.F.P. member or supporter who voted for the S.L.F.P. or his son or daughter or any other member of any other Opposition party has been given employment through the Job Banks or otherwise.—(Interruption)—This is not the fault of the Government in power at the time, but this is the result of party politics and power politics. This has become the main drawback today in the concept of national unity. This has resulted in the frustration of youth and the consequent terrorism that is spreading in the countryside and the townships.

[ඊ. ඩී. ඩෙන්වාලනායක මහතා]

We have to first unite all the Sinhala people in both the U.N.P. and the S.L.F.P. and other political parties. Once this is achieved we can bring about the unity of all communities.

Let the S.L.F.P. not be fooled by promises that the T.U.L.F. is with them. They must understand that the D.M.K. organization in Tamil Nadu is only making use of the Westminster style of party politics to put the S.L.F.P. against the U.N.P. and the U.N.P. against the S.L.F.P. and finally eliminate both, and in the elimination of both these parties eliminate the Sinhala race and the Sinhala civilization. In this respect, let me take this opportunity of appealing to Madam Sirimavo Bandaranaike, the Leader of the S.L.F.P., to attend this All-Party Conference in person.

We find that the separatist terrorists in the North and East are killing the U.N.P. Tamils one by one. People are not responsible for party politics that has been trust on them in this country. It is the political parties and their leaders who are responsible. We cannot allow anyone, under these circumstances, showing adherence to any party to be eliminated or murdered in this form. This is the reason for our call for national unity, in this country.

The people of the country have been perturbed about a news report in one of the daily papers last week where the government Agent, Jaffna, Mr. Nesiah, has indicated to Dr. Stanley Kalpage, Chairman of the University Grants Commission, that funding from Tamil Nadu would be available to set up an Engineering Faculty on the Jaffna Campus. We have witnessed in Sri Lanka missionaries from Massachusetts in the United States of America in conjunction with the missionaries of Tamil Nadu setting up English schools in the North during the time we were a colony. This resulted in a serious national imbalance to the Sinhala people in this country. So if we permit parts of Sri Lanka to be developed separately according to communities, it will create further problems for the unified form of government that all patriotic citizens in the country want today. So this would probably be one of the main reasons today for the non-acceptance of any autonomous regional developments in our country.

Another major reason is the armed secessionist struggles we are witnessing in India, where according to reports the police in certain states are openly clashing with the Central Government defence and security forces. This is a lesson that we in Sri Lanka have to learn from India.

Sri Lanka is a small country and we cannot allow divisions of any nature. The Sinhala people have always lived with their Tamil, Muslim, Burgher and

Malay brethren all over the country. These national minorities have done business with Sinhala people and earned from them. Our people, be they Sinhala, Sri Lanka Tamil, Muslim, Indian Tamil, Burgher or Malay, must all have the right to go to any part of Sri Lanka, North, South, East or West, obtain lands, build houses and live as equal partners in a free society in our motherland.

An unseen foreign hand has planned the July disturbances of 1983 to make out that the Sinhala people have done this. It is now quite clear that the D.M.K. with a handful of terrorist elements in Sri Lanka in the North have been engaged in a highly organized master plan to systematically destroy all aspects of existence of the Sinhala heritage and culture. Our history, our language and our culture have existed for over 2,500 years. The Eelam organization appears to be working on Hitler's policy of the bigger the lie the better the chance of it being believed. Political expediency therefore must be set aside in the interests of national heritage today, and the Sinhala people must unite to meet this challenge.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! The Sitting is suspended till 5 p.m.

රැස්වීමට අනුකූලව සාධකාරීකව අත්හිටුවන ලදී. අ.ග. 5 ට නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] හේ සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

அதன்படி, அமர்வு பி. ப. 5 மணிவரை இடை நிறுத்தப்பட்டது. மீண்டும் ஆரம்பமாயிற்று. குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மண்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 5 p.m. and then resumed, MR. DEPUTY CHAIRMAN OF COMMITTEES [MR. EDMUND SAMARAWICKREMA] in the Chair.

දිනේෂ් ගුණවර්ධන මහතා (මහරගම)
(திரு. தினேஷ் குணவர்த்தன — மஹரகம)
(Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමාණි, හදිසි තීරණ ගත් වන වරටත් දීර්ඝ කීර්ම සඳහා වූ මෙම විවෘද්ධයේ, මීට ඉහත වගාවල මා සඳහන් කළ කරුණු නැවතත් සඳහන් කිරීමේ අවශ්‍යතාවය මතුවනවාදැයි කියන පසු පළමුකොටම මම සිහි ගන්වන්නට ඕනෑ, පසුගිය මාස කිහිපය තුළදීම මෙම හදිසි තීරණ පවත්වාගෙන යාමේ තත්ත්වය පිළිබඳව අප පක්ෂය වෙනුවෙන් මෙම ගරු සභාවේද මම අදහස් ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් රටේ සාමාන්‍ය සහ ආරක්ෂාව සඳහා හදිසි තීරණ අවශ්‍ය බව රජය අපට ප්‍රකාශ කරනවා. මාස හතක් තිස්සේ හදිසි තීරණයක් මුටුවෙන් මේ ආණ්ඩුව සිදු කර තිබෙන්නේ මේ රටේ සිංහල ජනතාවගේ අයිතිවාසිකම් වලදා දැමීමක් කියන වික පළමුවෙන්ම කියන්නට ඕනෑ. හදිසි තීරණ බලපාන්නේ අපට පමණයි. රැස්වීමත් කියන්නට සම්මන්ත්‍රණයක් පවත්වන්නට වෙනත් එවැනි ඕනෑම ආකාරයේ ක්‍රියාවකට උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර අනෙක් පළාත්වල අවසරයක් ලැබෙන්නේ නැහැ. මෙතෙක් මේ තත්ත්වය පවත්වාගෙන යාමට පමණයි හදිසි තීරණය පුළුවන් වී තිබෙන්නේ. හදිසි තීරණය මුටුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වන ක්‍රියාවන් පාලනය කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා.

උතුරු පළාතේත්, නැගෙනහිර පළාතේත් පාලනය 'සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා විරහිත තත්ත්වයකට පත් වී තිබේදද, හදිසි තීරණ උතුරු හෝ නැගෙනහිර පළාත්වල තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවකට පාවිච්චි කරන්නට නොහැකි වී තිබේදදත් නැවත වරක් හදිසි තීරණ දීර්ඝ

ආකාරයටද? උතුරට සහ නැගෙනහිරට නීතියකුත් මේ පළාත්වලට වෙනත් නීතියකුත් ක්‍රියාත්මක කරලාද මේ ඊට එක්සත් කරන්නට හදන්නේ කියන වික මම තමුත්තාත්සේලාගෙන් අහන්නට කැමතියි.

අද අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව කථා කරන විට, කලබල ඇති කරන්න දරණ උත්සාහයක් කියා බොහෝ අය කල්පනා කරනවා. නැහැ, මම මේ පාර්ලිමේන්තුවට ආවේ පසුගිය වසරේ මැයි 18 වෙනිදායි. එද තිබුණු අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමෙනුයි. මම මේ ස්ථානයට ආවේ, එද සිට අද වන තෙක් අපට රැස්වීමක්වත් තබන්නට අයිතියක් තිබුණේ නැහැ. කිසිම දේශපාලන පක්ෂයකට ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන්නට අවසර දෙන්නේ නැහැ. වෙනත් ආකාරයේ ප්‍රචාරක කටයුතු කරන්න අවසර දෙන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂාවට එය තර්ජනයක් කියනවා. රටේ සාමයට එය තර්ජනයක් කියනවා. අද පවතින මේ පාලනය මොකක්ද? මේ ආකාරයෙන් ගියොත් අපි ගමන් කරන්නේ කොයි දෙසටද? මේ රටේ බහුතර ජනතාව දරුණු ප්‍රචාන්ති පාලනයකට යටත් කර තිබෙනවා. රටේ ජනතාවට කිසිම දෙයක් සොයා බලන්නට අයිතිවාසිකමක් නැති වෙත ආකාරයට ප්‍රධාන ජන සන්තිවේදන මාර්ගයන් පත් කර තිබෙනවා. මේ දිවුලාගල හමුදාවන්ගේ අද්දේනාව පත්‍රයේ පළ කළායි කියලා පත්තර කත්තෝරුවේ ප්‍රධානියාට එන්න කියා තියම කර තිබෙනවා. මීට පසු දිවුලාගල ගැන කිසිම දෙයක් ලියන්න එපා කියා. මේ ඇයි? දිවුලාගල ගැන ලිව්වාම ඇති වරද මොකක්ද? ඒ අද්දේනාව ඊට දැනගත්තාම තිබෙන වරද මොකක්ද? රටේ ප්‍රචාන්ති පත්‍රවල පළවූවැහි පිටුවේම උතුරේ වෙත දෙවල්—“පොලීස් කාර්මින් දෙදෙනෙකුට වෙඩි තබා මරයි”, “කවිවේරියට බෝම්බ ගසයි” වැනි වාර්තාවල්—පළවෙන්න දෙනවා නම්, මේ රටේ අතින් තැන්වල සිදුවෙන සත්‍යයන් පළ වෙන්නට ඉඩ දෙන්නෙ තැන්තෙ ඇයි? මෙන්න මේවා ගැන අපට ප්‍රශ්න කරන්න තිබෙන අවස්ථාව තමයි. හදිසි නීතිය පිළිබඳව විවාද පැවැත්වෙන අවස්ථාව. එහෙම නැතිව හදිසි නීතිය දික් කිරීම සඳහා අයිතිය දෙන්න කියා ආණ්ඩුව කරන ඉල්ලීමට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නටයක් පෙන්නුම් කරන්නෙ නැතුව තිකම්ම ඉඩ දෙන්නට අපිට පුළුවනකමක් නැහැ. අපි කල්පනා කරන්න ඕනෑ, එහි අරමුණ මොකක්ද කියා.

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, මා දීර්ඝ වශයෙන් කථා කරන්න යන්නෙ නැහැ. තමුත් බැංකු ගැන යමක් කීව යුතුව තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබෙන තත්ත්වය තියා ඒ පළාත්වල ජනතාව තමන්ගේ රත්තරන් ආහරණ බැංකුවල තැන්පත් කරන්නට පටන්ගෙන තිබෙනවා. ඒවා ගෙවල්වල තබා ගන්නට හයයි. ඒ තියා බැංකුවල තබා තිබෙනවා. තමුත් වැඩියෙන්ම මේ රත්තරන් බඩු තිබෙන බැංකු සොයා ගෙන ගොස් ඒවා මංකොල්ල කැමේ ක්‍රියාවලියක් ඇති වෙත විට අසරණයන්ගේ රත්තරන් විකත්—මේ රටේ මුදල් සඳහා අවශ්‍යවන වටිනාම මුද්‍රා ද්‍රව්‍යයන්—මංකොල්ලකරුවන්ගේ අතට පත් වුණාම, ඇති වෙත තත්ත්වය මොකක්ද? සමහර විට ශ්‍රී ලංකා හමුදාවට වාර්ෂික අයවැය ලේඛනයෙන් වෙන්වන මුදල වගේ තුන් ගුණයක ප්‍රමාණයක් මංකොල්ලකරුවන් විසින් අරගෙන ගොස් තිබෙනවා. බැංකු ආරක්ෂා කොකිරීම තියා ලංකා හමුදාව වගේ හමුදා අංක තුනක් මෙහෙයවන්නට පුළුවන් මුදල් ප්‍රමාණයක් මංකොල්ලකරුවන්ට ලබාගන්නට පුළුවන් වි තිබෙනවා. පසුගිය අවුරුද්දේ මුදල් ඇමතිතුමාගේ ප්‍රකාශයෙන් කියැවුණා, බැංකුවලින් කෝටි දෙසියක ලාභයක් ලබා තිබෙන බව. එයින් සියයට කීයක් අද මංකොල්ලකාරු අරගෙන ගිහින් තිබෙනවාද? අසරණ ජනයා මුදල් තැන්පත් කරනවා. පොසි මිනිසුන් තමයි වැඩියෙන්ම මුදල් තැන්පත් කරන්නෙ. ඒවා මංකොල්ලකරුවන් විසින් අරගෙන ගොස් රාජ්‍යයට තර්ජනය කරනවා. පැය එක හමාරක්, දෙකක්, තුනක් තිස්සේ බැංකුවක් මංකොල්ල කන තෙක් තරගයක් බලාගෙන ඉන්නවා. පැය එක හමාරක්, දෙකක්, තුනක් තිස්සේ බැංකුවක් මංකොල්ල කන තෙක් ඒ බැංකුවේ ආරක්ෂක හමුදා නිකම් බලාගෙන ඉන්නවා. අපට ඇවිත් කියනවා, ඒ තියා හදිසි නීතිය දික් කරන්න උදව් වෙන්න කියා. මම අපේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාට පුද්ගලික වශයෙන් මොකුත් කියන්න යන්නෙ නැහැ. එතුමා බොහොම හොඳ, උඩරට බොහොම හොඳ ආසනයක් තියෝජ්‍ය කරන, දේශප්‍රේමී හදවත් තියෝජ්‍ය කරන මන්ත්‍රීවරයෙක්. තමුත් මා එතුමාගෙන් දැනගත්ත කැමතියි, රාජ්‍ය ආරක්ෂාව සඳහා හදිසි නීතිය දීර්ඝ කිරීමෙන් ඔබතුමා කර තිබෙන්නෙ මොනවාද කියා. අපි අහන්නෙ එයයි.

මම දීර්ඝ වශයෙන් කථා කරන්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නෙ නැහැ. මම කීවි කාරණාවලට හැකියාවක් තිබෙනවා නම් පිළිතුරු දෙන්නය

කියා මා තමුත්තාත්සේලාගෙන් ඉල්ලා සිටිනවා. පිළිතුරු දීමට නොහැකි කමක් තිබෙනවා නම් හදිසි නීතිය පවත්වාගෙන යාමෙන් ඇතිවෙන අර්ථය මොකක්ද කියා මට හේරෙන්නෙ නැහැ.

කලවානේ ගරු මන්ත්‍රීතුමා (සරත් මුක්තේට්ටුවේගම මහතා) ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කීවා. රටේ පාලනය ගෙන යෑමට බැර නම් ඉල්ලා අස්වෙන්න කීවා. රාජ්‍යාරක්ෂක ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ මෙයයි. මා නැඟ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට ඇමතිතුමාට බැර නම් රටේ සිදු වෙගන යන්නේ මොකක්ද කියා අපට කුතුහලයක් ඇති වෙනවා. මේ රටේ හිරගෙරක සිදු වුණු දෙවල් වෙත රටවල සිදු වුණා නම් ජලන දවසේ අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස් වී ගෙදර යනවා. රාජ්‍යාරක්ෂාව දෙන්න හමුදාකවලට බැර නම් ආරක්ෂක ඇමතිවරයා ඉල්ලා අස් වී ගෙදර යනවා. එහෙම තැන්තම් ඒ සම්බන්ධයෙන් රටට පිළිගන්නට පුළුවන් උත්තරයක් දෙනවා. අප රටේ එහෙම දෙයක් වෙන්නෙ නැහැ. මම හිතන හැටියට අප රටේ එහෙම දෙයක් ඉල්ලන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටවත් අයිතියක් නැහැ. ඒ තියා විරුද්ධ පාර්ශ්වයේ අපට මේවා අහන්න සිදු වී තිබෙනවා.

අවසාන වශයෙන් මම මේ සභාවට කියන්න යන්නේ කිසිම අසාධාරණ දෙයක් නොවෙයි. මහජන එක්සත් පෙරමුණේ අපි වටමේස සාකච්ඡාවෙන් ඉවත් වී ගියේ ඇයි කියා සැකෙවින් කියනවා, කාටවත් තාතියක් නොකර. එය මගේ යුතුකමක්. අපි කාටත් සතුම් කර තිකම්ම තැගිට ගියායි මතයක් ඇති කරන්න හදනවා. ගරු වෙලද ඇමතිතුමා ඒ වාගේ මතයක් ප්‍රවිච්චන්වලින් ඇති කරන්නට උත්සාහන දැරීම ගැන මම කනහොටු වෙනවා. අපි එතැනින් ඉවත් වී ගියේ මූලික ගැටළුවක් තියායි.

අපේ පක්ෂය ජනවාරි මස 10 වැනිදා පළමුවැනි වටමේස සාකච්ඡා දිනයේ ඊට සහභාගී වුණේ නැහැ. අපේ පක්ෂය මේ කෙටුම්පත් දෙක ගැන තීරණයක් කරලා එය දැනුම් දුන්නා. මම මෙය රහසිගතව කියන්නට වුවමනා නැහැ. මම එය කියවන්නට යන්නේ නැහැ. තමුත් පත්තරවල එය පළ වුණා. එම තියා ඒකේ රහස්‍යභාවයක් දැන් නැහැ. ඒ රහස්‍යභාවය එළි වී ඉවරයි. ඒ කෙටුම්පත් දෙකේ තිබෙන කරුණු විසි අට අපි ප්‍රතික්ෂේප කරන බව, ඒ කෙටුම්පත් දෙක පදනම් කරගත් න්‍යාය පත්‍රයකට අපි හවුල් වන්නේ නැති බව, ඊට හේතුව එය මේ රටේ ඒකීය රාජ්‍යයක ආරක්ෂාවට පදනම නොවන තියා බව, ඒ කෙටුම්පත් මේ රටේ අනාගත පැවැත්මට පවා තර්ජනයක් වන තියා අපි ඊට සහභාගී වන්නේ නැති බව අපි දැනුම් දුන්නා.

ඒ වෙනුවට, මේ රටේ මතු වී තිබෙන අසාධාරණයට පිළියම් සෙවීම සඳහා සුදුසු න්‍යාය පත්‍රයක් සකස් වෙනවා නම් ඊට අපිත් යෝජනා කරන්නට කැමති කරුණු මෙසේ දැනුම් දුන්නා: රටේ ඒකීයභාවය පිළිගැනීම, නොයෙකුත් ජන කොටස්වලට සිදු වන අසාධාරණකම් ගැටළු හා ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඒ ඉදිරිපත් කරනු ලබන කරුණුවල සාධාරණත්වය සොයා බැලීම, ඉදිරිපත් කර තිබෙන්නේ සාධාරණ ප්‍රශ්න නම් ඊට විසඳුම් සෙවීම යන කරුණු අපි දැනුම් දුන්නා. එහෙම නැතිව, විසඳුම කෙන නැතක සොයා, වගාගේ විසඳුමකට යන්නට සිදු වූ හේතු මොනවාද කියා අපට නොකියනවා නම් ඒ විසඳුමට හවුල් වන්නට අපට බැර බව අපි කීවා.

මෙන්න මේ හේතු තියායි අපේ පක්ෂය පසුගිය දවසේ ඒ සමුළුවෙන් ඉවත් වී ගියේ. අපි පළමුවැනි දවස් කීපයේම උත්සාහ කළා. අපේ මතය මත ක්‍රියා කරන්නට. එය බැර වන තැනට පැමිණියාම අපට හවුල්වත් ඊට හවුල්කරුවත් වන්නට බැහැ. අන්න එම තියා තමයි අපි ඒ සමුළුවෙන් ඉවත් වී ගියේ.

මේ කෙටුම්පත් දෙකම ප්‍රතික්ෂේප කළ අය හැටියට, ඒ කෙටුම්පත් දෙකෙන් එකක් හෝ මීට අත්තර්ගත කරනොත් ඊට සහභාගී වන්නට අපට බැර බව අපි මුල සිට අත දක්වාම කීවා. එය අපි තනිව කී දෙයක් නොවෙයි. තවත් සංවිධාන කීපයක් ඒ මතය දැරුවා. ඒ වික පමණක් මම කියන්නට ඕනෑ. අපේ ප්‍රතිපත්තියෙන් අප විසින් පිළිගන්නා ලද මතය සහ ඊට කැපවීමක් මත අපි සභාවෙන් ඉවත් වී ගියා. අපි අද වන තුරු කිසිම භානිකර දෙයක් කරලාත් නැහැ; කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙත් වගකීමකින් යුක්තව ක්‍රියා කරනවා විකා එහි අභ්‍යන්තරයෙහි කෙරුණු සාකච්ඡාවල් පිළිබඳව හෙළිදරව් කිරීමට අපේ උත්සාහයක් නැහැ. අපි භාවිකාලික දේශපාලන ජනප්‍රිය භාවයක් ලබාගන්න නොවෙයි එතැනින් ඉවත් වුණේ. අපේ හෘදය සාක්ෂ්‍යයට එකඟ කෙරෙන දේ පිළිබඳව අපට කොටස්කාරයෝ වෙන්නට බැර නැතදී අපි ඉවත් වී ගියා. එතැන සිට ඒ

[දිනේෂ ඉස්මත්ත මහතා]

කටයුතු කරගෙන යන්න පුළුවන් කියා එකඟ වන අය ඒක කරගෙන යනවා. ඒ ගැන අපේ අදහස් දැක්මම කියන්න අපි බලාපොරොත්තු වන්නෙ නැහැ. සමුළුව තවදුරටත් පැවැත්වෙන නිසා.

මම මේ වික කීව්වෙ වෙන කරුණක් නිසා නොවෙයි. 'සියයට එකක් වූ මහජන එක්සත් පෙරමුණ ඉවත් වෙලා ගියාය' කියා වෙලද ඇමතිතුමා කියා තිබෙන නිසයි. අපි සියයට එකකට අඩු වුණත් කමක් නැහැ. මම කතාගාටු වෙනවා වෙලද ඇමතිතුමා මේ වාගේ ප්‍රකාශයක් කිරීම ගැන. ඒ සමුළුවට ගිය අය අතර, මම එකක් කියන්න ඕනෑ. උච්ච එක්සත් විමුක්ති පෙරමුණේ කොටස් දෙකක් සිටිනවා. උච්ච එක්සත් විමුක්ති පෙරමුණේ ශාඛාවටත් අවසරයක් දී තිබෙනවා වෙනම කණ්ඩායමක් හැටියට එනැන පෙනී සිටින්න. මේවා ගැන අපි කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. නමුත් විශේෂයෙන් වෙලද ඇමතිතුමා විසින් රටට කියන ලද යම් යම් දේවල් නිසයි ඒ වික කියන්න සිදු වුණේ. ආත්ම ගෞරවය කියන එක කාටත් තිබෙන දෙයක්. එක පැත්තකට පමණක් නොවෙයි අත්ම ගෞරවය තිබෙන්නෙ. ඒ නිසා සමුළුවේ ප්‍රකාශකයා හැටියට ක්‍රියා කරන වෙලද ඇමතිතුමාගෙන් මම විශේෂයෙන් ඉල්ලනවා අනික් අයට හානිකරන ප්‍රකාශ කරන්න එපාය කියා. එවැනි ප්‍රකාශ කළොත් අනික් අයටත් අයිතියක් තිබෙනවා හානිකරන ප්‍රකාශ කරන්න. අපි වගකීමකින් යුක්තව හැසුරුණු පක්ෂයක්. අපි ඉදිරියටත් වගකීමකින් යුක්තව හැසිරෙනවා.

ඒ වාගේම මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරන්න ඇප කැප වී සිටින පක්ෂයක් හැටියට මේ කාර්යයේදී අපි පිළිවෙත් දෙකක් අනුගමනය කරන්නෙ නැහැ. රටේ ආරක්ෂාව හා ඒකීය භාවය සඳහා ඇප කැප වී තිබෙන මතය මේ සභාවේ මීට කලින් අපි ප්‍රකාශ කර තිබෙනවා. හය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන අවස්ථාවේදී අපි ඒ ගැන අපේ මතය ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා අපි එකක් මෙතන කියා තව පැනක නව එකක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මම මේ වික නොකීව්වෙත් මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් යුක්ති සහගත තත්ත්වයක් පැහැදිලි නොකලා වෙනත පුළුවන් නිසයි මම මේ වික කීව්වෙ.

ඊටත් වඩා, පුවත්පත් විසිනුත් නොයෙක් ප්‍රකාශන ලබා ගත්ත උත්සාහයක් දරුවා. අපි එවැනි තත්ත්වයකට පත් වෙන්නෙ නැහැ. ගරු ජනාධිපතිතුමා අපට දන්වා සිටියා ජනවාරි මාසේ 10 වෙනිද අපේ පක්ෂයේ මතය සමුළුවට ඇවිත් ප්‍රකාශ කිරීමේ අයිතිය අපට තිබෙනවාය කියා. අත්ත ඒ අනුවයි අපි ඊට සහභාගි වුණේ. ඒ මතය අනුව අපට ක්‍රියා කරන්න පුළුවන් තරම් අවස්ථාවක් දක්වා අපි එනැන සිටියා. බැර නැතට ආවාම මොකක්ද කරන්නෙ ? කවුරුත් දන්නවා තමන්ට එකඟ වෙන්න බැර නැතදී කොයි තැනක හෝ සිටීමෙන් අර්ථයක් වෙන්නෙ නැහැ කියා. බාධාවක් පමණයි එයින් සිදු වෙන්නෙ.

අවසාන වශයෙන්, අපි ගරු ආරක්ෂක ඇමතිතුමාගෙන් ඉල්ලනවා රාජ්‍ය ආරක්ෂාවට අවශ්‍ය වූ හදිසි තීරණයක් මේ රටේ සාමාන්‍ය බහුතර ජනතාවගේ අයිතිවාසිකම් පාගන්න එපාය කියා. ඒකට හොඳ උදහරණයක් මම තමුත්තාත්ස්වේ කීව්වා. දිමුලාගල කෙරෙන විනාශය තවත්වන්න, ගෙවල් පැල්පත් ගිනි තියන්න එපා. ඒවා ආරක්ෂා කරන්න. [බාධා කිරීම්] එහෙම දෙයක් වෙලා නැහැ කියා මැදිරිගිරිය මන්ත්‍රිතුමා (ඒ. පී. බී. ඒකනායක මහතා) කියනවා නම් මම මේ ගරු සභාවේදී ඉල්ලා සිටිනවා, විවෘත කොමිසමක් පත් කරන්නය කියා, ඒ ගැන විභාග කර බලන්න. ඒ විවෘත කොමිසම දෙන හින්දුව පිළිගන්න අපි ලැහැස්තියි. අපි ලැහැස්ති නැහැ, මේ සභාවේ බොරු කියන්න. මේ සත්‍යය ඉහල මට්ටමටම දැනුම් දී තිබෙනවා. මේ රටේ පාලනයේ ඉහලම තැන දන්නවා මෙවැනි දෙයක් සිදු වී තිබෙනවාය කියා. සිදුවූ හේතුව මොකක්ද කියා යොයා ගන්න බැරිකමයි තිබෙන්නෙ.

ගරු ඇමතිතුමාගෙන් අත්නිම වශයෙන් ඉල්ලන්නේ මේවාගේ විනාශයක් කිරීමට හදිසි තීරණය උපයෝගී කර ගන්න එපාය කියායි. ඒ නිසා මෙම හදිසි තීරණය මේ රටේ සිංහල ජනතාව යටපත් කරන්න, ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ අයිතිවාසිකම් යටපත් කරන්න පාවිච්චි කර තිබෙන නිසා මෙම හදිසි තීරණය දිරිස කිරීමේ යෝජනාවට පක්ෂ වීමට අපට නොහැකි බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වලට පමණක් හදිසි තීරණය සීමා කර අනික් පළාත් වලින් හදිසි තීරණය ඉවත් කරන්නය කියන ඉල්ලීම කරමින් මම නවතිනවා.

අ. හා. 5.40

මෙමුපාල සේනානායක මහතා (මැදවර්චිය)
(**ශ්‍රී. ආ. මාත්‍රිපාල සේනානායක** — **மதுவாச்சியா**)
(Mr. Maithripala Senanayake-Meduwachchiya)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, නැවත වරක් හදිසි තත්ත්වය දිරිස කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර එයට මේ ගරු සභාවේ අනුමැතිය ලබා ගැනීමටයි. රජය දත් බලාපොරොත්තු වන්නේ. හදිසි තත්ත්වයක් පවත්වාගෙන යෑමට සහයෝගය දක්වීමට විරුද්ධ පාර්ශ්වයේ අපි කිහිප විටක්ම තීන්දු ගත්තේ ඒ තුළින් රටේ ආරක්ෂාවත් ඒකීය භාවයත් අවශ්‍ය අවස්ථාවලදී හමුදාවල හා පොලීසියේ ආධාරය ඇතිව පවත්වාගෙන යෑමේ හැකියාවක් මේ රජයට ඇති වෙයි කියන විශ්වාසය පිටයි. මාසයකට වරක් මේ ගරු සභාවට ඉදිරිපත් වන මේ හදිසි තත්ත්වය දිරිස කිරීමේ යෝජනාව කිප වරක්ම ඉදිරිපත් කළේ ගරු අගමැතිතුමා විසිනුයි. කලින් මාසයේ රටේ ඇති වූ සිද්ධීන් ගැන ඒ අවස්ථාවේ විස්තර සහිතව මේ ගරු සභාවට දැනුම් දුන්නා. එහෙත් දත් මාස දෙකක පමණ කාලයක සිට රටේ සිදු වන සිද්ධීන් ගැන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු ඇමතිතුමාගේ මාර්ගයෙන් මේ ගරු සභාවට දැනුම් දීමේ වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා කියන එකක් රහසක් නොවෙයි.

විරුද්ධ පාර්ශ්වයේ සහය දුන්නත් නොදුන්නත් හදිසි තත්ත්වය දිරිස කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නට රජයට පුළුවන්. එහෙත් රටේ තිබෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට නැතහොත් රටේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යෑමට පොලීසියටත් ක්‍රීඩා හමුදාවටත් හැකියාවක් ඇති වී නැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්න අපට සිදුවී තිබෙනවා. ඒ නිසා අද වෙනත් අංශයක් ගැන මේ ගරු සභාවට කරුණු ඉදිරිපත් කිරීමටයි. මා අදහස් කරන්නේ.

පොලීසියේත් ක්‍රීඩා හමුදාවේත් සිටින අයට මේ සම්බන්ධයෙන් එක සිතින් ක්‍රියා කිරීමට යම් යම් බාධා තිබෙනවාද, එවැනි බාධා තිබෙනවා නම් ඒවා නැති කිරීමට රජය පියවර ගන්නවාද, කියන ප්‍රශ්නයයි මා මෙම අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ. ඒ ප්‍රශ්නය උඩත් එක අංශයක් ගැන පමණක් කරුණු ඉදිරිපත් කිරීමටයි. මා විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ.

අද පොලීසියේ හෝ වේවා ක්‍රීඩා හමුදාවේ හෝ වේවා ස්වේච්ඡා සේවයේ හෝ වේවා සේවය කරන පිරිසට යම් යම් අනතුරු ඇතිවන අවස්ථාවලදී දෙනු ලබන වන්දිය සාධාරණද ? දේශපාලනඥයින්ගේ මරණ ඇති වන අවස්ථාවලදී ජනාධිපතිතුමාගේ අරමුදලින් දෙන වන්දිය හා සඳහා බලන විට හමුදා සේවකයින් සඳහා දෙනු ලබන වන්දි මුදල ප්‍රමාණවත්ද කියන කරුණ ගැන මේ ගරු සභාවේ අවධානය යොමු කරවමයි. මේ සාකච්ඡාවට සහභාගී වීමෙන් මා විශේෂයෙන්ම අදහස් කරන්නේ. පසුගිය දවස්වල සිදු වූ පොලීසි හා හමුදා මරණ සම්බන්ධයෙන් වන්දි ගෙවීමට මේ රජය සූදනම් වී සිටින්නේ මොන ආකාරයටද ? පසුගිය කාලයේ හදිසි අනතුරුවලින් මියගිය හමුදා යොල්දු වන්දි පවුල්වලට වන්දි ගෙවීමේ පොලීසි අරමුදලින් යයි මට දැන ගන්නට ලැබී තිබෙනවා. එහෙත්ම එවැනි වන්දි ගෙවීමට අරමුදලක් හමුදාවේ නැහැ. රු. 25,000 බැගින් ඒ පවුල් දෙකට ගෙවීමේ පොලීසි අරමුදලින්.

ටී. බී. වේරපිටිය මහතා (ඇමතිතුමා සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා)
(**ශ්‍රී. ආ. ඒ. ඩී. වේරපිටිය** — **அமைச்சரும் பாதுகாப்புப் பிரதி அமைச்சரும்**)

(Mr. T. B. Werapitiya - Minister and Deputy Minister of Defence)
එය සම්පූර්ණයෙන්ම වැරදියි. එවැනි දෙයක් සිදු වී නැහැ.

මෙමුපාල සේනානායක මහතා
(**ශ්‍රී. ආ. මාත්‍රිපාල සේනානායක**)
(Mr. Maithripala Senanayake)

එහෙත්ම හමුදාවේ එවැනි අරමුදලක් තිබෙනවාද ?

ටී. බී. වේරපිටිය මහතා
(**ශ්‍රී. ආ. ඒ. ඩී. වේරපිටිය**)
(Mr. T. B. Werapitiya)
ඒ අයට ගෙවනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිඞ්ඞාල සේනානායක)

(Mr. Maithripala Senanayake)
නොගෙවනවා කියන එක නොවෙයි මම කියන්නේ.

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ඒ. ඩී. වෛරපිටිය)

(Mr. T. B. Werapitiya)
පොලීසියේ අරමුදල්වලින් නොවෙයි.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිඞ්ඞාල සේනානායක)

(Mr. Maithripala Senanayake)
එහෙම? සොල්දාදුවන්ට වන්දි ගෙවීමට වෙනම අරමුදලක් තිබෙනවාද ?

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ඒ. ඩී. වෛරපිටිය)

(Mr. T. B. Werapitiya)
අරමුදලක් නැහැ.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිඞ්ඞාල සේනානායක)

(Mr. Maithripala Senanayake)
ඒක තමයි මමත් කියන්නේ. අරමුදලක් නැහැ. පොලීසියේ අරමුදලින් තමයි, ඒ පවුල් දෙකට රු. 25,000 බැගින් ගෙවී. මෙතන මෙවැනි තත්ත්වයක් යටතේ තමයි අද මේ රටේ පොලීස් හමුදාවක් තිබීම හමුදාවක් ස්වේච්ඡා හටයනුත් සේවය කරන්නේ කියන එක කණගාටුවෙන් වුවත් මේ ගරු සභාවේ මාර්ගයෙන් රටට කියන්නට අපට සිදු වී තිබෙනවා. ඒ විධියේ ආපද අරමුදලක් ඇති කරනවා නම්, අද මේ රජය වෙනුවෙන්, රජයේ තියෙන්නේ කියාත්මක කරන පොලීසිය වේවා, හමුදාව වේවා, ස්වේච්ඡා හමුදාව වේවා, ඒ අයගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට, තමුත්තාත්සේලාගේ අණ ක්‍රියාත්මක කිරීමට, මැලිවෙයි කියා මම හිතන්නේ නැහැ. කොපමණ දුෂකරණ ක්‍රියාත්මක ඒ අය මැලි වෙන්නේ නැහැ ඒ කටයුතු කරන්න.

සාමාන්‍යයෙන් ස්වේච්ඡා හට හමුදාව කැඳවන්නේ අවශ්‍ය වන විටයි. ඒකයි සිරිත. ඒක අළුත් දෙයක් නොවෙයි, අපේ ආණ්ඩු කාලයේත් ඒ විධියට කෙරුණා. හදිසියෙන් තිත්‍ය හමුදාවට ආධාර අවශ්‍යවුණොත් ස්වේච්ඡා හට හමුදාව කැඳවනවා. තමුත් කොළඹට ගෙන්වා ගන්නට පසුව ඒ අයට සලකන්නේ කොයි විධියටද? නිදගන්න පහසුකම්, ඇදුම් හා අනිකුත් උපකරණ පවා ඒ අයට නොලැබෙනවාය කියන එකයි අපට දැනගන්නට තිබෙන්නේ. ඒ වාගේ දේවල් ගැන මීට වඩා හොඳින් කටයුතු කිරීමට රජය වග බලාගන්නවා නම් හොඳයි.

හදිසි තිත්‍ය දිරිස කිරීමට අපි පසුගිය වතාවල සභාය දුන්නත්, මේ තත්ත්වය උඩ අපට පේනෙහි, අපේ සභාය දුන්නත් නැතත් වැඩක් වෙන්නේ නැහැ කියා, අපට මේ කාරණා විශේෂයෙන් සලකා බලන්නට සිදුවී තිබෙනවා. හමුදාවේ පිරිසට වේවා, පොලීසියේ පිරිසට වේවා, ස්වේච්ඡා හට පිරිසට වේවා, නියම සැප පහසුකම් දෙන්නට මිනු. ඒ දීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. යම්කිසි ආපදවක් ඇතිවුණොත් ඒ අයට වන්දි ගෙවීමක් කළ යුතුයි. ඒක මම විශේෂයෙන් ප්‍රකාශ කර සිටිනවා. ප්‍රමාණවත් වන්දියක් ගෙවිය යුතුයි.

මොකක්ද සිදුවුණේ ජුලි මාසයේ? ස්වේච්ඡා හට හමුදාවේ නිලධාරීන් 315 ක් සිටියා. සෙසු නිල දරන්නන් 7,397 ක් සිටියා. තමුත් 1983 ජුලි මාසයේ සේවයේ යොදී සිටියේ නිලධාරීන් 68 දෙනෙක් හා සෙසු නිලදරන්නන් 2,750 ක් පමණයි. තමුත්තාත්සේලා කැඳවීම කළාට අතින් අය ආවේ නැහැ. ඒ තත්ත්වය උඩයි අද තමුත්තාත්සේලාට මේ කටයුත්ත කරන්නට සිදුවී තිබෙන්නේ. මේ කියන කාරුණි මම සොයාගත්තේ බ්‍රිගේඩියර් එච්. ඩී. අනුකෝරාල මහතාගේ වක්‍ර ලේඛනයකිනිනි. මම අපේ ඇමතිතුමාට ඒ පිටපත දෙනවා. මේ වක්‍ර ලේඛනයෙහි මම මේ ගණන් සොයාගත්තේ. ඒ කියන්නේ ස්වේච්ඡා හමුදාවේ ක්‍රියා කාරී ලැයිස්තුව අනුව නිලධාරීන් 315 ක් හා සෙසු නිලදරන්නන් 7,397 ක් සිටිනවා. තමුත් ජුලි කැඳවීමටට පැමිණියේ නිලධාරීන් 68 ක් හා සෙසු පිරිස 2,750 ක් පමණයි.

මේ පිරිස ඇයි ඔය මේ විධියට මහහරින්නේ? විශේෂයෙන්ම ඒ සේවයේ යොදී සිටින අයට රජය අද සලකන ආකාරය දිගා බැලුවාම ස්වේච්ඡා සේවයට බැඳීමට හෝ වේවා, ආරක්ෂක සේවාවන්ට බැඳීමට හෝ වේවා, කිසිම ප්‍රියක් නැතිව ඒ අය ඒවා ප්‍රතික්ෂේප කරන බවයි අපට පෙනෙන්නේ. එමනිසා තමුත්තාත්සේලා ඒ තිබෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරනවා නම්, හමුදාවල සේවය කරන අයත්, පොලීසියේ සේවය කරන අයත්, ස්වේච්ඡා සේනාවේ අයත් තම තමන්ගේ සේවාවන්හි මිනුකමකින් හා කැමැත්තකින් සේවය කරනවාට කිසිම හැකියක් නැහැ.

කෙසේ වෙතත් අද ඒ ආරක්ෂක හටයන්ට සලකනවාට වඩා වෙනස් විධියකට තමුත්තාත්සේලාගේ පක්ෂයේ ආපදවලට පත්වන දේශපාලකයින්ට සලකනවා. මම එපයි කියන්නේ නැහැ, තමුත්තාත්සේලා කැමති ගණනක් ඒ අය වෙනුවෙන් දෙන්න. තමුත්, රට වෙනුවෙන් සේවය කරන ක්‍රීඩි හමුදාවේ වේවා, පොලීසියේ වේවා, ස්වේච්ඡා හමුදාවල වේවා සිටින අය ආපදවකට පත්වුණොත් ඒ අයට සාධාරණ, ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවන්නය කියායි මම කියන්නේ. "බට" වශයෙන් පවා, සේවයේදී ඔවුන් මුහුණපාන දුක් ගැහැටවලට සරිලන මුදලක් නොලැබෙන බවයි දැනගන්නට තිබෙන්නේ. සාපතයේ සේවය කරන අයට ඒ පැත්තෙන්වත් විශේෂ සැලකිල්ලක් දක්වා නැහැ, ඔවුන්ට විශේෂ දීමනාවක් ලැබෙන්නේ නැහැ. සාපතයට හෝ මඩකලපුවට පොලීස් නිලධාරීන් මාරු කර යැවීමට ඔවුන් විශේෂයෙන්ම උත්සාහ ගත්තේ නැති නරම් ඉක්මණින් වෙනත් ප්‍රදේශයකට මාරුවෙන්නයි. ඔය විධියේ තත්ත්වය යටතේ—

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ඒ. ඩී. වෛරපිටිය)

(Mr. T. B. Werapitiya)
ඒ අයට දෙන වන්දි මුදල් මොනවාද කියා මා තුන් හතර වතාවක් මේ සභාවේ කියා තිබෙනවා. මා හිතන්නේ මන්ත්‍රීතුමා එය අහගෙන ඉන්න නැතිව ඇති. ඒ අයට කියක් ලැබෙනවාද කියා මා කිහිප වතාවක් කියා තිබෙනවා. බොහොම හොඳ ගණනක් ඒ අයට ලැබෙනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිඞ්ඞාල සේනානායක)

(Mr. Maithripala Senanayake)
මට මතකයි ඇමතිතුමා වරක් කීවා—

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ඒ. ඩී. වෛරපිටිය)

(Mr. T. B. Werapitiya)
එක වතාවක් නොවෙයි, හතර වතාවක් පමණ කියා තිබෙනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිඞ්ඞාල සේනානායක)

(Mr. Maithripala Senanayake)
මෙවැනි සිද්ධියකදී යම් කෙනෙක් මැරුණොත් ඒ අයගේ පෙත්ෂන් කාලය එන තෙක් මුළු පඩියම පවුලේ අයට ගෙවාගෙන යනවාය කීවා. මා කියා සිටින්නේ ඒට වඩා වැඩි මුදලක් දිය යුතුය කියන එකයි.

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ඒ. ඩී. වෛරපිටිය)

(Mr. T. B. Werapitiya)
ඒට වඩා වැඩි මුදලක් ලබා දෙන්න අපි කටයුතු සකස් කර තිබෙනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිඞ්ඞාල සේනානායක)

(Mr. Maithripala Senanayake)
ඒ ගැන අදහස් කර තිබෙනවාද ?

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ඒ. ඩී. වෛරපිටිය)

(Mr. T. B. Werapitiya)
මව්. ඒ පිලිබඳව යෝජනාවක් මා ඉදිරිපත් කර තිබෙනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

දේශපාලනඥයෙක් මැරුණ විට ඒ අයගේ යැපෙන්නන්ට තමුන්තාත්සේලා ජනාධිපති අරමුදලෙන් විශේෂ මුදලක් ගෙවනවා. එය අපි එපායි කියා කියන්නේ නෑහැ. එය තමුන්තාත්සේලාගේ වැඩක්. තමුන් රජය වෙනුවෙන්, රට වෙනුවෙන් ආරක්ෂාව ඇති කිරීම සඳහා යන—

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ජී. ඩී. වෛරපිටිය)
(Mr. T. B. Werapitiya)

එහෙම දීමටත් අපි දිල තිබෙනවා. ඒ ගැන මා මේ ගරු සභාවේදී විස්තර කර තිබෙනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

ඇමතිතුමා, මා කියන්නේ නෑහැ එය දුන්නේ නෑහැයි කියා. මා කියා සිටින්නේ ඒ මුදල ප්‍රමාණවත් නෑහැ කියන එකයි. ඒ දෙන ආපද මුදල ප්‍රමාණවත් නෑහැ. දේශපාලනඥයෙක් මැරුණ විට ඒ අයගේ පවුලට රුපියල් ලක්ෂයක් දිය යුතුය කියා තමුන්තාත්සේලා තීරණය කර තිබෙනවා නම්, යුද්ධ හමුදාවේ හෝ පොලීසියේ 'හෝ' සේවය කරන කෙනෙකු මෙවැනි සිද්ධියකින් මියගිය විටත් ඒ හා සමාන මුදලක් ඒ පවුලේ අයගේ ජීවිත ගෙන යාමට දිය යුතුය කියන එකයි මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ.

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ජී. ඩී. වෛරපිටිය)
(Mr. T. B. Werapitiya)

ඒ අයට විශාල මුදලක් ලැබෙනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

ඇමතිතුමා, මා කියන්නේ නෑහැ වත්දී මුදල් නොදෙනවාය කියා. මා කියන්නේ ඒ දෙන මුදල ප්‍රමාණවත් නෑහැ කියන එකයි. අන්ත ඒ තියා ඒ කාරණාව—

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ජී. ඩී. වෛරපිටිය)
(Mr. T. B. Werapitiya)

තමුන්තාත්සේට කියන්න පුළුවන්ද කියක් දුන්නොත් ප්‍රමාණවත් ද කියා ?

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

තමුන්තාත්සේලා ආණ්ඩුව කරන නිසා අපි කොපමණ ප්‍රමාණයක් යෝජනා කළත් එය බාරගන්නේ නෑහැනේ. තමුන්තාත්සේලාට ප්‍රශ්න ඇති කරන්න අපට පුළුවන්. වැඩි ප්‍රමාණයක් කියන්න.

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ජී. ඩී. වෛරපිටිය)
(Mr. T. B. Werapitiya)

හොඳ ප්‍රමාණයක් කියනවා නම් අපි එය පිලිගන්නවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

එහෙම නම් එය වෙනත් විධියකින් ගොයන්න මිනැ.

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ජී. ඩී. වෛරපිටිය)
(Mr. T. B. Werapitiya)

පදගිය දවස්වල මේ ගරු සභාවේ මොනවද කීවේ කියා තමුන්තාත්සේ දන්නා නෑහැ.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

ප්‍රමාණවත් මුදල කොපමණද කියා තමුන්තාත්සේ අහනවා නම්, අපිටත් සහගාමී කරවාගෙන ඒ පිලිබදව සාකච්චාවක් කරමු. දෙගොල්ලන්ම එකතු වෙලා එහෙම සාකච්චාවක් කරලා, මෙපමණ මුදලක් දිය යුතුය කියා නිත්යවත් කර ගනිමු. අපි දන්න ගැටියට ඒ අයට දෙන වත්දී මුදල ප්‍රමාණවත් නෑහැ කියන එකයි මා මේ අවස්ථාවේදී කියන්නේ.

ටී. බී. වේරපිටිය මහතා
(ශ්‍රී. ජී. ඩී. වෛරපිටිය)
(Mr. T. B. Werapitiya)

තමුන්තාත්සේට කියන්න පුළුවන්ද කියක් දුන්නද කියා ?

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

එය මට මේ වේලාවේදී—

පර්සි සමරවීර මහතා
(ශ්‍රී. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

අඩු ගණනේ 1971 දී දුන්න ගණන කියන්න පුළුවන්ද ? තමුන්තාත්සේ මොකක්ද කියන්නේ ? කොපමණ දුන්නත් ප්‍රමාණවත් නෑහැ කියා කියනවා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

අපි සාකච්චා කර, ප්‍රමාණවත් මුදලක් ඒ අයගේ යැපෙන්නන්ට දිය යුතුය කියන අදහසයි මා මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මා කියන්නේ නෑහැ, නොදෙන්නයි කියා.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී. ජයරත්න සමරවීර)
(The Deputy Chairman of Committees)

ඇමතිතුමා පොරොන්දු වුණා, ඒ මුදල් දෙන්නයි කියා.

පර්සි සමරවීර මහතා
(ශ්‍රී. පෙරේරා සමරවීර)
(Mr. Percy Samaraweera)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මය නර්කය ඉදිරිපත් කරන්න නම් දෙන මුදල් ප්‍රමාණය කොපමණද කියාවත් අඩුම වශයෙන් මේ මන්ත්‍රීතුමා දැන ගෙන ඉන්න මිනැ.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

දෙන ගණන ස්වල්පයි. ඒ නිසයි මා මේ කාරණා ඉදිරිපත් කරන්නේ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී. ජයරත්න සමරවීර)
(The Deputy Chairman of Committees)

ඇමතිතුමා පොරොන්දු වුණා, දෙන්නයි කියා.

මෛත්‍රීපාල සේනානායක මහතා
(ශ්‍රී. ආමත්තිආලා සේනානායක)
(Mr. Maithripala Senanayake)

මට අහුනේ නෑහැ සභාපතිතුමනි.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(ශ්‍රී. ජයරත්න සමරවීර)
(The Deputy Chairman of Committees)

ඇමතිතුමා පොරොන්දු වුණා හොඳ ගණනක් දෙන්නයි කියා. ඉතින් කැබිනට් එකෙන් තීරණය කරලා එය දෙයි.

මෙහිපාල සේනානායක මහතා
(**திரு. னாமத்திரிபால சேனநாயக்க**)
(Mr. Manthripala Senanayake)

පුද්ගලයෙක් මැරුණම ඔහුගේ පවුලේ යැපෙන්නන්ට තමයි ඒ මුදල දෙන්නේ. ඒ දෙන මුදල ප්‍රමාණවත් නොවන බවයි මා කියන්නේ. එපමණයි මට කියන්න තිබෙන්නේ.

ටී. බී. වේරපිටිය මහතා
(**திரு. டி. பி. வேரப்பிற்றிய**)
(Mr. T. B. Werapitiya)

ඒ දෙන මුදල තමුත්තාන්සේ දන්නවද? දන්නවා නම් ඉදිරිපත් කරන්න?

මෙහිපාල සේනානායක මහතා
(**திரு. னாமத்திரிபால சேனநாயக்க**)
(Mr. Manthripala Senanayake)

එහෙම නම් අපි දෙයෝලයන්ට වාඩි වෙලා සාකච්ඡා කර ප්‍රමාණවත් මුදලක් යෝජනා කරමු.

ටී. බී. වේරපිටිය මහතා
(**திரு. டி. பி. வேரப்பிற்றிய**)
(Mr. T. B. Werapitiya)

දෙයෝලයන්ට මිනූ තැනූ මපමණ කැක්කුමක් තමුත්තාන්සේට තිබෙනවා නම් ගණනක් යෝජනා කරන්නත් තමුත්තාන්සේට පුළුවන්ද?

මෙහිපාල සේනානායක මහතා
(**திரு. னாமத்திரிபால சேனநாயக்க**)
(Mr. Manthripala Senanayake)

අතික් කාරණාව ගරු තියෝජ්‍ය සහපතිතුමනි, මේ සිද්ධිත් ඇති වූණේ විදේශ බලපෑම් උඩයි. මා කලින් කථා කරන අවස්ථාවේදීත් ඒ ගැන කීව්වා. ඒවා සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කරන්නට කියා ඒ දවස්වල අපි ඉල්ලීමක් කලා. තමුත් තවමත් පැහැදිලි ප්‍රකාශයක් කර නැහැ.

ඒ වාගේම පක්ෂ තුනක් තහනම් කර තිබුණා. එයින් කොමියුනිස්ට් පක්ෂය නිදහස් කලා. අපේ කලවාන ගරු මන්ත්‍රීතුමා (සරත් මුත්තෙට්ටුවෙගම මහතා) ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කලා. ජනතා විමුක්ති පෙරමුණ සහ නව සමසමාජ පක්ෂය කියන පක්ෂ දෙක තවමත් නිදහස් කර නැහැ. ඒ පක්ෂ දෙකත් නිදහස් කිරීම සම්බන්ධව තවදුරටත් ඉක්මණින් කල්පනා කල යුතුය කියන ඉල්ලීම මා තවදුරටත් මේ අවස්ථාවේදී රජයට ඉදිරිපත් කරනවා.

ඒ වගේම යසරත්න අමරතුංග මහත්මයා වගේ පක්ෂ සංවිධායකවරු කීප දෙනෙක් බයේ හැංගිලා ඉක්නවා. එලියට ආවොත් යම් විදියක කරදරයකට වැටෙයි කියලා. අන්ත ඒ අයට විරුද්ධව සාක්ෂි තිබෙනවා නම්—තවු දැමීමට කරුණු තිබෙනවා නම්—ඒ විදියට ක්‍රියා කරන්න. ඒ අය තිකම්ම හංගාගෙන සිටින්නේ නැතිව ඒ අය සම්බන්ධ යම්කිසි වැඩපිළිවෙලක් ඇති කරන හැටියට මම ඉකාමත් ගොරවයෙන් ඉල්ලනවා. මගේ කථාවේ ආරම්භයේදීම විශේෂ අංශයක් ගැන මේ ගරු සභාවේ අවධානය යොමු කරනවාය කියලා කීව්වේ මෙන්න මේ කාරණය ගැනයි. ඒ කරුණු මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ගැන ඔබතුමාට ස්තූතිවන්ත වෙමින් මම තීරණ දෙනවා.

එච්. ජී. පී. නෙල්සන් මහතා (ප්‍රකාශනාමලය දිසා ඇමතිතුමා)
(**திரு. எச். ஜி. பி. நெல்சன் — திருகோணமலை மாவட்ட அமைச்சர்**)
(Mr. H. G. P. Nelson—District Minister, Trincomalee)
ගරු නියෝජ්‍ය කාරක සහපතිතුමනි, ගරු මහරගම මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා)—

නියෝජ්‍ය කාරක සහපතිතුමා
(**குழு உப தலைவர்**)
(The Deputy Chairman of Committees)

Order, please ! The Hon. District Minister can follow the hon. Member for Attanagalla.

ලක්ෂමන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
(**திரு. லக்ஷமன் ஜயக்கொடி — அத்தனகல்ல**)
(Mr. Lakshman Jayakody—Attanagalla)

Mr. Deputy Chairman, Sir, coming to this Debate, I feel extremely sorry about what has happened to a powerful Ministry, an important Ministry. Ministry that has to save this country has come into such a parlous situation today. I felt more sad when the Deputy Minister was trying to say certain matters which actually to my mind he should not have said at all. There are certain aspects in defence. I know our fire power, I know how many guns we had, how many boats we had, how many aircraft we had, the personnel we had. But I would be the last person to come out in public and mention the strength of our country military-wise. I felt very very sorry—even both sides of the House I would say—when you were coming out with your fire power and your strength. And when you are trying to make a point out of it. I think that is one thing that you should never never do at all in the military service and in military activity. Anyway it shows one clear example of a complete breakdown of law and order.

ටී. බී. වේරපිටිය මහතා
(**திரு. டி. பி. வேரப்பிற்றிய**)
(Mr. T. B. Werapitiya)

May I know what statement I made?

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

Yes. Because you were talking of the amount of money that you have to pay a person after death. It should not come out.

ටී. බී. වේරපිටිය මහතා
(**திரு. டி. பி. வேரப்பிற்றிய**)
(Mr. T. B. Werapitiya)

It has come out long long ago.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

We know how much you are paying. I will tell you what you are paying.

ටී. බී. වේරපිටිය මහතා
(**திரு. டி. பி. வேரப்பிற்றிய**)
(Mr. T. B. Werapitiya)

You wanted to know about it.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

I know what you are paying. I am not interested because I know what you are paying.

ටී. බී. වේරපිටිය මහතා
(**திரு. டி. பி. வேரப்பிற்றிய**)
(Mr. T. B. Werapitiya)

You may not be interested : but we are interested.

கிஷோர்ஸ் காரக வகாபகிஷா
(சூயூ உப தலவர்)
(The Deputy Chairman of Committees)

Order, please! The hon. Deputy Minister did not mention anything.

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

I did not mention anything.

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Neither am I going to mention.

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

I did not mention anything. He must substantiate it. He says that I came out with certain things which I should not have come out with. I would like to know what he means by it.

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

What do you mean? What I said was one should not come out with the fire power.

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

I did not mention anything like that. What did I mention?

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Now, please sit down. I did not accuse you.

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

No. Please answer that question.

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You want me to say that : what your power strength is. I do not want to say that.

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

You said that you are sad to have a Deputy Minister who gave out certain particulars. I would like to know what it is.

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

The hon. Member for Medawachchiya said that there had been certain instances where volunteer officers had been called but you did not get the full compliment of the number you wanted, and you just kept your trap shut and you said, "Yes, but they did not come".

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

I never said anything to you.

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You did not say. But by keeping quiet you indirectly said so.

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

Ah!

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

That is what I felt. You should have challenged it immediately.

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

You said that certain things were said.

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You should have challenged it immediately. I am very worried on this matter, because—

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

You said certain things—

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I will tell you the reason why—

பி. வி. வீரபிபிச மஹா
(திரு. ஈ. பி. வீராப்பித்திய)
(Mr. T. B. Werapitiya)

There is no need for you to say "sorry."

லக்ஷ்மன் சயகோடி மஹா
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

The President does not know what is happening—

ටී. බී. වේරපිටිය මහතා
(திரு. ஈ. பி. வேரப்பித்திய)
(Mr. T. B. Werapitiya)

We can look after ourselves.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I will come out with everything. You do not know what is happening, the Commanders do not know what is happening. There is a thing called the National Security Council which is having the entire control of this area and they are the people who are caught up in all your operations. I am accusing them.

ටී. බී. වේරපිටිය මහතා
(திரு. ஈ. பி. வேரப்பித்திய)
(Mr. T. B. Werapitiya)

He has said that I said certain things which I should not have said. I would like to know what it is.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I feel sorry.

ටී. බී. වේරපිටිය මහතා
(திரு. ஈ. பி. வேரப்பித்திய)
(Mr. T. B. Werapitiya)

Never mind all those other explanations. This is what you always do.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

If he has not said it, I will withdraw that. But that is a different matter. I am telling you—

ටී. බී. වේරපිටිය මහතා
(திரு. ஈ. பி. வேரப்பித்திய)
(Mr. T. B. Werapitiya)

Why should that be a different matter when you have already raised it?

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

You did not challenge him before. You should have challenged him and said it is not so.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சுரு உப தலைவர்)
(The Deputy Chairman of Committees)

Order, please! You have withdrawn it now. You may continue your speech now.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

What I say is, there are no two words—

ටී. බී. වේරපිටිය මහතා
(திரு. ஈ. பி. வேரப்பித்திய)
(Mr. T. B. Werapitiya)

This is what he always does.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

I know you are very worried now.

ටී. බී. වේරපිටිය මහතා
(திரு. ஈ. பி. வேரப்பித்திய)
(Mr. T. B. Werapitiya)

I am not getting worried at all. I am not worried about you. But what I say is, if you want to make that allegation, make it.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சுரு உப தலைவர்)

(The Deputy Chairman of Committees)

It is a difficult task for me. (*Interruption*). Order, please! It is a difficult task for me. Nobody is worried about me. Now you continue; continue now!

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

As I said, the national security is at stake unless you do something to the old crown who are there now, and get some fresh blood into the Ministry of Defence.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(சுரு உப தலைவர்)

(The Deputy Chairman of Committees)

It is better for the hon. Member to address the Chair.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Otherwise this performance will go on month after month, and of this I am hundred per cent sure. But I must say one thing.

We, the Sri Lanka Freedom Party, had a long discussion of the political situation of the Country today. And we found that if this Government cannot implement the entirety of the Emergency regulations within the whole country, then there is something wrong with this Government. What they do here is not done in Jaffna. What they do in Jaffna, they cannot implement here, or if at all they implement, they implement it in another format. We have no political activity. All political activities in the Southern part of Sri Lanka or in the so called Sinhala areas are completely stopped while all political activities go on in Jaffna and in the Eastern Province. We have no trade union activity. That is also thwarted and it is prohibited in this part of the country. Every activity is going on in Jaffna. Regarding elections, Sir, I do not

[ලක්ෂමන් ජයකොඩි මහතා]

know why they are not having the Minneriya by-election. I just cannot understand. Is there a problem there? If you want to bring back democratic life you must bring back the democratic institutions to work. If these institutions are not brought back, Sir, then, we are very sorry to say that we will get back to a format of dictatorship which is growing in this country.

The Emergency in Jaffna is not effective. It is obvious. It has become impotent there. In this part of the country everyday there is a security alert. The other day, Sir, I was told that security alerts are being confined to Colombo. Why in Colombo only? Is there a threat? What is the threat? Therefore, Sir, I think there is something radically or completely wrong in that Ministry. When I started off my speech I said that it was a powerful Ministry. It was a good Ministry. It was well prepared on many occasions, not only during our time but even during the previous Government – the time of Mr. Dudley Senanayake's Government. It was well prepared. But I am very sorry to say it has completely failed now. It has completely broken down (*Interruption*). Yes, we gave them only two days to stop the riots. Just imagine, within two days we stopped it!

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

No, no!

[ලක්ෂමන් ජයකොඩි මහතා]

(திரு. லக்ஷ்மன் ஜயகோபி)

(Mr. Lakshman Jayakody)

And we asked them to lay down their arms. Ultimately on the second day they laid down their arms, Sir.

Secondly, Sir, while all this is going on in this country, I want to know about a certain matter of which I have given notice to the Hon. Minister of foreign Affairs as well as the Hon. Minister of Defence. Various foreign agreements are being signed while a holocaust is going on in this country. I have brought this up many times. The other day the "Weekend" came out with a very interesting story which I want the Hon. Minister to reply to, because certain things that we raised here are not replied to. I think a reply is necessary to this. "U.S. aid to maintain Democracy in Lanka". In other words they think that there is no democratic life here. It is quietly slipping out of the democratic set up here.

"The United States will consider a proposal made by the Government to an influential U.S. congressional delegation for a military type surface ship and to provide modern naval training for Navy personnel.

This came out on the first page itself in the "Weekend" on Sunday 15th January, written by Mr. Winston de Valliere.

"The Chairman of the Defence Appropriations Committee of the U.S. House of Representatives Joseph Addabbo told 'WEEKEND'."

He goes on to say—

"Our visit here was specifically aimed at assuring the Sri Lankan Government of U.S. support for the democracy of Sri Lanka"

Then further down the report goes on to say—

"The meeting with Mrs. Gandhi he said was in August at which she had also expressed serious concern for the democracy of Sri Lanka.

"We would recommend to Congress on our return that a sum of U.S. \$ 350,000 be immediately released to Sri Lanka for defence purposes' Mr. Addabbo said.

The U.S. government Peace Corps would set up a 30 to 40 man unit in Colombo shortly"—

That is about the Peace Corps of which you are hiding the agreements that we have reached. Then it goes on to say—

"With regard to discussions on Sri Lanka's defence needs Mr. Addabbo said the Sri Lanka Government held the view that Sri Lanka was too small to have an effective defence force of major proportions. The discussions along these lines were not taken beyond this point.

Mr. Addabbo said his mission thanked the government for having approved the revival of the Voice of America transmissions from Sri Lanka."

And the delegation is supposed to have met here and wanted to have more and more trade activities. Now, Sir, we want to know in this House where these agreements are? This Government is not prepared to come out with these agreements. It may be that I do not like the system of American administration of politics. But, I must say that they are more free than this country as regards the printing and issuing handouts of every defence agreement, every peace corp agreement. They are open for anyone to look into. I am proud to say that. But I do not know why the Government of Sri Lanka cannot do accordingly. We have to wait till the State Department of America sends all these agreements and read those and find out what is happening in the country. I have a whole list of them, Sir. There has been an agreement with Cook Islands signed in 1981. I have it with me. Then, there is a defence agreement with Denmark – I am talking about the American Government – and the agreement is here. There is also the North-American Europe based Defence Command Agreement with Canada which is an open document. There is another one in

respect of the use of the RAF Base in Darwin for defence purposes, which is also an open document. Like that, you would find the Defence Communication Facilities Agreement between the UK and the Northern Island which too is an open document. There is also the Peace Corps agreement with Angola. That too is an open document, and there is another one which is the Defence Equipment Agreement with Norway—and all these have been signed in 1978. Sir, all these are open documents. But when it comes to the case of Sri Lanka, we are not prepared to make them open documents. Why? So, I would very kindly request the Hon. Deputy Minister not to allow us to go behind others and look for the American documents to find out what is happening here – (Interruption) – That is what I say. We have to wait till all these documents have come out.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

It should be there also.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

It is not there. Therefore, Sir, I am asking him to have these documents tabled in this House and to get subsequent approval from us, which he is not prepared to do.

රනිල් වික්‍රමසිංහ මහතා (යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා)

(திரு. ரணில் விக்கிரமசிங்ஹ — இளைஞர் அலுவலர்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்)

(Mr. Ranil Wickremasinghe—Minister of Youth Affairs & Employment and Minister of Education)

No, no. The Peace Corps agreement is for English Teachers. We will have it tabled in the House.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Please do so. But I am not thinking only of the Peace Corps, I am also thinking of the VOA Agreement. Why cannot you show it? Because, I know the Hon. Deputy Minister said that he was prepared to show it.

මන්ත්‍රීවරයෙක්

(அங்கத்தவர் ஒருவர்)

(A Member)

He is going to do it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

I hope he is going to do it. In fact, he has to do it. Because the Americans are coming out with it, but not we, the Sri Lankans. I hope the whole document will be out, because there are so many things to hide.

Then, there is another matter which I want to raise during the course of this Debate.

මේ අතර රාජ්‍ය අමාත්‍යාංශයෙන් 'දිවයින' පත්‍රයට නියෝගයක් දී තිබෙනවා. ඒ නියෝගයේ මේ විධියට සඳහන් වෙනවා :

'දිවයින' ට නියෝගයක්

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිසිබලධාරී ඩී. ජේ.16. ඇෆ්. ඒකගේ මහතා විසින් පහත සඳහන් නියෝගය 'දිවයින'ට පනවන ලදී.

එම නිවේදනය මෙසේය.

අංක 14 දරණ රේගුලාසියට අදාළව නිසි බලධාරියා විශයෙන් පත් කොට ඇති, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වන දෙත් ජෝන් (ප්‍රාන්තීය බර්ලස් ලීකගේ වන මා වෙත 1983 8 වැනි රේගුලාසිය අනුව 14 (1) හදිසි රේගුලාසියෙන් (විවිධ ප්‍රතිපාදන සහ බලපල) පවරා ඇති බලපල අනුව, මහජන ආරක්ෂාවට හා සාමය සුරැකීමට හිතකර නොවන ප්‍රවෘත්ති හා ලිපි ලේඛන 'දිවයින' පුවත්පතේ පළ කිරීම වැළැක්විය යුතු යැයි තහනම් කෙරිණි. මෙම නියෝගය පනවන ලද දින සිට මාසයක කාලයක් තුළ උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රවෘත්ති ප්‍රකාශනවලට අදාළ සියලු ප්‍රවෘත්ති, ලේඛන, රාජ්‍ය පමණ වාර්තා කේත සාරාංශ හෝ 'දිවයින' පුවත් පතේ පළ කිරීමට පෙර, මගේ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ යුතු බවට මෙයින් නියෝග කරමි.

අත්සන් කළේ,

ඩී. ජේ. ජි. ඒ. ඒ. ඒ. ඒ. ඒ. ඒ. ඒ. ඒ. ඒ. ඒ.

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්,

නිසි බලධාරී.

මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනෙන් දින ඉහළවර්ධන මහතා) ඉදිරිපත් කළ දිගුලාල ප්‍රශ්නයටත් ඒ නියෝගය බලපානවා. එවැනි ප්‍රවෘත්ති නිදහසේ පළ කරන්න හම්බ වන්නේ නැහැ. මෙවැනි නියෝග ක්‍රියාත්මක වන විට. "ඇත්ත" පත්‍රයටත් ඒ වගේ තහනම් බලපාන නිසා 1984 ජනවාරි 19 වැනි දා - අද - "ඇත්ත" කතු වැකියෙක් ඒ ප්‍රශ්නය බොහෝම ලස්සනට අසා තිබෙනවා.

එහි මෙසේ සඳහන් වෙනවා :

ප්‍රවෘත්ති බලධාරියා ගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි

'සාපතේ බෝම්බ ප්‍රහාර'

'ජීජ් රට ගිනි බත්'

'සරසවිය වසයි'

'මව්කලපුවේ හරිතාල්'

'සමන්තරේ උපවාස'

'උපවාසයේ යෙදුණු 9 දෙනෙකු පැහැරගෙන යාම'

'සාක්ෂි සේවකාවතක් බලෙන් ගෙන ගිනිත්'

සිංහල බෞද්ධ ලේකම්වරයාගේ පමණක් නොව තැනටි පොසිටිව් කුමණ වර්ගයක ලේකම්වරයාගේ අය ගෙන්, ලේඛනවල හිඳි ගොස් ඇති එවුන්ගේ සරුවාංගය කිලිපොලා ගොස් මයිල් කෙළින් සිටුවන මේ සිරස්සල තොරය ම එක දිනෙක (17 ද) එක දිනට එක්තරා "ජාතික" පුවත් පතක පළ කරන ලද ඒවා ය.

අර "ජාතික" පුවත් පත්වල නම් ඒ විධියේ දේවල් පළ කරන්න පුළුවන්. නමුත් "දිවයින" වගේ ප්‍රවෘත්ති පත්‍රවලට ඒ නිදහස නැහැ. ඇයි, දිවයිනට කුමක්, දේවියක් අනුගමනය කරන්නේ? ජනතාවට වැදගත් වන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ප්‍රවෘත්ති පත්‍රයකට නිදහස තිබෙන්න ඕනෑ. නැබැයි, රාජ්‍ය ආරක්ෂාවට හරිතයක් වන ප්‍රවෘත්ති නම් දමන්න හොඳ නැහැ. නමුත් එසේ නොවන හැම කාරණයක් ගැනම ප්‍රවෘත්ති පළ කරන්න ප්‍රවෘත්ති පත්‍රවලට නිදහස තිබෙන්න ඕනෑ.

ඇත්ත වශයෙන්ම "දිනමිණ" පත්‍රයට මා සතුහිටින්න විස යුතුව තිබෙනවා. එහි සඳහන් වෙනවා, "මන්ත්‍රී ලැයිස්තු පමා කියා සම්මුඛ පරීක්ෂණයට බාධා" කියා. ඒ ප්‍රවෘත්තිය අපටත් බලපානවා. අලුත් ගුරු පත්වීම් සඳහා තෝරා ගත් අයගේ ලැයිස්තු අනුමැතිය සඳහා අපටත් එවා තිබෙනවාය කීවා. නමුත් ඇතැම් ගරු මන්ත්‍රීවරුන්ට ඒ ලැයිස්තු එවා තැනි තිසා—අර "දිනමිණ" ප්‍රවෘත්තියේ ගැටියට නම් ඒසේ වන විට එවැනි ලැයිස්තු 49 ක් ලැබී නැහැ—එම පත්වීම් කිරීමේ බාධාවක් තිබෙනවාය කියාත් සඳහන් වෙනවා. ගුරු පත්වීම්වලට මන්ත්‍රීවරුන් කෙළින්ම ඇඟිලි ගහන බව එයින් පැහැදිලි වෙනවා. 1983 දෙසැම්බර් 27 වැනිදා "දිනමිණ" පත්‍රයේ ඒ බව සඳහන් වී තිබෙනවා. මම නම් එවැනි ලැයිස්තු නොලැබුණු මන්ත්‍රීවරයෙක්. එම නිසා මම කෙළින්ම කීවා, "මට නම් එවැනි ලැයිස්තු ලැබී නැහැ. නමුත් ලැයිස්තු ලැබුණත් තැනත් පරීක්ෂණයෙන් සමත් වූණි කවිටත් පත්වීම් දෙන්න" කියා. 1983 දෙසැම්බර් 28 වැනි දා "දිනමිණ" පත්‍රයේ මගේ ඒ ප්‍රකාශය සඳහන් වී තිබෙනවා.

[ලක්ෂමන් ජයකොඩි මහතා]

ඒ අතර 1984 ජනවාරි 17 වැනි දින—පෙරේද—“දවස” පත්‍රයේ මේ විධියට සඳහන් වෙතවා :

මන්ත්‍රී කැපු නම් යළි සලකා බලනි

තව ගුරු පත්වීම් ලබාදීමේදී ඇතුළු මන්ත්‍රීවරුන් විසින් තම කපාහරිනු ලැබූ අය අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ට යළි පත්වීම් ලබාදීම පිළිබඳව සලකා බැලීමට අධ්‍යාපන සේවා කොමිෂන් පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

මෙවරද තව ගුරු පත්වීම් ලබාදීමේදී සුදුසුකම් ලැබූ අපේක්ෂකයන්ගේ නම් විශාල සංඛ්‍යාවක් ඇතුළු මන්ත්‍රීවරුන් විසින් කපා හරිනු ලැබ ඇතැයි කියති. ගම් ප්‍රදේශයට අයත් නොවන අය හා රාජ්‍ය විරෝධී අය වශයෙන් හඳුන්වා මෙම නම් කපාහැර ඇතැයි දැනගන්නට තිබේ.

ඒට අමතරව එදම “දවස” පත්‍රයේ “අබරා සියාගේ දවසේ කියමන” යටතේ මේ විධියට සඳහන් වෙතවා :

“මය නම් කැපල තියෙන්නෙ, සුදුසුකම් බලලද මුහුණ බලලද ?”

ගුරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම මේ කාරණය ඉදිරිපත් කළේ වෙන වෙනම කියා නොවෙයි. ඇත්තවශයෙන්ම අවකාශයක් නම් මේ වගේ අවුල් වියවුල් තිබෙන යුගයක. මේ රටේ සිටින්නාවූ තරුණ පරම්පරාවේ, උගත් පරම්පරාවේ අවශ්‍යතාවය වැදගත් වෙලා තිබෙන යුගයක මේ අන්දමට ක්‍රියා කළහොත්, ඒ අයගේ සිත්—සමත්වුණු උදවියගේ පමණක් නොවෙයි. අසමත්වුණු උදවියගේ පමණක් නොවෙයි, මුළු පරම්පරාවේම වාගේ සිත්—දුෂ්‍ය වී ඔවුන් සම්පූර්ණයෙන්ම රාජ්‍ය විරෝධීන් බවට පත් වෙතවාය කියන එක අනිවාර්යයෙන්ම පිළිගන්නට සිදු වී තිබෙන කාරණයකි.

මා ළඟ තිබෙනවා, මන්ත්‍රීවරුන් යවන ලද ටෙලිග්‍රෑම්. [බාධා කිරීම] මමත් පාඩමක් ඉගෙන ගත්තා 1971 දී. මම නැගූ කියන්නේ නැහැ. පාඩම් ඉගෙන ගත්තොත් තමයි. දියුණුවන්නට පුළුවන් අදහස් එන්නේ. මම මන්ත්‍රීවරයාගේ නම කියන්නේ නැහැ. රුකියා ලබා ගැනීම ගැන ඒ යවා තිබෙන ටෙලිග්‍රෑම් එකේ අඩංගු කරුණු පමණක් මම කියන්නම්. “මේ මස 18 වන දින උදේ දහයට අසවල් උප දිසාපති කාර්යාලයේ පවත්වන සාකච්ඡාවට නොවරදවාම පැමිණෙන්න! තව එක්කෙනෙකුගේ ටෙලිග්‍රෑම් එකක් තිබෙනවා. මොන්න එය : ” ගුරු පත්වීම් සඳහා ඔබගේ නම ඉදිරිපත් කොට ඇත. මගේ අනුමැතිය සඳහා පක්ෂ නිර්දේශය සමඟ දෙසැම්බර් 3 වන දින 8.30 මාට නිවසේදී හමුවන්න. ” හැම එකක්ම ටෙලිග්‍රෑම්. [බාධා කිරීම] මම මේවා දෙන්න කැමති නැහැ. ඇමතිතුමාට දෙන්නම්. මම එකක් කියන්න කැමතියි. ගුරු අධ්‍යාපන ඇමතිතුමා ආවාට පස්සේ අමාත්‍යාංශයට පත්වීම් දීම සම්බන්ධයෙන් බැගෙන විශ්වාසයක් තබා ගන්නට පුළුවන්කමක් ඇතිවී තිබුණා. තවුත් මේ සිද්ධිවලින් පසුව ඒ විශ්වාසය කඩා වැටුණු බව කණගාටුවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුවී තිබෙනවා. ගුරුවරුන් වශයෙන් පත්වීම් දීමට සුදුසු විධියට යම් කොටසක් සමත්වී සිටිනවා නම් ඒ සමත්වී සිටින සියළු දෙනාටම පත්වීම් දෙන්නටය කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා. මන්ද අපේ පක්ෂ කාර්යාලයට තවුත්තාත්තේ පැමිණ මේ එවා තිබෙන ලියුම් දෙස බැලුවොත් ඒ එක එක පුද්ගලයා කර තිබෙන කටයුතු මොනවාදැයි කියා පැහැදිලිවම පෙනී යාවි. [බාධා කිරීම] මම එකක් කියන්නට කැමතියි. මේ ගුරු ඇමතිතුමා ඉන්නවා—

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

තවුත්තාත්තේසේලාගේ කාලයේ සිදුවුණු ඒවා ගැන වෙනතට ඇති කියන්නේ.

ජවඩි පතිරණ මහතා
(திரு. ரிச்சட். பத்திராள்)
(Mr. Richard Pathirana)

නැහැ. තවුත්තාත්තේලා ගත් ඒවා වැරදියි කියලා තමයි කියන්නේ. තවුත්තාත්තේලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා, සාධාරණ විධියට දෙනවාය කියලා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

මම කියන්නේ නැහැ. හැම එක්කෙනෙක්ම හැම එකකටම ඉතාමත් සුදුසුය කියලා. ඒකට එක්තරා අංශයක් තිබෙනවා. ඒ අංශය පාර්ලිමේන්තුවේ කරන්න. ඒක මන්ත්‍රී අංශය නොවෙයි. වෙනම අංශයක් තිබෙනවා. ඒ ඒ තැනැත්තාගේ වර්තමාන, පසුබිම කොහොමද කියලා ගොසා බලන අංශයක් තිබෙනවා. ඒ අංශය තිබෙන්නේ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා යටතේය. අන්ත ඒ අංශයෙන් සුදුසු තැද්ද කියලා සොයා බලන්න. එය නොකළ නිසා තමයි. මේ තත්ත්වය ඇති වුනේ.

තවත් එක කාරණයක් මම කියන්නට කැමතියි. මනික් ඩයස් කියලා මහත්මයාගේ ඉන්නවා. මේ මනික් ඩයස් මහත්මයා, 1983 අගෝස්තු මාසයේ 14 වැනිදා හදිසියේම යුනියන් පෙදෙසේ ‘සලාකා’ එක ලඟදී අත් අඩංගුවට අරගෙන තිබෙනවා. ඔහු දැන්ගේත් නැහැ. ඔහු අත්අඩංගුවට ගත්තේ මොනවාටද කියලා. ඔහු කොතේද ඉන්නේ කියලා ගෞරව උදවියටත් දැනගෙන තිබියේ නැහැ. අවසානයේදී දැන් ගොසාගෙන තිබෙනවා ඔහු මගමුවේ රීමාන්ඩ් එකේ පළමුවැනි වාට්ටුවේ ඉන්නවාය කියලා. දැන් එතුමා අපිට ලියමනක් එවා තිබෙනවා. එය එවා තිබෙන්නේ මා හිතන හැටියට රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට ඉදිරිපත් කිරීමට. අද උදේ මම මේ ගැන කිව්වාම, කීව්වා, එතුමාට ඒ ලිපිය ඉදිරිපත් කරන්නටය කියලා. මම සතුටි වන්න වෙතවා. අපේ අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමාට. එතුමාගේ මේ තැනැත්තා කවුද කියා සොයා බලන්නටය කියා තිබෙනවා. මොකද. මේ මහත්මයාගේ පියා තමයි, පානදුරේ සිසිල් ඩයස් කියන මහත්මයා. මේ මහත්මයා කුමන තත්ත්වයක ඉන්න කෙනෙක්ද කියා මම හිතන්නෙ බොහෝ උදවිය දන්නවා. තවමත් රීමාන්ඩ් භාරයේ තබාගෙන ඉන්න මේ මහත්මයා එවා තිබෙන ලියුමේ මෙන්න මේ විධියටත් තිබෙනවා.

“It will be prudent for me to mention that I have to sleep on the floor. A bed, table and chair appears to be items of luxury not for use even by a person who has no charge against him. I am not permitted visitors.

සහෝදරයකට ගිහින්නට බලන්න පුළුවන්කමක් නැහැ.

“It is not possible to eat the prison food. Fortunately I am given a loaf of bread that I eat with a little sugar. That is bread and sugar for breakfast, lunch and dinner. When I was just transferred to the Negombo prisons, I was put into a tiny little cell in a Ward that houses convicted prisoners. I was given a mat to sleep on and a tin to urinate into at night. Fortunately the Superintendent saw my plight and transferred me to Ward 1. As regards my meals or other basic facilities there is nothing that he can do due to me being detained by the Ministry of Defence. I very much appreciate his gesture of having shifted me to Ward 1, and his humanitarian approach even by word is a great consolation when stressed under difficult conditions.

Manik R. Dias”

Sir, I would like the Hon. Minister to look into the reason why he was kept because he himself does not know the reason. What he says is that there have been certain people in the JEDB—he was an assistant superintendent as a planter—who wanted to put him into trouble because he had certain files and according to him there has been a robbery of about Rs. 200 million. I do not know the truth of this letter.—(Interruption). He was in charge of an estate at Avissawella.

ෂෙල්ටන් රණරාජ මහතා (නියෝජ්‍ය අධිකරණ ඇමතිතුමා)
(திரு. ஷெல்டன் ரணராஜா — நீதி பிரதி அமைச்சர்)
(Mr. Shelton Ranaraja—Deputy Minister of Justice)
එතුමාගේ අභියාචනය සම්බන්ධ විභාගය 26 වන දිනට නියම කර තිබෙනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

බොහෝම හොඳයි. නියෝජ්‍ය ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ගැන මම ඉතාම සතුටිවන්න වෙතවා. 26 වනදාට එතුමා ගෞරව යවන්න. මේ රටේ හැකියාවක් දක්ෂතාවයක් තිබෙන හුණක් උදවිය ඉන්නවා, එතුමා භාර ගන්නට. ඒ අය එතුමා භාර ගන්නට කටයුතු කරයි කියා මම විශ්වාස කරනවා. මොකද, දැන් එතුමා කෙනෙකුගේ භාරයේ සිටිය යුතු කෙනෙක්. කෙනෙක් වචනවලින් කීව්වොත් එතුමා භාරව තවත් එක් කෙනෙක් ඉන්න ඕනැ. අන්ත ඒ තත්ත්වයේ ඉන්න උදවිය රීමාන්ඩ් භාරයේ දැන් ඉන්නවා. කරන්නෙකියේ අපේ පක්ෂයේ සංවිධායකතුමා ඉන්නවා, අමරකීර්ති මහත්මයා. යසරත්න අමරතුංග මහත්මයා සම්බන්ධයෙන් පසුබිස අවස්ථාවක නියෝජ්‍ය ඇමතිතුමාගෙන් මම ඉල්ලීමක් කලා. ඒ මහත්මයා

රිචඩ් පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திராண)
(Mr. Richard Pathirana)

එහෙම නම් ඒ ප්‍රදේශයේ ජනතාව පදිංචි කළාට පසුවත් ජලයෙන් යට වෙන්නට පුළුවන්.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

ඒ ප්‍රදේශයේ ගුම්භාගය ගැන නමුත්තාත්සේ දැන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ ඒ ජනතාව පදිංචි වුණු ස්ථාන අවට ගංගාවල් දෙකක් තිබෙනවා. නමුත්තාත්සේ මාත් එක්ක යන්න එනවා නම් මම පෙන්වන්නම්. බෝට්ටු යොදලයි ඒ අයට බේරාගන්නට සිදුවුණේ. ඒ ප්‍රදේශයේ පවුල් පදිංචි කරවීම සඳහා නමයි සැලැස්මක් ඇතිව එක්සත් ජාතික පක්ෂය කටයුතු කරගෙන යන්නේ. මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යම්කිසි සැලැස්මක් අනුව ඉඩම් ලබා දී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවයි. යම්කිසි සැලැස්මක් තුළින් ඒ ඉඩම් ඒ අයටම දෙන්නට අපට පුළුවන්කම තිබෙනවා. ඒ පවුල් පදිංචි කරවීමට නමයි මේ රජය කටයුතු යුදනම් කරන්නේ. එතෙක් ඉටුසන්නේ නැතිව යම්කිසි කෙනෙකුගේ බලපෑමක් උඩ ඒ ප්‍රදේශයට ගිහින් පදිංචි වුණු හිසයි මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ.

සැලැස්මක් අනුව ඒ ප්‍රදේශයේ ඇලවේලි කපන්නට තිබෙනවා. ඉඩම් බෙදන්නට තිබෙනවා. ගෙවල් හඳුන්වන තිබෙනවා. මේ කටයුතු කරන්නට එක්සත් ජාතික පක්ෂයේ සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම තුළින්ම මේ වැඩ කටයුතු කරන්නට තිබෙන්නේ. ඒ ප්‍රදේශයේ දැනටමත් එච්. ජී. එච්. ජේ. නමැති කැනඩා සමාගමෙන් වැඩ හඳුනාගෙන යනවා. ඇමරිකන් සමාගමකින් ඇලවේලි සකස් කරගෙන යනවා. ඒ සකස් කරගෙන යන අතරතුරදී නමයි. මේ විධියට මිනිසුන් ගිහින් පදිංචි වෙලා තිබෙන්නේ. කිසිම කරදරයක් නැතිව දැනටමත් ඒ අය ඒ නැන්වලින් ඉවත් වී තිබෙනවා. කිසිම බලපෑමක් කර නැහැ. ඒ අයගේ ආරක්ෂාව සඳහායි ඒ කටයුත්ත කර තිබෙන්නේ. එහෙම නැතිව මේ රජය කිසි කෙනෙකුට වට හිසා කර නැහැ. වෙඩි තබා නැහැ. මරා දමා නැහැ. ගෙවල් ගිනි තබා නැහැ. කිසිම කෙනෙකුගේ අස්වැන්නට හානි කර නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

ගරු දිසා ඇමතිතුමා කියන්නේ දිඹුලාගල හාමුදුරුවෝ කියන්නේ බොරුවක් කියලද ?

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

දිඹුලාගල හාමුදුරුවෝ නමුත්තාත්සේට මොනවා කියා තිබෙනවාද කියන්නට මම දන්නේ නැහැ. නමුත්තාත්සේ මාත් එක්ක යන්න එනවා නම් මම පෙන්වන්නම්—

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

තැන ! තැන ! මට යන්න වුවමනාවක් නැහැ. දිඹුලාගල ස්ථාමීන් වහන්සේ එවා තිබෙන මේ ලීපිය මම සහාගත කර තිබෙනවා. මෙක බොරුවක් නම් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්නට යුදනම් වෙන්න. මිබතුමාගේ අදහසින් ඒ කොමිටියට ඉදිරිපත් කරන්න. ඒ බැව කැ උදවිය ඕනෑ තරමක් සමහ කමිටුව ඉදිරියට එන්නට දිඹුලාගල ස්ථාමීන් වහන්සේ ලැස්සිනි.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

දිඹුලාගල හාමුදුරුවෝ නමුත්තාත්සේට කොඩි විධියට ප්‍රකාශ කර තිබෙනවාද කියා මම දන්නේ නැහැ. නමුදු මොනවා කිව්වත් අහන්නා පිළිවෙලකට අහන්න ඕනෑ. මම කියන්නේ එයයි.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

පිළිවෙලකට නමයි අනුවේ. මම ගරු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාට කීවේ මීට පසුවත් මෙහෙම දෙවල් සිදුවීම තවත්වන්නය කියලයි. වේවි දේ දැන් ඉතින් තවත්වන්න බැහැ නේ.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

හමුදාවෙන් එහෙම දෙයක් සිදු වී නැත්නම් මොනවාද අපි පරීක්ෂා කරන්නේ ? ඒ ප්‍රදේශයේ මහජන මන්ත්‍රීවරයා වශයෙන් ඉන්නේ මමයි. නමුත් එවැනි දෙයක් ගැන කිසිම කෙනෙක් අපට පැමිණිලි කර නැහැ. මම කියන්නේ එයයි. නමුත්තාත්සේට මම කියන්න කැමතියි. නමුත්තාත්සේගේ පියා ඉන්න කාලයේදීත් ඔය වගේම ව්‍යාපාරයක් ඇති වුණා. ඒ වෙලාවෙන් හරක් දමලයි සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ. පිලිප් ගුණවර්ධන මහත්මයා ඉන්නා කාලයේදී එය සිදු වුණේ. මම එතකොට කුඩා ළමයෙක්. ඒ කාලය ගැනත් මම දන්නවා. මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන් තොමහ යවන විධියට මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) විසින් කරන ලද ප්‍රකාශය අසන්න ප්‍රකාශයක් බව පෙනෙන දිවෙයි මම බලාපොරොත්තු වුණේ. මට ඒ අවස්ථාව දීම ගැන බොහොම සතුහිනි.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එය අසන්න ප්‍රකාශයක් නොවෙයි. මම ඒ ලියමන සහාගත කර තිබෙනවා. මම ගරු රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාට අභියෝග කරනවා, මේ ගැන සොයා බලන්නට විශේෂ කොමිටියක් පත් කරන්නය කියා. මෙය සහයයක් කියා ඔප්පු කරන්න පුළුවන් වන්නේ එහෙම දෙයක් කළොත් පමණයි.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

මම මහරගම ගරු මන්ත්‍රීතුමාට ආරධනා කරනවා පොළොන්නරුවට එන්නය කියා. මේ සිද්ධිය ගැන ගිහින් යොසල බලන්න. මේ හාමුදුරුවන් කියන එක ඇත්තද තැත්තද කියා එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்த்தன)
(Mr. Dinesh Gunawardene)

මම එන්නම්.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

This should get into HANSARD.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)
No. It is tabled.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Why do you not put it into HANSARD ? We can refer to it for years and years.

එච්. ජී. පී. නෙල්සන් මහතා
(திரு. எச். ஜி. பி. நெல்சன்)
(Mr. H. G. P. Nelson)

එය ගැන්සාඩ් වාර්තාවට ඇතුළත් කිරීම යුදසු නැත කියා මමත් හිතනවා.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(திரு. ஆனந்த தஸநாயகம் — கொடும்புல)
(Mr. Ananda Dassanayake - Kotmale)

අයි ඒ නරම් ගය මොකද ?

අ. න. 6.40

අතිල මුණසිංහ මහතා (මතුගම)

(திரு. அனில் முனிசிங்ஹ — மத்துகம)

(Mr. Anil Moonesinghe - Matugama)

This is the seventh consecutive occasion, Sir, that we are debating the Proclamation under the Public Security Act. When the Hon. Prime Minister, on the 27th June, originated the Debate on the Public Security Proclamation, I do not think he ever thought that the operation of the provisions of the Public Security Act would be prolonged over a period of seven months. It appears that it is going to be prolonged even for a longer period.

Now, Sir, from the Opposition what we say is, objectively speaking, there is a deterioration of security in the North and the East as well as down in the South. We can see that there is a greater degree of lawlessness taking place in all parts of the country. We can see that this lawlessness is spreading in such a way to different areas of life.

I refer, Sir, to the fact that recently some examination papers - many examination papers - got out and were sold outside schools. During the period, Sir, when you were in school, or when I was in school, we never hear of things like examination papers getting out like this, but it is happening today.

ආනන්ද දසනායක මහතා

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

අධ්‍යාපනය කටයුතු වලට.

අතිල මුණසිංහ මහතා

(திரு. அனில் முனிசிங்ஹ)

(Mr. Anil Moonesinghe)

Therefore, Sir, I feel that the proclamation of the Public Security Act has not resulted in the actual enforcement of law and order.

Sir, the Hon. Chief Government Whip said that numerically the incidents have got less but they are of a greater magnitude. That is true. Even in Jaffna and in the Eastern Province today all the incidents of lawlessness are of an increased magnitude, and what is actually happening is that today in the North there is a complete disintegration of law and order, so much so that there is a *de facto* division of the country, unfortunately, with lawlessness taking place in the North and the East while here in the South there is a different set of rules and regulations.

Unfortunately, Sir, with all Emergencies the democratic process suffers. Now, the hon. Members on the opposite side can tell us that during the last period when the Sri Lanka Freedom Party and the Coalition ruled, they ruled for a long period with emergency being proclaimed and the democratic process had suffered. That is true, Sir. That is why we

say that we have learnt from the past and we have learnt from the countries surrounding us. The more you declare emergencies, the more the countries concerned become prone to military dictatorship. All around us, Sir, in this region apart from India, we have military dictatorship - in Pakistan, Bangladesh and in Burma for a certain time. Therefore, we in this region, India and Sri Lanka, are the only countries where the democratic process is still kept alive. So it is with this attitude of mind that we approach the declaration of Emergency by the Government.

Now, Sir, the other sad thing is that we find that the Government itself, the hon. Members on the opposite side themselves are confused. Many people in the countryside ask us, what is happening today in this amity conference? Many Members of Parliament on the opposite side do not know what is happening, and there is a state of confusion and a state of uncertainty in the country.

This is why we say that the Government is responsible for the state of uncertainty, of lawlessness and disorder in the country. The Hon. Prime Minister, speaking in Parliament on 27th June reported in Column 662 of HANSARD - when I raised a matter regarding Premawathie Manamperi - had this to say :

"ප්‍රථමවරින් මහමජේර් සිරිසිංහෙන් තමුන්ගාන්සේලා ප්‍රයෝජන ගන්නා ඇයි ඒවා ආයෝජන කරන්නේ? කියා මතුගම මරු මන්ත්‍රීතුමා (අතිල මුණසිංහ මහතා) අපෙන් ඇහූවිවා. මතුගම මරු මන්ත්‍රීතුමාගෙන් මම මේක අහන්නට කැමතියි. එතුමා මොකක්ද අපට කරන්නට කියන්නේ? ඊට මේස සාකච්චාවක් තියන්නට කියයි. හතරැස් මේස සාකච්චාවක් තියන්නට කියයි. දේශපාලන විභවයක් දෙන්නට කියයි. මතුගම මරු මන්ත්‍රීතුමාට මම කියන්න කැමතියි උතුරු ප්‍රදේශයේ ජනදයෙන්ම පත් වූවු මිනිසුන් අද තිලතල භාර ගන්නට හයේ ඉන්නා බව."

At that time when we suggested the holding of a round-table conference, the Hon. Prime Minister rejected the idea totally and said that a round-table conference was not necessary, a square-table conference was not necessary but that what was necessary was to fight terrorism. Now, the Government has come round to our point of view. The Government has come to the view that a round-table conference should be held. Furthermore, when the leader of the SLFP, Mrs. Sirimavo Bandaranaike, suggested that the TULF be invited without pre-conditions, she was attacked on the Floor of this House. Therefore, it is clear to us that the Government has changed its mind several times over. The TULF is now taking part in the conference without any pre-conditions being imposed on it. That is precisely what we suggested. Over and over again we see the Government backsliding. It mentions one thing and backslides from that.

In the course of the Debate on 21 July 1983, reported in column 1132 of HANSARD, the hon. fair Member for Pottuvil (Mrs. Ranganayaki Pathmanathan) had this to say :

"The point I am trying to stress here is, was the Indian Government equally concerned in 1976 when during the SLFP government the Tamil Research Conference was held in Jaffna and

[අතිරිච්ඡිත මහතා]

nine tamils lost their lives and a member of the Indian Legislative Assembly had to be smuggled out of the Island for fear of attack and violence? Therefore, Sir I would say the concern of the Delhi Government is inopportune or a little too late. For their concern to be ill-timed and inopportune they may have been misguided or ill-advised possibly for political reasons. I appeal to whoever is concerned, not to mar the friendly relations that exist between the people of our country and the people of Tamil Nadu. It may be for the Delhi Government high politics or clever political strategy, but for the people of Sri Lanka and the people of Tamil Nadu it is an inroad into the friendship that exists between the people of the two countries."

The fair Member was speaking as a responsible Member of this Government and also, I believe, as a District Minister. The point of her attack was that the Indian Government was trying to interfere in the internal affairs of Sri Lanka and create trouble for the Government, something which the Indian Government had not done earlier when there was trouble in Jaffna. There were many attacks in this House on the activities of the Indian Government. I think the hon. Member for Kaduwela (Mr. Paul Perera) who is also District Minister for Polonnaruwa, made a serious charge that the Indian Government and the people of India were trying to interfere in the Internal affairs of Sri Lanka.

We now find Mr. Parthasarathi coming here again and his good offices being used to arrange this amity conference. Once again the Government has gone back on its attitude towards the Indian Government. We, from the Opposition, say that the Government is like a ship without a rudder. It is moving in this direction again, in an opposite direction, and moving back again. It is from this point of view that the Opposition feels that the government today is fast losing the confidence of the people of this country.

Now, Sir, regarding these talks, I do not want to mention here anything that will be deleterious, will be harmful to the happy and successful conclusion of the talks. All I want to say is that the people in this country are unaware of what is happening and therefore they feel insecure, and in many meetings in the villages in my area I am told by people very often that they are worried about the situation in this country. They do not know what is transpiring in these conferences and they feel that the agenda that has been published of 28 points is something that could not be conceded in the present climate of Sri Lanka. It is from this point of view, Sir, that we feel that the Government has not handled the situation properly.

වෛද්‍යවරයා රාජීව් අටපත්තු මහතා (සෞඛ්‍ය ඇමතිතුමා)

(டாக்டர் ரஞ்சித் அத்தபத்து - சுகாதார அமைச்சர்)

(Dr. Ranjith Atapattu, Minister of Health)

There is a body representing the All Party Conference to vet the communique that is issued to the country every day after the meeting on which your

party has a representative. So, I think it is very unfair to say that people are not informed of what is happening. They are informing responsibly of what the Committee is allowing the spokesman to say.

අතිරිච්ඡිත මහතා

(திரு. அனில் முனசிங்கம்)

(Mr. Anil Moonesinghe)

No, I am not trying to apportion blame, Sir, I am not saying that the government is to blame, or this party is to blame or that. I am reflecting the views of the public. They feel that the amount of news that gets out is insufficient. That is my complaint. Now, the matter is, during the July disturbances, the Hon. Prime Minister described the events. In column 1286 of HANDARD, the Prime Minister described the events that took place very vividly. In columns 1284, 1285 and 1286 he gave an account of the trouble, how it started with a large crowd collecting at the Kanatta cemetery on the 24th. And I know how the events developed on the 26th, and then again of the situation on the 29th July, when trouble started at 5th Cross Street and "tigers" were supposed to have come into the city, and there was serious trouble developing after the events of that morning on the 29th.

Now Sir, after all these events what did we see? First of all, we had His Excellency the President, the Hon. Prime Minister and many Hon. Ministers coming over television and they made statements. Some of them made statements here on the Floor of the House which were very contradictory. The hon. Member for Kalawana read out some of the interviews given to "The Illustrated Weekly of India". Now the whole gamut of argument was that the events of July were precipitated by a foreign hand. Up to date we have not been told whether this foreign activity is true or not. Then we were told correspondingly by some others that the trouble was created by an unseen Indian hand. Then some others suggested that in fact the hand was here in Sri Lanka, the hands were of people here, and even went so far as to make suggestions. The Hon. Prime Minister in his address to the nation said that some of our own people took part in these troubles. Therefore a government like yours acting responsibly should make a proper investigation of these events and say who is responsible for instigating these incidents, because from your point of view it is a well organized affair. If that was so, I ask the Government why they do not appoint a Commission or a Select Committee to go into this matter to see who is responsible.

I understand Sir, that the biggest problem facing the Tamil community is one of security. One of the main grievances that they have mentioned is that they have no security in this country. If there is no security in this country for people of different minority ethnic origins then I think it is the responsibility of the

Government to appoint a Select Committee or a Commission to go into these incidents to see how the troubles of July took place, who was behind those troubles and how we can avoid those troubles.

We had the problem where people of ethnic minorities like the Indian Tamils who live in the estates today are feeling insecure. Many of these people want to leave the country and go back to India. A number of them have told me that they want to take whatever little wealth they have and go back to India. On the other hand, India says that she is unable to accommodate these people. There are nearly one hundred thousand people of Sri Lankan origin, either passport holders or temporary permit holders who are now living in India. Many have left their families there and some of them have come back. This is not a climate which is very good for the development of good relations in our country.

Therefore, it is our earnest endeavour and our earnest wish that the Government will look into this aspect of things and not make contradictory statements. Leading Ministers made contradictory statements in the foreign newspapers. Not only in the Indian newspapers, I noticed that these reports have gone even into the European and American press and therefore they look askance at us. They ask us what is behind this because one Minister says one thing and another Minister directly contradicts him. They want to know what is happening in this country called Sri Lanka.

So, Sir, from all sides we can see a break-down of the institutions of the Government, a break-down of the departments of the Government. The Hon. Acting Minister for Foreign Affairs will bear me out—you have changed almost all the leading personnel of the Embassies of the countries of Europe and America. You have done that, have you not? Of the main countries? Why? Because you are dissatisfied with their work. (Interruption) That is what you would like to tell us. The actual fact is that. Why do you not admit that? I think the hon. Members of Parliament themselves admitted and complained that many of the Embassies of Sri Lanka abroad were not functioning properly. I do not want to mention the name of the Ambassador who told me: "You know I have given a report but that report is not accepted. It is widely exaggerated." In fact even your Diplomatic people have lost faith in the Government's attitude towards this crisis.

So it is now the time for us to evaluate the events and find out what went wrong. It is my humble opinion, Sir, that the Government's policy was mishaped. The attitude of the Government was that the principal enemy of the Government was the Sri Lanka Freedom Party, and therefore during the last

period a number of blows were struck at the Sri Lanka Freedom Party. all attempts were made to destabilize it and you created a vacuum—a vacuum which was filled by the TULF. This is the main reason for all the troubles in this country. The second reason is that you have postponed the General Elections. When you postponed the General Elections the result was that everything went underground. You were not able to get the seal of the wishes of the people of this country. You were not able to understand the currents that were flowing in this country, and it is as a result of that that you have these troubles emanating. After all, Sir, you have been one of the strongest Governments of this country—5/6th of the Members of Parliament are Members of the Government. You were one of the strongest governments in the region.

මන්මුරයෙන්
(அங்கத்தவர் ஒருவர்)

(A Member)

We are ! we are !

අනිල් මූණසිංහ මහතා
(திரு. அனில் முனசிங்ஹா)
(Mr. Anil Moonesinghe)

Let us analyse it. By you repeating it over and over again you do not become the strongest government. By repeating the fact that you are the strongest, you have a 5/6th majority does not answer the trouble. Because I remember the Hon. Prime Minister saying earlier when I mentioned to him about the Round Table Conference: "We do not want a Round Table Conference! Why should we have a Round Table Conference? We are strong enough. We have MPs in every area. We can prevent the damage that is being done today by the Opposition by the strength of our Members." But what happened? That is what he said on the 23rd of June. But the biggest catastrophe that struck this country over the last 200 years struck us despite all the strength that you have.

Therefore, in a most humble way, I ask the Government today to reevaluate the events of the period and find out what went wrong and how we can repair this damage. It is with this idea in mind that I most humbly ask you: "Do you feel that the Round Table Conference will properly find a successful end, unless you also solve these other troubles?" Because there is today a feeling amongst the Sinhalese that they are not being properly represented in Parliament and they are not properly represented in the Conference and so on. Therefore, if you re-evaluate your decisions and your policies, I feel that when we come to debate the Emergency in the coming months we will be able to say, "Yes, we have after serious discussions come to the conclusion that a new way forward has to be found by the Government of Sri Lanka."

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
 (திரு. ஆனந்த தஸநாயக்க — கொத்தலை)
 (Mr. Ananda Dassanayake - Kotmale)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මාස හත අටක් තිස්සේම හදිසි නීතිය දිරස කලා. අපි කීප වරක්ම ඒ සඳහා මේ රජයට උදව් දුන්නා. මට පෙනෙන හැටියට මේක අවසන් වන දවසක් දකින්න නැහැ. මෙම හදිසි නීතිය ඇති කරන්න හේතු වූණේ ඇයි? ත්‍රස්තවාදය උඩයි. ත්‍රස්තවාදය ඇති වූණේ කොහොමද? ත්‍රස්තවාදය ඇති වූණේ අසාධාරණත්වය උඩයි. රටේ ප්‍රශ්න විසඳීමේදී රජය සාධාරණ වෙනවා නම් කවදාවත් ත්‍රස්තවාදය ඇති වෙන්නෙ නැහැ. මම පසුගිය මාසෙදීත් කීව්වා මේ සම්බන්ධව. [බාධා කිරීම්] 1971 දී ආණ්ඩුව පෙරලන්න හදිසියේ කඩාගෙන වැටුණ එකක්, ඒ එය මැඩ පැවැත්වීමේ කටයුතු දවස දෙකෙන් තුනක් අවසන් කලා. ඒට පස්සේ ඒ අය පුනරුත්ථාපනය කිරීමේ කටයුතු අවුරුදු දෙකක් තුළදී සම්පූර්ණ කලා. ඒ ආණ්ඩුවේ සමහර වැරදි තිබෙන්න ඇති. අපි පිළිගන්නවා. නමුත් මේ කටයුතු හරියට කලා. ජනතාවගේ ආරක්ෂාව හරියාකාරව සැලැස්සුවා.

නමුත්තාත්සේලා සැමදාම කථා කරන එකක් නමයි 1971. හැත්තෑ එකේ කැරැල්ල ඇති වූණේ හිටපු හැටියේ හදිසියේ.

මන්ත්‍රීවරයෙක්
 (அங்கத்தவர் ஒருவர்)
 (A Member)
 නැහැ නැහැ.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

හදිසියේ ඇති වූණු සිද්ධියක් දවස් තුනෙන් හතරෙන් මැඩ පවත්වන්නට ඒ රජයට පුළුවන් වුණා. [බාධා කිරීම්] දවස් තුනෙන් හරියට අවසන් කලා. ඊළඟට පුනරුත්ථාපන කටයුතුත් අවසන් කලා. [බාධා කිරීම්] පාලන රෙගුලාසි සාදාගෙන එක විට මාසයක් යන්න ඇති. නමුත් නැවැත්වීම කලා. නමුත්තාත්සේලා අදත් උදම් ඇනුවා—

ඒ. පී. පෝල් පෙරේරා මහතා
 (திரு. எ. பி. போல் பெரேரா)
 (Mr. E. P. Paul Perera)

කොත්මලේ ගරු මන්ත්‍රීතුමාට මම එක කාරණයක් මතක් කර දෙන්න කැමතියි. නමුත්තාත්සේලා මතකද ඒ දවස්වල පංතිවලට සමහර අය සම්බන්ධ වුණාය කියා ප්‍රශ්න කරලා එවකට සිටි රජයේ ලොකු අය—සමහර අය—අත් අඩංගුවට ගෙන සිටි හැටි. අමතකද ඒක? එපමණක් නොවෙයි ගරු මන්ත්‍රීතුමාට මතක් කර දෙන්නම් උතුරු කොරියාවේ නානාපති කායාලය වහලා තුවක්කු බයිනෙන්තු අල්ලාගෙන ඒ ගොල්ලන් එද්‍රෙව් හැටි.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

ඒක නමයි ආරක්ෂා සැවිනාඩි කියන්නේ. නමුත්තාත්සේලාගේ ආණ්ඩුවට එහෙම ශක්තියක් නැහැ කියන එකයි මම කියන්නේ. ආණ්ඩුවට ශක්තියක් තිබෙන්න මීනෑ රටේ අභියාචනා ජනතාව ආරක්ෂා කරන්න. ඒ ශක්තිය හිතවි තිබෙන්නවාය කියන එකයි අපි විරුද්ධ පක්ෂය වෙනුවෙන් කියන්නේ.

ඒ. පී. පෝල් පෙරේරා මහතා
 (திரு. எ. பி. போல் பெரேரா)
 (Mr. E. P. Paul Perera)

ගරු මන්ත්‍රීතුමා කියන්නේ මේ රජයට ශක්තියක් නැහැ කියලා සිංහල ජනතාව මරන්න?

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

නමුත්තාත්සේලා මම කියන්නම්. නමුත්තාත්සේලා සිංහල ජනතාව මරන්න ශක්තිය තිබෙන්නවා. දෙමළ ජනතාව මරන්න ශක්තිය තිබෙන්නවා. පසුගිය දවස්වල ඒක පැහැදිලි කලා. ඒ මැරීම පමණක් නොවෙයි මේ රටේ වස්තුව විනාශ කලා. ඒක නැහැයි කියා නමුත්තාත්සේලා කියන්න පුළුවන්ද?

එතකොට පසුගිය අවස්ථාවේදීත් මම කීව්වා මේ ත්‍රස්තවාදය ඇති වූණේ පසුගිය කාලයේ සිදු වූණු අසාධාරණ සිද්ධීන් සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් විසඳුවේ නැති නිසාය කියා. ඒ ප්‍රශ්න සියල්ලම යටපත් කලා. ඒ අසාධාරණ සිද්ධීන් නමයි 1977 මහ වත්දයෙන් පසුව සිදු වූණු සිදු වීම. ඒවා සම්බන්ධයෙන් නමුත්තාත්සේලා ගත් පිළියම් මොනවාද? ඒවා ගැන කොයා බැලුවද? පරීක්ෂණයක් කලාද? ජනාධිපති කොමිසමක් පත් කර ඒ කොමිසමෙන් විගහ කලාද? ඒ කිසිවක් කෙළේ නැහැ. එම නිසා ඒ අය කොහොමද රටක සාධාරණයෙන් ජීවත් වෙන්නේ? අභියාචකයන් මැරුවා. අභියාචකයන්ගේ කතුල් කැපුවා. ගෙවල් ගිනි තිබ්බා. වස්තුව මංකොල්ල කැවා. ඒ කිසිම ප්‍රශ්නයක් විසඳුවේ නැහැ. එහෙමම යටපත් කර අද ගත්වෙති අවුරුද්දටත් ගමක් කරනවා.

1977 අගෝස්තු වල සිදු වූණු සිද්ධීන්වලට සන්ධේනි කොමිසම පත් කලා. දෙමළ මිනිස්සුන් සිංහල මිනිස්සුන් මුස්ලිම් ජනතාවත් අතර නොයෙක් විධියේ ගැටීම් ඇති වී නොයෙක් තැත්වල මිනී මැරීම් මංකොල්ල කෑම් ගෙවල් ගිනි තැබීම් ආදී නොයෙක් විනාශ සිදු වුණා. නමුත්තාත්සේලා කොමිසම සභාවක් පත් කලා. කෝ ඒ සන්ධේනි කොමිසමේ වාර්තාව? සන්ධේනි කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? සන්ධේනි වාර්තාව සම්බන්ධයෙන් නමුත්තාත්සේලා ගන්න පියවර මොනවාද? ඇයි එය යටපත් කළේ? එසේ යටපත් කිරීම නිසා නමයි අතින් පැනවෙන්න ත්‍රස්තවාදය මතු වූණේ. ප්‍රශ්නයක් මතු වූණාම ඒ ප්‍රශ්න මහහරින්න බැහැ. ප්‍රශ්නයේ මුල කොයා ඒ ප්‍රශ්නය විසඳුවේ තැන්නම් නැවත නැවත ඒ ප්‍රශ්නය මතු වෙන්නවා. පදුරක් වගේ ලියලකවා. [බාධා කිරීමක්].

පසුගිය කාලයේදී නමුත්තාත්සේලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න කටයුතු කලා. විසුරුල්ලා. එක ගැන බොහෝම ඉහළින් කථා කලා. 1977 සිට 1980, 1981 දක්වාම ගැම එක්කෙනාම ඒ පක්ෂය ගැන බොහෝම ඉහළින් වර්ණනා කලා. මම කීව්වා. ඒවායේ ප්‍රතිඵල ලැබෙයි කියා. මා විසින් කරන ලද කථාවල ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තර තිබෙන්නවා. නමුත්තාත්සේලා කියවලා බලන්න. ඒවායේ ප්‍රතිඵල අද ලැබී තිබෙන්නවා. මේ වාගේ විපාක ලැබෙන බව නමුත්තාත්සේලාට එදා මම කීව්වා. නමුත්තාත්සේලා මොනවාද කළේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න ත්‍රස්තවාදය ප්‍රයෝජනයට ගන්නා. රජය ත්‍රස්තවාදී කටයුතු කලා; නීති විරෝධී වැඩ කලා; අපේ පක්ෂය විනාශ කරන්න කටයුතු කලා. අපේ පක්ෂය විනාශ කරන්න නමුත්තාත්සේලා අනුබල දුන්නා. අපේ පක්ෂ නායිකාවගේ පුත්‍ර උරුමය නැති කලේත් පක්ෂය විනාශ කිරීමේ අදහසිනුයි.

පක්ෂයක් නැති කරන්න එහෙම ලේසියෙන් ගම්බවෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්නට පක්ෂයේ නායකයන්ටවත්, අපටවත්, නමුත්තාත්සේලාටවත් පුළුවන්කමක් නැහැ. මහජනතාව පිළිගන්නා කෙක් ඒ පක්ෂය ගෙනයන්නවා. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම, සඳහටම නැති කරනවා යයි අපි ප්‍රකාශ කරන්නෙත් නැහැ; ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වන්නේත් නැහැ. [බාධාකිරීම්] ආ. නමුත්තාත්සේලා කතා කළේ කොහොමද එද? එද මේ ගරු සභාවේදී නමුත්තාත්සේලාගේ ගැම මන්ත්‍රීවරයෙක්ම කීවේ මොකක්ද? මේ ගරු සභාවේ හයෙන් පහක බලයක් තිබෙන, ඉතාම ශක්තිමත්, කටදවත්, දෙදරුම් කන්නේ නැති, මහාමේරු පර්වතය වාගේ හොල්ලන්ත බැර ආණ්ඩුවක් පිහිටුවා තිබෙන්නවා යයි නමුත්තාත්සේලා කීව්වා. [බාධා කිරීම්] ආණ්ඩුව දුන් ඇත්තවශයෙන්ම කිසිම පදනමක් නැති, කිසිම ශක්තියක් නැති දුබල ආණ්ඩුවක් බවට පත් වී තිබෙන බව මේ රටේ ආරක්ෂක අංශයම මුළු කර ඉවරයි. මහජනතාවට ආරක්ෂාව නැහැ. [බාධා කිරීම්] කොතේද තියෙන්නේ? නමුත්තාත්සේලා උතුර නැගෙනහිර දෙකට කොට්ටර හමුදා යැවීමත් ඒ හමුදා පවා නමුත්තාත්සේලාට කීකරු නොවී කටයුතු කරන බව පැහැදිලි කරුණක්. එහෙම නම් මොකක්ද නමුත්තාත්සේලා කියන්නේ? එද නමුත්තාත්සේලා කීවේ මොනවාද? හයෙන් පහක බලයක් තිබෙන්නවාය කීව්වා. "අපට කරන්න බැර ගැහැනියක් පිරිමියකු බවට පත් කරන එකක් පිරිමියෙක් ගැහැනියක් බවට පත් කරන එකක් පමණයි" කීව්වා. තිබෙන ප්‍රශ්නය ඒක පමණයි. කීව්වා. ගැම නැතම වේදිකාවක් ගානේ කීව්වා.

වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා
 (ராஜித் அத்தபத்து)
 (Dr. Ranjith Atapattu)

නමුත්තාත්සේලාගේ ඇමතිවරයෙක් කීව්ව දෙයක් ඔය කියන්නේ.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආණ්ඪ ත්‍යාගය) (Mr. Ananda Dassanayake)

තමුත්තාන්දේශ්‍යව හයෙන් පහක බලය තිබුණත් ප්‍රශ්න උග්‍ර වන විට තමුත්තාන්දේශ්‍යව එකම ප්‍රශ්නයකට විසඳන්නට බැරි තත්ත්වයක් ඇති වන බව මම එහිදී කීවා.

වෛද්‍යාචාර්ය රංජිත අතපත්තු මහතා
(டாக்டர் ரஞ்சித் அத்தபத்து) (Dr. Ranjith Atapattu)

ගැණු, ගැණු හැටියටම හිටියාම අපට හොඳයි. ඇති, අපට ඔහු නැහැ, ගැණු පිරිමි කරන්න. තමුත්තාන්දේශ්‍යගේ ඇමතිවරයෙක් කළ ප්‍රකාශනයක් මය කියන්නේ.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආණ්ඪ ත්‍යාගය) (Mr. Ananda Dassanayake)

අපි ?

වෛද්‍යාචාර්ය රංජිත අතපත්තු මහතා
(டாக்டர் ரஞ்சித் அத்தபத்து) (Dr. Ranjith Atapattu)

මව්, මව්.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආණ්ඪ ත්‍යාගය) (Mr. Ananda Dassanayake)

තැහැ, තැහැ, හයෙන් පහක බලය තිබෙනවාය කියා තමුත්තාන්දේශ්‍ය මේ ගරු සභාවේදී ඒ කතාව කීවා.

වෛද්‍යාචාර්ය රංජිත අතපත්තු මහතා
(டாக்டர் ரஞ்சித் அத்தபத்து) (Dr. Ranjith Atapattu)

තමුත්තාන්දේශ්‍යගේ ඇමතිවරයෙක් කීවිවේ. ඒ කියා පු පුද්ගලයාගේ තම මම අද ප්‍රකාශ කරන්න කැමති නැහැ. මොකද ? එතුමා අද බොහෝම වැදගත් සාකච්ඡාවකට සහභාගි වන කියා.

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආණ්ඪ ත්‍යාගය) (Mr. Ananda Dassanayake)

යොබන් ඇමතිතුමනි, තමුත්තාන්දේ මොනවා කීව්වත් ඒවා පැහැදිලි කරන්න ඕනෑ නම් පැහැදිලි කරන්න අපට පුළුවන්. දැන් මම කියන්නේ මෙයයි. ආණ්ඩුවක් කොපමණ බලයෙන් යුක්ත වුණත් ආණ්ඩුව සාධාරණ තුණොත් මහජනයාගෙන් කීප දෙනෙකු ආණ්ඩුවට පක්ෂව සිටි පමණකින් ඒ ආණ්ඩුවට කටයුතු කරගෙන යන්න බැරි බව අපි ඒ දවස්වල මේ ආණ්ඩුවට කීවා. මේ රටේ ජනතාව එය මඵපු කර ඉවරයි. යම් කිසි අසාධාරණයක් සිදු වන විට, ඒ අසාධාරණය විසඳන්න කියා ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා නම් ඒ අසාධාරණය විසඳන්නට ප්‍රතිකර්ම යොදන්නට ඕනෑ. එද විරුද්ධ පක්ෂයෙන් ඉල්ලූ විධියට ආණ්ඩුව කටයුතු යෙදුවා නම් අද මේ සිද්ධිත් එකක්වත් සිදු වන්නේ නැහැ.

උතුරේ ජනතාවන් ඒ ඉල්ලීමයි. කළේ, උතුරේ ජනතාවගේ ප්‍රශ්න කීපයක් මට ඉස්සර මේ සභාවේදී මම කියා තිබෙන කියා දැන් ඒවා අවශ්‍ය නැහැ. මනුෂ්‍යයන් වශයෙන් උතුරේ අයට කෙරෙන අසාධාරණයන්, දකුණේ අයට කරන අසාධාරණයන්, තැන්නම් සිංහල, මුස්ලිම්, දෙමළ යන කුමන හෝ ජනතාවට කරන අසාධාරණයන් අසාධාරණයක්ම බව අපි එද කීවා. මට කලත් වෙනත් කෙනකුට කලත් අසාධාරණය අසාධාරණයමයි.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்) (A Member)
මොකක්ද අසාධාරණය ?

ආනන්ද දසනායක මහතා
(ශ්‍රී. ආණ්ඪ ත්‍යාගය) (Mr. Ananda Dassanayake)

අසාධාරණ ලැයිස්තු දෙකටම දවස් දෙක තුනකින්වත් ඒවා කියවා ඉවර කරන්න බැහැ. ඇති වුණු සිද්ධිත් පිළිබඳ ප්‍රශ්න විසඳන්නේ නැතිව, ඒවා යටපත් කර තිබෙනවා. මේ ඉමර්ජන්සි තත්ත්වය තවත් දිනට තිබුණොත් අවශ්‍ය නම් මම ඊළඟ දවසේ ඒවා රාශිය එළියට ඇදලා කියවන්න සුදුනම් වෙන්නම්.

රටේ ප්‍රශ්න එක එක හැටියට ඒවා විසඳන්නේ නැතිව රටක් ගෙනයන්න බැහැ. මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් රැකීම සඳහා ඒවා සාධාරණව විසඳන්න ඕනෑ. මිනිසකුට තව මිනිසෙක් ගැහුවොත් ඒ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. කෙනකුගේ දේපල තව කෙනෙක් නැති කලා නම් එසේ නැති කළ පුද්ගලයා කවුදැයි සොයා බලා ඔහු අල්ලා ඔහු වරද කර තිබෙනවා නම් උසාවියෙන්, නීති මගින් ඔහුට දඬුවම් පවුණුවන් ඕනෑ. යම්කිසි පාලනයක් හරියට ඇති වන්නට නම් එහෙම කරන්න ඕනෑ. සිංහල රජ කාලයේ පවා වැරදි කළ මනුෂ්‍යයන්ට කිසිම සමාවක් නැතිව ඒ විධියට දඬුවම් දුන්නා. ඒ තත්ත්වය තිබෙන්නට ඕනෑ. දඬුවම් කොඳිය යුතු යයි අපි කියන්නේ නැහැ. වැරදි කරන පුද්ගලයාට නියම පරීක්ෂණයක් කර දඬුවම් දිය යුතුයි. අද තිබෙන උසස්ම පරීක්ෂණ ආයතනය තමයි උසාවිය. ඒ කියන්නේ අධිකරණය. වැරදි කරන පුද්ගලයා අධිකරණය ඉදිරිපත් කර ඒ මගින් ඔහුට දිය යුතු උපරිම දඬුවම් දිය යුතුයි. එසේ නොකරනවා නම් කවදවත් මේ රටත් තුස්තවාදය තුරන් කරන්නට තමුත්තාන්දේශ්‍යට පුළුවන් වන්නේ නැහැ. රජය කොපමණ උත්සාහ කලත් කොපමණ විපදම් කලත් කොපමණ අවිආසුධ ගෙන්නුවත් කොපමණ වාහන ගෙන්නුවත් ඒවායින් තුස්තවාදය නැති කරන්නට පුළුවන් කමක් නැහැ. අසාධාරණයට පෙනෙන විට මිනිසුන්ගේ ඉවසීමේ සීමාව නැතිව යනවා. ඒක තමයි. මේ ඇති වී තිබෙන්නේ. කොහේත් කවුරුත් කියන්නේ " කෝ අපේ ආරක්ෂාව " කියන එකයි. හිර ගෙදරට යන්නට බයයි, රිමාන්ඩ් එකට යන්නට බයයි, රිමාන්ඩ් එකට ගියොත් එයින් එළියට එන්න ලැබෙයිද නැත්නම් කවදවත්ම එළියට එන්නට නොලැබෙයිද කියන්න බැහැ.

තුස්තවාදය මරධනය කිරීමට පහතක් ගොඩවා. ඒකට කොටි පහත කියලත් කියනවා. ඒ පහත ගොනා අවස්ථාවේ අපි එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කලා. අපි මොකක්ද ඒ අවස්ථාවේ කීවිවේ ? ඒ පහත උතුරු නැගෙනහිර පළාත්වලට සීමා කරන්නැයි අපි කියා සිටියා. එහෙත් මුළු ලංකාවටම බලපාන අන්දමට එය නීතිගත කලා, ඒ යටතේ හිරහාරයට ගත් අය ඉක්මවාද නැද්ද කියන එකවත් දැනගන්නට ක්‍රමයක් නැහැ. කිසිම තොරතුරක් එළියට දෙන්නේ නැහැ. මාස 18 ක් යන තුරු එවැන්නක් ගැන සොයා බලන්නවත් දෙන්නේ නැහැ. ඔවුන්ගේ ඒවාය තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා අතේ. එතුමාටයි, එය හාර වී තිබෙන්නේ. දෙමව්පියන්ට භාරකාරයින්ට නැද්දැයිත් රිමාන්ඩ් එකට ගත් තමන්ගේ දරුවා ගැන ප්‍රශ්න කර ඔහු සිටින තැනක් දැනගන්නට පුළුවන්කමක් නැහැ. එහෙම නම් ආරක්ෂාවක් තිබෙන්නේ කොහේද ? එහෙම නම් මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ කොහොමද ? අපට හැමදමත් සිදු වී තිබෙන්නේ මේ කරන වැරදි ගැන කිය කියා ඉන්නයි. මේවා නිවැරදි කර ගන්නට තවමත් ප්‍රමාද නැහැ. තමුත්තාන්දේශ්‍යට ධාර්මික වෙන්න. වචනයෙන් පමණක් ධාර්මික කියා බැහැ. වචනයෙන් ධාර්මික කිය කියා තවගුණ වැලේ ඇට ගණන් කර කර අතික් පැන්නෙත් කුකුලන්ගේ බෙලි අඹරා අඹරා මරාගෙන සනවා නම් ඒක ධාර්මිකකමක් නොවෙයි. මේ කාරණය මම මීට කලින් කථාන්තර යකුත් කියමින් මේ ගරු සභාවේදී කීවා. හරියට ධාර්මික වෙනවා නම්, ධාර්මික සංකල්පයක් තිබෙනවා නම්, තමන්ගේ අධිකතාවය ඒ සංකල්ප යෙන් ඉදිරිපත් විය යුතුයි. එය ඉදිරිපත් කරනවා නම් මේ ප්‍රශ්න ඉතාම ලේසියෙන් විසඳන්න පුළුවන්.

උතුරේ අය සාධාරණ යයි මම කියන්නේ නැහැ. එමෙන්ම ඒ අයටත් මේ ආණ්ඩු කාලය තුළ අසාධාරණයක් සිදු වී තිබෙනවා. ඒ අයගේ එකම එක ප්‍රශ්නයක්වත් විසඳන්නට මේ ආණ්ඩුව උත්සාහ කළේ නැහැ. අපි දන්න දේවල් ගැන කියනවා නම් ඔවුන්ගේ ප්‍රදේශයටම ගොස් ජනද පෙට්ටි විනාශ කළ එක තැන කියන්න පුළුවන්ද ? කවුද යැවිවේ ? කවුද ගියේ ? මොනවද කළේ ? අයි ඒවා කළේ ? " සාධාරණව කීවිවම ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ නැහැ, එහෙමනම් අපි තුස්තවාදය අනට ගනිමු. මරාගෙන මැරෙමු. අපි මැරෙන්නවා. අපි ඒවත් වන්නේ නැහැ. " කියන තත්ත්වයට ඔවුන් අද ඇවිත් සිටින්නේ ඒවායේ විපාක වශයෙනුයි. ඔවුන්ට ඒ ප්‍රදේශයේ නිදහස ඕනෑ යයි කියනවා.

[පානන්ද දසනායක මහතා]

සිංහල ආණ්ඩුවත් සමඟ කටයුතු කරන්න ඔවුන්ට බැහැ කියන එකයි ඒ අය කියන්නේ. එයට හේතුව ප්‍රශ්න සටහන් කිරීමයි. ඔවුන්ට කළ සමහර අසාධාරණකම් විසඳන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ ගත්තේ නැහැ. ඒක වැරදියි.

ඒ. පී. පෝල් පෙරේරා මහතා
(ති.උ. අ. ජී. ජෝර්ජ් පෙරේරා)
(Mr. E. P. Paul Perera)

තමුත්තාත්සේ කියන දෙයට අපිත් එකගයි. පසුගිය ආණ්ඩුව තොකල කීයා තමයි, මේ කරදරය.

ආනන්ද දසනායක මහතා
(ති.උ. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

ඔව්, ඔව් තමුත්තාත්සේලාගේ ආණ්ඩුව තේද ? 1977 සිට 1983 දක්වා තිබුණු ආණ්ඩුව තේද?

නියෝජ්‍ය කථානායකතුමා
(වි.රා.පි. සභාපතිතුමා)
(Mr. Deputy Speaker)

Order please, තව කොපමණ වේලාවක් ගන්නවාද ?

ආනන්ද දසනායක මහතා
(ති.උ. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

තව විනාඩි 15 ක් පමණ ගන්නට ඕනෑ.

නියෝජ්‍ය කථානායකතුමා
(වි.රා.පි. සභාපතිතුමා)
(Mr. Deputy Speaker)

තමුත්තාත්සේගේ පක්ෂයෙන්ම තවත් දෙදෙනෙක් කථා කරන්නට සිටිනවා.

ආනන්ද දසනායක මහතා
(ති.උ. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

අපේ පක්ෂයෙන් විරුද්ධ පාර්ශවයේ නායකතුමා හැර වෙන කවුරුවත් නැහැ.

නියෝජ්‍ය කථානායකතුමා
(වි.රා.පි. සභාපතිතුමා)
(Mr. Deputy Speaker)

ඇයි බද්දේගම ගරු මන්ත්‍රීතුමා ?

ආනන්ද දසනායක මහතා
(ති.උ. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

තව මිනිත්තු දහයකින් ඉවර කරන්නමි.

විරුද්ධ පාර්ශවයේ සිටින්නේ ඉතාම සුළු පිරිසක්ය කියන එක පමණයි තමුත්තාත්සේලා පිළිගන්නේ. තමුත් විරුද්ධ පාර්ශවය ඕනෑ වි තිබෙනවා කියන එකත් දුන් පැහැදිලියි. තමන්ට පමණක් ප්‍රශ්න විසඳන්නට පුළුවන් යයි උදන් ඇතු ආණ්ඩුව, ආධිමචර වූ ආණ්ඩුව, පුරාපේරු කථා කළ ආණ්ඩුව, පුළු විමුණක් විරුද්ධ පාර්ශවයට ආරාධනා කර ප්‍රශ්න විසඳීමට උත්සාහයක් ගත්තවා. ගරු ජනාධිපතිතුමා ඒ උත්සාහය ගත්තවා. ඒ ගැන අපි සතුටින් තවෙනවා. [බාධා කිරීමක්] කවිද මේ ප්‍රශ්න ඇති කළේ ?

මන්ත්‍රීවරයෙක්
(අනුප්‍රාප්තික ඉලාහරාජා)
(A Member)
කවිද ඇති කළේ ?

ආනන්ද දසනායක මහතා
(ති.උ. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

මම කීවේ මේ ආණ්ඩුව කියලා. සම්පූර්ණයෙන් මේ තත්ත්වය ඇති කළේ ආණ්ඩුවයි. ප්‍රශ්න තොසලකා හැරලා, ප්‍රශ්න විසඳන්නේ නැවුම් කියලා, ඒ ප්‍රශ්න උග්‍ර වුණාට පසුව, අර සුළුකොට තැබූ විරුද්ධ පක්ෂයේ සියලු දෙනාටම—එක්කෙනා ඉන්න පක්ෂයට වුනත්—වට මේය සාකච්චාවට එන්න කීව්වා.

ඒ. පී. පෝල් පෙරේරා මහතා
(ති.උ. අ. ජී. ජෝර්ජ් පෙරේරා)
(Mr. E. P. Paul Perera)

දුන් කොන්මලේ මන්ත්‍රීතුමා විකටට ඉස්සරවෙලා කීව්වා. පසුගිය ආණ්ඩුවේ විරුද්ධ නියෝජ්‍ය කියා මේ ඉස්සරවෙලා ඇතිවුණේ. අපි ඒකට සියවසට සියක්ම එකගයි. එපමණක් නොවෙයි. එතුමා විපක්ෂ නායකතුමාවටත් ඉඩ තෝරයි දුන් කථා කරන්නේ. අපි හරි සන්නේෂයි එතුමා ඇත්ත කථා කීරීම ගැන.

ආනන්ද දසනායක මහතා
(ති.උ. ආනන්ද දසනායක)
(Mr. Ananda Dassanayake)

අපේ කවුටෙල ගරු මන්ත්‍රීතුමාට පොඩ්ඩක් අමතක වෙලා තිබෙනවා පසුගිය ආණ්ඩුව කියන්නේ 1977 සිට 1983 දක්වා තිබුණු ආණ්ඩුවට බව. දුන් මේ දෙවැනි ආණ්ඩුව යන්නේ. ඒක හොඳට මතක තබාගන්න. ඒක මම ඉස්සරවෙලාම කීව්වා, තමුත්තාත්සේට ඇහුණේ නැතිවුණාට.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මේ ගන්නා තීරණය උඩ අපි සැහෙන දුරට සකුවුවෙනවා. මේ ප්‍රශ්නය විසඳීමට, විරුද්ධ පක්ෂයේ අපි හැමදෙනාම කීව්වා. දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියා. ඒ අනුව අපි, ශ්‍රී ලංකා තීරණය පක්ෂය, සැහෙන දුරට එකඟවුණා සහගාමිවෙන්න. හැබැයි එයින් පැන නගින ප්‍රශ්න පිළිබඳව ඉදිරියේදී හරියට කල්පනාකාරීව කටයුතු නොකළොත් ඒ ප්‍රශ්න විසඳීම ඉතාමත්ම අවදානම් තත්ත්වයකට යන්න පුළුවන් කියන එක අපට කියන්නට පුළුවන්. ඒ වෙනුවෙන් ගතයුතු පියවරවල් අපි අපේ පක්ෂය වෙනුවෙන් කලින්ම පැහැදිලි කර තිබෙනවා. 'එන්ඩ්ස් ගෘහස්ථ' වලින්, ඒ ජාතික කණ්ඩායම්වලින්, මුළු රටම දැනගන්නට ඕනෑ ඒ ඒ කණ්ඩායම්වලට සිදුවී තිබෙනවාය කියන අසාධාරණකම් මොනවාද, ඒ අයගේ ඉල්ලීම් මොනවාද කියන එක. ඒක අපි පැහැදිලි කියන්නවා. අදත් ඒක අපේ පක්ෂයේ ඉල්ලීමක්. ඒක දැනගන්නට පසුව අපට පුළුවන් වේවි, ඒකට විසඳුම් මොනවාද කියන එක ගැන සාකච්චා කරන්න. එහෙම නැතුව මෙය ප්‍රශ්නය කවදවත් විසඳන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ අයගේ ඉල්ලීම් මොනවාද, ඔවුන්ට විඳින්නට සිදුවී තිබෙනවාය කියන අසාධාරණකම් මොනවාද ආදිය දැනගත්තතුරු මෙය ප්‍රශ්නය විසඳන්නට ලැබෙන්නේ නැහැ.

අපේ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාට අපි ගරු කරනවා. එතුමා බොහොම හොඳයි. අපි බොහොම ප්‍රිය කරනවා. එතුමාට බොහොම තිබුණු ගනිගුණ තිබෙන්නේ. එතුමාගේ වචන හොඳයි. මටසිඵ්ටුයි. ශාන්තයි. ඒ හැම එකක්ම එතුමා තුළ තිබෙනවා. තමුත් රටක් පාලනය කිරීමේදී ඒකම සුදුසුකමක් හැවියට හිතන්නට බැහැ. රටේ අභ්‍යන්තර ආරක්ෂාව හා පාලනය තමන්ගේ කාලය තුළ යම්කිසි විධියක ස්ථාවර තත්ත්වයකට ගෙනෙන්නට බැරි නම් ඒක අඩුපාඩුවක්. අපි කියන්නේ නැහැ අවුරුද්දකින් දෙකකින් එය කරන්න කියා. තමුත් දුන් අවුරුදු ගයක්, හයහමාරක් ගත කර තිබෙනවා. ඒ නිසා මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මේ සියලුදේටම වග කිවයුතුයි. ඒ අමාත්‍යාංශය තිබෙන්නේ ගරු ජනාධිපතිතුමා අතේ. නියෝජ්‍ය ඇමතිතුමා වශයෙන් සිටින්නේ අපේ පාලනවලට ගරු මන්ත්‍රීතුමා (ටී. ඩී. වේරච්චිය මහතා).

ආණ්ඩුවට කියන්නට පුළුවන් කමක් නැහැ. ආරක්ෂාව නැතිවුණත් අපි ආණ්ඩු කරගෙන යනවාය කියා, මහජනතාවට, කොතැනට ණයවෙලා හරි අයවැය ලේඛනයක් සම්මත කරගෙන ආණ්ඩුව ඔහේ දිගටම කරගෙන යනවා. ඔහේ ගිනි තිබ්බාවේ, ඔහේ මැරුණාවේ, ඔහේ විනාශ වුණාවේ. මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාවට කිසිවක් නැතිවුණත් අපි ආණ්ඩුව ගෙන යනවා කියන එක තමුත්තාත්සේලා කියන්න පුළුවන්. තමුත් ඒක නොවෙයි ප්‍රධාන දේ. මේ රටේ හැම පුද්ගලයකුටම තිබෙනවා මිනිස් අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් අනුව නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණයක් රටේ තිබිය යුතුයි.

ඇත්ත වශයෙන්ම කියනවා නම් අද උතුරු සහ නැගෙනහිර පළාත්වල තිබෙන්නේ බෙදීමක්. අද ඒ ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ඇයි ? ඒවා ආරක්ෂා කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට නියුතුකුලව අයතින් ලැබී තැබුවද ? එසේ නම් මොනවද ආරක්ෂා කරන්නේ ? අද රටේ වස්තුව විනාශ වෙනවා. ඒවා ආරක්ෂා කරන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත යුතුයි. අද රටේ මත ජනතාවගේ හැඟීම නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පණ මදිය කියන එකයි. අද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු විය යුතු දේ සිදු වෙන්නේ නැහැ. දකුණේ සිටින පුද්ගලයෙක් පාරේ ඉඳලා වටහයක් කථා කළොත් සමහරවිට මුහු අල්ලාගෙන ගොස් ර්මාන්ඩ් කරනවා. තමුත් උතුරේ අය මිනි මරනවා. ගිනි තබනවා, ඒ අය ර්මාන්ඩ් එකට ගන්න බැහැ. ඒ ඇයි ? කෝ සී. අයි. ඩී. එක ? කෝ පොලීසිය ? කෝ මිලිටරිය ? කෝ තේව් එක ? කෝ එයාර් ෆෝස් එක ? මොනවද මේවාට වියදම් කරන්නේ ?

රාජ්‍ය ආරක්ෂක කටයුතු සඳහා අපි මේ වතාවේ අසවැය ලේඛකයන් රුපියල් කෝටි 223 ක් පමණ සම්මත කර තිබෙනවා. රටේ ජනතාවගේ මේ මුදල් මේ අමාත්‍යාංශයට දී තිබෙන්නේ රටේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්නයි. ඒවා කෙරෙන්නේ තැන්ගේ ඇයි ? මේ සඳහා සල්ලි තැනූ කියා කියන්න බැහැ. වාහන ගන්න බැර වුණා කියන්න බැහැ. මේවා පාලනය කරන්න නීති නැහැ කියන්න බැහැ. තුස්තවාදී කටයුතු මැඩපවත්වන්නට දරදඬු නීති දමා තිබෙනවා. හිටී හැටියේ ර්මාන්ඩ් එකට ගන්න පුළුවන් විධියට නීති දමා තිබෙනවා. උතුරේ අයට ඒ නීති බලපාන්නේ නැද්ද ? උතුරේ ඒ නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ?

අපි ගිය වතාවේදී නම් මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවට අනුබල දුන්නා. තමුත් එන්න එන්නම හදිසි නීතිය දීර්ඝ කරනවා. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ වෙනත් දේශපාලන පක්ෂයට හෝ රැස්වීමක් නියා ගන්න බැහැ. රැස්වීමක් නියාගත ගියාම—

වෛද්‍යාචාර්ය රංජිත් අතපත්තු මහතා
(Dr. Ranjith Atapattu)

තමුත්තාන්දේලාගේ විපක්ෂ නායකතුමාත් අපේ පළාතේ රැස්වීමක් කියලා ගියා. තමුත් තමුත්තාන්දේට බැහැ ?

ආනන්ද දසනායක මහතා
(Mr. Ananda Dassanayake)

රැස්වීමක් නියාගත ගිය විට, ඒ එස්. පී. ලහට ගිහිත්, එස්. පී. ගෙනේ අවසර අරගෙන ඒවා ක්‍රියාත්මක කරන විට—

වෛද්‍යාචාර්ය රංජිත් අතපත්තු මහතා
(Dr. Ranjith Atapattu)

තමුත්තාන්දේලාගේ විපක්ෂ නායකතුමා විරකූටිය හන්දියේ රැස්වීමක් තිබිබා. කිසිම කරදරයක් වූණේ නැහැ.

ආනන්ද දසනායක මහතා
(Mr. Ananda Dassanayake)

වෘත්තීය සමිති සාකච්චාවක්, රැස්වීමක් නියාගත බැහැ. වෘත්තීය සමිති සංවිත්සරක උත්සවයක් නියාගත බැහැ. මේකද, මේ ආණ්ඩු ක්‍රමය කියන එක අපට අහන්න සිදු වෙනවා.

ඒ. පී. පෝල් පෙරේරා මහතා
(Mr. E. P. Paul Perera)

1974 වර්ෂය මේ ගරු මන්ත්‍රීතුමාට මතක ඇතිනේ. ඒ කාලයේදී තමුත්තාන්දේගේ පාර්ලිමේන්තුවේ හිටියා තේද ? මා දන්නා තරමට 1974 දී එක්සත් ජාතික පක්ෂයට සාමාන්‍ය රැස්වීමක් නියාගත පවා ගතනම් කලා. ඒවා ඒ කාලයේදී තිබුණු නීති. ඉතින් ඒක වරදක්ද.

ආනන්ද දසනායක මහතා
(Mr. Ananda Dassanayake)

දත් තමුත්තාන්දේ කියනවා එය හරි කියා. තමුත්තාන්දේ වගේ අය තමයි ආණ්ඩුව කොමත යවන්නේ. ආණ්ඩුව තවත් අමාරුවට දමන්නේ තමුත්තාන්දේ වගේ අය. ආණ්ඩුව හරියට ක්‍රියාත්මක කරන්න නම්

ආණ්ඩුවේ වරද, වරද හැටියට පෙන්වා දෙන්න ඕනෑ. තමුත්තාන්දේට එසේ පෙන්වා දෙන්න පුළුවන් ශක්තියක් නැතිවීම ගැන, කොන්දක් නැතිවීම ගැන මා කණගාටු වෙනවා. [බාධා කිරීම] තුස්තවාදී ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපි සියලුම ආධාර දෙන බව මා කියන්න කැමතියි. ජාතික සමර්ගය ඇති කරන්න යම්කිසි ක්‍රමයක් තිබෙනවා නම්, ඒ ක්‍රමය සඳහා යම්කිසි ආකාරයකින් ආධාරයක් දෙන්න ඕනෑ නම් අපි එය දෙන්න යුදගම්. ඇත්ත වශයෙන්ම 'ජනිය ලංකාවක්' කියන එක අපේ සිත් තුල පවතිනවා. එය අපේ සිත් තුල බලපැවැත්වෙන දෙයක්. එය වෙනස් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම දිනක කිසිම විටියකින් ඉඩ දෙන්නේ නැති බව සඳහන් කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් අපි මේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ගිය වතාවේදී ජන්දය දුන්නත් මේ වතාවේදී නම් ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැති බව මා පවසනවා. තමුත්තාන්දේලාට පුළුවනි, තමුත්තාන්දේලාගේ වැඩ බලය යොදා මේ යෝජනාව සම්මත කර ගන්න. ඒකට අපට කරන්න දෙයක් නැහැ. තමුත් විරුද්ධ පාර්ශ්වය හැටියට හදිසි නීතිය දික් කිරීමට අපි විරුද්ධය. අපි මේ යෝජනාවට විරුද්ධව ජන්දය දෙන බව ප්‍රකාශ කරමින් මම නිගම වෙනවා.

අ. හා. 7.30

අමරසිරි දෙඩත්ගොඩ මහතා (බදදෙගම)
(ශ්‍රී. ල. අමාත්‍යාධිපති තොරතුරු කළමනාකරු — පාඨනේතමය)
(Mr. Amarasiri Dodangoda-Baddegama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, හදිසි නීතිය හත් වන මාසයටත් දික් කරන්නට යෝජනා කරන මේ අවස්ථාවේදී කොන්දලේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කළ මතය අනුමත කරමින් තමයි. මම කවර ආකාරයෙන් ඉදිරිපත් කළත් මගේ අදහස් ප්‍රකාශ කරන්නේ. දත් මාස ගතක් තිස්සේ හදිසි නීතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කර. ඒ ගැන පැවිති විවාදවලදී හදිසි නීතිය මගින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයට සහාය දී තිබෙනවා. එහෙත් මේ ප්‍රශ්නයට විසඳුමක් නැතුව අද සියළුම පක්ෂවලට නියෝජ්‍යය කරන්නටයයි ආයචනා කරමින් වටමේස සාකච්චාවකට ඒ පක්ෂ කැඳවා තිබෙනවා. කෙසේ වුණත් හදිසි නීතිය දික් කිරීමෙන් හෝ අද මේ වටමේස සාකච්චාවට යම් යම් කොටස් නියෝජ්‍යය වන අයුරින් හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් තැන කියන එකයි මගේ විශ්වාසය. මන්ද ?

උතුරේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වශයෙන් තවමත් කල්පනා කර නැහැ. ජාතික ප්‍රශ්නයක් හැටියට මේ ප්‍රශ්නය ගැන කල්පනා කරනවා නම්, මෙය අපේ රටේ ඉතිහාසයක් සමග බැඳෙනවා. මා හිතන්නේ උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක් මෙයට කලින් ඇති වී තිබුණේ මෙයට අවුරුදු හාරසිය පනහකට පමණ උඩදීයි. ඊට පසුව අද ද්‍රවිඩ රාජ්‍යයක් ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නයට හරියකාර විසඳුමක් ඇති නොවුණොත්, මහාචාර්යයෙහි ලියැවෙන්නේ මේ යුගයෙහි තුවනන් ද්‍රවිඩ රාජ්‍යයක් ඇති වීම පිළිබඳවයි. එම අපකීර්තියට මේ අවස්ථාවෙහි රට පාලනය කරන සියළු දෙනාම හානිය වෙනවා. එම නිසා මෙය ජාතික ප්‍රශ්නයක් වශයෙන් අපි සලකා බලන්න ඕනෑ. මේ රටේ ඉතිහාසය ලියන කොට අලගක්කෝනාරට පස්සේ යාපනය තුවනන් ද්‍රවිඩ රාජ්‍යයක් ඇති වුණය කියා මහාචාර්යයා සඳහන් කළොත් එහි අපකීර්තිය මුළු රජයටම ගිම් වෙත බව මතක් කරන්න ඕනෑ. එම නිසා වටමේස සාකච්චා තුළින් ඉදිරිපත් කරන අදහස්වල, උතුරේ ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි නියෝජ්‍යයක් තිබෙනවාද කියන කාරණයන් අපේ සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒ කියන්නේ උතුරේ ප්‍රශ්නය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම් ගැන අපි මෙයට වඩා සැලකිලිමත් වෙන්නට ඕනෑ.

උතුරේ අරගල, අර්බුද, උතුරේ වෙනත් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳ මතය නිර්මාණය කළ පිරිස් අද මේ සාකච්චාවට සහභාගී වෙන්නේ නැහැ. එම නිසා ඒ අය විග්‍රහ කරන උතුරේ තත්ත්වය පිළිබඳව කවර ආකාරයකින් හෝ රජයේ සැලකිල්ලක් ඇති විය යුතුයි. මම එහෙම කියන්නේ මෙතෙක් මේ නිසයි. උතුරේ අර්බුදයෙහි ආරම්භය පසුගිය රජය කාලයේදී ඇති වුණය කීවේවත්, ඒ රජය උතුරේ ආරක්ෂක සංවිධාන කටයුතු කරන විට, ඒ ආරක්ෂක සංවිධානවල, ඒ හමුදාවල කටයුතු කළ පිරිස් පිළිබඳව දැඩි ප්‍රතිපත්තියක් ඒ රජය අනුගමනය කළ බව කියන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම උතුරේ සාමාන්‍ය ජනතාවගෙන්, මේ අර්බුදය ඉස්මතු කරන කණ්ඩායම්වලත් මතය වී තිබෙන්නේ, මේ ප්‍රශ්නයේ පතුල තැනී නම් අත්තිවාරම වුණේ උතුරේ සංස්කෘතියට රජයේ ක්‍රියාමාර්ගවලින් ඇති වූ හානියයි. අන්ත ඒකයි උතුරේ මුළු මහත් ජනතාව වෙතමම රාජ්‍යයක් ඉල්ලන සංවිධානවලට අද ඒ අයගේ

අමරසිරි දෙඩන්ගොඩ මහතා
(ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

හදිසි නීතිය දීර්ඝ කිරීම අවශ්‍ය නැත කියන එකයි අපේ අදහස. ඒ කියන්නේ මේ ප්‍රශ්නය හදිසි නීතිය දීර්ඝ කිරීමෙන් විසඳන පුළුවන් එකක් නොවෙයි.

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)
(ති. ජේෂ්වී සමරවීර - உள்நாட்டினுலகங்கள் பிரதி அமைச்சர்) (Mr. Percy Samaraweera - Deputy Minister of Home Affairs)
තමුත්තාන්දේ කථාව පටන් ගත්තේ වටමේස සාකච්චාවෙන් කිසිම ප්‍රතිඵලයක් ඇති වන්නේ නැහැ කියලයි. ඒක වැරදියි.

අමරසිරි දෙඩන්ගොඩ මහතා
(ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

හදිසි නීතිය දීර්ඝ කිරීම පිළිබඳව—

වීරවන්ති සමරවීර මහතා (ති. චීරවන්ති සමරවීර) (Mr. Weerawanni Samaraweera)
ගරු නියෝජ්‍ය කථානායකතුමා, මේ ගරු මන්ත්‍රීතුමා කීවා, හදිසි නීතිය දමාගෙන හරි මේ වටමේස සාකච්චාවෙන් තීරණයක් ගන්නට බැරි වෙයි කියලා. ප්‍රතිඵලයක් නැහැ කියලා.

නියෝජ්‍ය කථානායකතුමා (වි. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Deputy Speaker)
එතුමාට දැන් තේරුම් යනවා ඇති, මේ කියන දේ ගැන.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

මම හිතන්නේ මම දැන් නොකීව්වොත් පසුව පැහැදිලි වෙයි. හදිසි නීතිය දීර්ඝ කිරීම මේ ප්‍රශ්නයට උත්තරයක් නොවෙයි කියන එකටයි මුලික වශයෙන් මගේ අදහස පදනම් වන්නේ. හත් වතාවක් හදිසි නීතිය දීර්ඝ කිරීමෙන් හෝ, සාකච්චාවලින් හෝ, අමාත්‍යාංශයේ ක්‍රියා මාර්ගවලින් හෝ මෙතෙක් ප්‍රතිඵලයක් ඇති කොට තිබෙන නිසා මෙය ජාතික ප්‍රශ්නයක් නිසා, මේ ප්‍රශ්නය ජේතනාසීත වූ, අනාගතයේදී ඉතිහාස ගත වන ප්‍රශ්නයක් නිසා අපි මේ ප්‍රශ්නය පිළිබඳව මීට වඩා මෙම ගරු සභාව තුළ සාකච්චා කළ යුතුයි කියලයි මම හිතන්නේ.

වීරවන්ති සමරවීර මහතා (ති. චීරවන්ති සමරවීර) (Mr. Weerawanni Samaraweera)

ගරු විපක්ෂනායකතුමා, මේ ප්‍රශ්නය දින මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. මේ ගරු මන්ත්‍රීතුමා වටමේස සාකච්චාවට වඩා මේ ගරු සභාවේ—පාර්ලිමේන්තුවේ—විවාදයක් ඉල්ලනවා, මේ ප්‍රශ්නය ගැන.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

වීරවන්ති සමරවීර මහතා (ති. චීරවන්ති සමරවීර) (Mr. Weerawanni Samaraweera)

ඉතින් බලන්නකො. තමුත්තාන්දේලාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය මොකක්ද මේ වටමේස සාකච්චාව සම්බන්ධයෙන් ?

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

පාර්ලිමේන්තුව මේ රටේ උත්තරීතර ආයතනයක්.

වීරවන්ති සමරවීර මහතා (ති. චීරවන්ති සමරවීර) (Mr. Weerawanni Samaraweera)

තමුත්තාන්දේලාගේ අදහස [බාධා කිරීම] කඩාකප්පල් කර ආලා ඵලයට එන්නද ? රට ඉදිරියට යන්නද ?

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

නැහැ. නැහැ. නැහැ. පාර්ලිමේන්තුවයි උත්තරීතර මේ රටේ.

වීරවන්ති සමරවීර මහතා (ති. චීරවන්ති සමරවීර) (Mr. Weerawanni Samaraweera)

ඒක හිතාගෙනද තමුත්තාන්දේලා කෑ ගන්නේ ? [බාධා කිරීම] මහජන එක්සත් පෙරමුණ වගේ ඵලයට ඇවිල්ලා—

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

මෙම ගරු සභාවේ කථා කරන්න බැරි නම්, මහජන නියෝජිතයන්ට කථා කරන්න බැරි නම්, උතුරේ නියෝජිතයෝ කැඳවා තිබෙන්නේ කොහොමද ? මොන සංවිධාන පදනමකින්ද ?

වීරවන්ති සමරවීර මහතා (ති. චීරවන්ති සමරවීර) (Mr. Weerawanni Samaraweera)

මේගොල්ලෝ දේශපාලන පක්ෂයක් වටා එක්කා සු වෙලා—

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

මීට වඩා උසස් සභාවක් තිබෙද ?

නියෝජ්‍ය කථානායකතුමා (වි. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Deputy Speaker)

එය සම්පූර්ණයෙන්ම පිළිගන්නා දෙයක්. තමුත් මෙය වටමේසයේ කොටසක් නොවෙයි.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

ඒක වෙන්නට පුළුවන්. තමුත් මේ සභාවට වඩා උත්තරීතර සාකච්චාවක් පිළිබඳව තමුත්තාන්දේලා ප්‍රකාශ කරන කොට—

නියෝජ්‍ය කථානායකතුමා (වි. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Deputy Speaker)

බලය තිබෙනවා. බලය තැන්නේ නැහැ. තමුත් මේ අවස්ථාවේදී—

වීරවන්ති සමරවීර මහතා (ති. චීරවන්ති සමරවීර) (Mr. Weerawanni Samaraweera)

දේශපාලන පක්ෂ , ජාතික නායකයන් මික්කෝම එක්කා සු වෙලා දැන් වටමේස සාකච්චාවක් කරන්නවනේ ? ඒකට තුඩුල කරන විටියටයි. බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙඩන්ගොඩ මහතා) කථා කරන්නේ.

අමරසිරි දෙඩන්ගොඩ මහතා (ති. අමරසිරි තොටාඤ්ඤ) (Mr. Amarasiri Dodangoda)

නැහැ. නැහැ. ඒ වටමේස සාකච්චාවට කිසිම තුඩුලයක්, කිසිම විරෝධයක් නැහැ.

විරවන්ති සමරවීර මහතා
(திரு. வீரவள்ளி சமரவீர)
(Mr. Weerawanni Samaraweera)

ලැස්සි වෙන්නේ තුවාල කරල එළියට එන්නයි ; ඊට ඉදිරියට යන්නයි.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

මේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්. තමුත් තවම ඒ ජාතික ප්‍රශ්නය මේ ගරු සභාවේ සාකච්ඡා වේලා තැබූ.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

තමුත්තානේ මේ ගරු සභාවට ආවේ ඊයේ - පෙරේදයි. තමුත් 1977 ඉඳලා-[බාධා කිරීම]

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

මහරජා තියෝජනයන් හැටියට අප මෙය සාකච්ඡා කරන්න ඕනෑ. මෙක අපේ ආසනවලට-[බාධා කිරීම]

තියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

තියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා කරුණාකර වාසි වෙන්න. මේ බැරැරුම් තත්ත්වය පිළිබඳව අප කාටත් වැටහෙතවා. මේ අවස්ථාවේදී අපට බැරැරුම් වගකීමක් පැවරී තිබෙනවා. මේ ප්‍රශ්නය වටමේස සාකච්ඡාවට අදාළ එකක්.

විරවන්ති සමරවීර මහතා
(திரு. வீரவள்ளி சமரவீர)
(Mr. Weerawanni Samaraweera)

තමුත් වෙලා තිබෙන්නේ ඒක හරකුන්ට තේරෙන්නේ තැනි එකයි. [බාධා කිරීම]

තියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

කරුණාකර-

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

වෙලා තිබෙන්නේ හරකුන්ට කර ගන්න බැරී එකයි. [බාධා කිරීම]

තියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

-ඒ වචන ඉල්ලා අස් කර ගන්න.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(திரு. அனூர பண்டாரநாயக்க - எதிர்க்கட்சி முதுவர்)
(Mr. Anura Bandaranaike (Leader of the Opposition))

The Deputy Minister of Education must withdraw that.

තියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! I have asked him to.-*(Interruption).*

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

He must withdraw that statement.-*(Interruption).*

තියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Please give me an opportunity to get him to withdraw it.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

තියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා කිව්වේ මන්ත්‍රීවරුන්ට නොවෙයි. හරකුන්ටයි.

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

මේ ගරු සභාවේ අපට හරන්ය කියනවා. ඒකට මොකද එයාට තමයි. අධ්‍යාපනයත් හාර දිලා තිබෙන්නේ. [බාධා කිරීම]

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

The Deputy Minister of Education must withdraw it.-*(Interruption).* He cannot say that to a Member of this House. He must withdraw it. *(Interruption).*

තියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

තියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා එය ඉල්ලා අස් කර ගන්න.

රේනුකා හේරත් මහත්මිය (නුවරඑළිය දිසා ඇමතිතුමිය)
(திருமதி ரேணுகா ஹேரத் - நுவரெலிய மாவட்ட அமைச்சர்)
(Mrs. Renuka Herath - District Minister, Nuwara Eliya)

බද්දෙගම ගරු මන්ත්‍රීතුමාත් (අමරසිරි දෙධන්ගොඩ මහතා) 'හරන්' කථාව ඉල්ලා අස් කරගන්න ඕනෑ. [බාධා කිරීම]

අමරසිරි දෙධන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

ගරු තියෝජ්‍ය කථානායකතුමා, මම මේ විවාදයේදී දක්වන්න බලාපොරොත්තු වන අදහස මෙයයි : උච්ච හෝ වේවා සිංහල හෝ වේවා කවර කොටසක් තුළ හෝ ජාති හේදය අවුස්සන, හදිසි නීතිය පැනවීමට තුඩු දෙන තත්ත්වයන් ගොඩ නඟන උතුරේ හෝ දකුණේ හෝ තිබෙන සංවිධාන පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ දැඩි සැලකිල්ල යොමු විය යුතුයි. උතුරෙන් වේවා, දකුණෙන් වේවා, රජයෙන් වේවා වෙනත් පක්ෂයකින් වේවා සිංහල-උච්ච හේදය තවදුරටත් ඇති කරන්න යම් කොටසක් උත්සාහ කරනවා නම් එය මේ රටේ ඉතිහාසයේ ගොඩනැගී තිබෙන ජාතික සමභියට තර්ජනයක් බව පෙන්වා දෙන්න කැමතියි.

එම නිසා තියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. මේ අර්බුදය උග්‍ර කරවන, මොන මට්ටමකින් හෝ ජාති හේදය අවුස්සන ප්‍රකාශන, ප්‍රචාරක මාධ්‍යයන් තිබෙනවා නම් ඒවා තිබෙන්නේ උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා ඒ කොටස්, ඒ සංවිධාන පිළිබඳව සැලකිලිමත් වන්නය කියා.

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමෙන් මේ ප්‍රශ්නයට කිසි දක විසඳුමක් ලැබෙන්නේ නැහැ. මාස 7 ක් තිස්සේ හදිසි නීතිය දීර්ඝ කළත් උතුරේ ප්‍රශ්නය එන්න - එන්නම උග්‍ර වුණා, දකුණේ ප්‍රශ්නයත් උග්‍ර වුණා. ඒ මිස එයින් මේ අර්බුදයට විසඳුමක් නම් ලැබුණේ නැහැ. එම නිසා අපේ පක්ෂය වෙනුවෙනුත්, පොදුගලිකවත් හදිසි නීතිය දීර්ඝ කිරීමේ මේ යෝජනාවට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් මගේ කථාව සමාපත කරනවා.

අ. න. 7.42

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකයා)
(திரு. அனூர் பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதல்வர்)
(Mr. Anura Bandaranaike—(Leader of the Opposition))

Mr. Deputy Speaker, as far as the Sri Lanka Freedom Party is concerned, I think, it is my duty as Leader of the Opposition to remind this House that since July 1983, since we had the very unfortunate and horrifying experience of an ethnic holocaust, the Emergency has been extended for the seventh time. The Sri Lanka Freedom Party on a number of occasions decided to support the Government in the extension of the Emergency because we believed that from July onwards till about the months of October and November there was a national crisis in all parts of the island, in the North, in the East and in the South, which warranted and necessitated an island wide Emergency.

On the last one or two occasions when the Emergency was extended, the stand of our party was that we would refrain from voting because we were watching the situation whether all the powers bestowed on the Government by the Emergency Regulations would be properly utilized and whether another ethnic riot or racial disturbance would take place. Now, we are virtually at the end of January 1984 and it is the considered view of the Sri Lanka Freedom Party that there is no reason to extend the Emergency in the South. Except for the districts of the North and the East, there is no reason at all why the Emergency should be extended in areas where the incidence of violence has been minimal. Except for the Northern and Eastern Provinces in the rest of Sri Lanka, particularly in the Sinhala areas, it is very quiet. Therefore, we believe that there is no need to extend the Emergency throughout all parts of Sri Lanka.

Mr. Deputy Speaker, we are all aware that in the North and in the East the situation is far from satisfactory. Incidents of isolated assassination of calculated murders, of pre-planned robberies, of acts of arson, acts of kidnapping and a number of other acts are committed day in and day out in the North and in the East, so much so that some people believe that the writ of the Government has ceased to exist in the Northern and Eastern Provinces. It is, Sir, I think, relevant to say at this stage that as a participant of the All Party Conference, which is in progress at the moment, I do not wish to reveal any of the discussions that have taken place at the All Party Conference, but I think it would be pertinent in the light of the interruptions that have been made by the Deputy Minister of Education that we of the Sri Lanka Freedom Party should reiterate the stand that we have publicly taken up to date, which is no longer a secret.

Our party was of the view that we should not take part in the All-Party Conference for a number of reasons. Our Central Committee met and decided that the Sri Lanka Freedom Party would not be a participant at the All-Party Conference. Then on the first day that the All-Party Conference met a unanimous decision was taken by all the parties participating in the Conference that the Sri Lanka Freedom party should be invited to participate in it. And on that and that alone, and on the appeal of the Maha Sangha, the Sri Lanka Freedom Party decided that it would in fact take part in the Conference. We have said so publicly, and we now say so again, that we will take part only on the basis that we are able to ascertain the grievances of the Tamil-speaking communities, the Tamil people as represented by the Tamil United Liberation Front and the All Ceylon Tamil Congress, the plantation workers as represented by the CWC and the DWC, the grievances of the Muslim people as represented by the Muslim associations; and the grievances of the Sinhala people as represented by the Sinhala associations and by the Maha Sangha. It is only after ascertaining the grievances of all the communities should we sit down to discuss the systems of government. That is, Sir, on what form of government we are going to decide, whether it is going to be an expansion of the development councils or whether it is going to be an introduction of regional councils — all that must come only after discussing the grievances of the various communities. This has been the stand of the Sri Lanka Freedom Party.

The hon. Deputy Minister of Education tried to insinuate that we are going to make political capital of this. No, Sir! We will make political capital of this and will do so if and only when the conference decides to impose upon all participants preconceived arrangements that have been entered into between the Government of Sri Lanka and the Government of India. It is only at that time that we will take this to the country. till then we will try our best to co-operate with all the other parties to find a just solution to this problem within the context of Sri Lanka remaining a unitary state, within the context that the Tamil United Liberation Front can in fact control the uncontrolled terrorism that is still rampant in the North and the East.

It is a great tragedy, Sir, that while all of us are sitting round a conference table the terrorism goes on unhampered in the North and the East. It is a tribute, it is a unique tribute to democracy, that we are able to sit round one table with all our differing political ideologies. some of the extreme right, some of the centre and some of the extreme left are all able to sit

[අනුර බණ්ඩාරනායක මහතා]

together and share our views, our fears, our aspirations and hopes for a better and united Sri Lanka. It is a tribute, a singular tribute to the democratic structure of this country and to the patience and tolerance of the Sinhala people that we are all able to sit round again and try and find a solution to this problem.

But while we do that in Colombo, what is happening in the North and the East? While all of us are trying to solve the Tamil problem, what are the terrorists doing in the North? they are openly assassinating police constables, they are openly robbing banks, they robbed Rs. 36 million worth of jewellery and cash from the People's Bank at Kattankudy mostly belonging to poor Muslims. What are they doing in the North today? They are kidnapping striking students and taking them away. They are openly and flagrantly violating all accepted norms of a decent civilized society. And this, Sir, is while we are trying to find a solution to their problem.

Therefore, may I say this - I do not want to step beyond the boundary of this because I myself am a participant in the All-Party Conference - that whatever solution we may find - we are all trying very hard to find a solution - let us hope that the TULF can contain and control the terrorists in the North, because no solution will be acceptable to the Sinhala people unless terrorism can be completely stopped and halted in the North and the East. Even if we find a solution, however fair that solution may be, if violence continues unabated, then what is the use of finding a solution? Sir, I stated this purely to drive home the point that the SLFP is for the continuation of the Emergency in the Northern and Eastern Provinces, only in those provinces and nowhere else.

I do not wish to take a great deal of time on this Emergency Debate, because time and time again, month after month we have spoken on the continuation of the Emergency and raised a number of issues which I do not think requires repetition time and time again. But, Sir, one or two very important matters have been brought to my notice as the Leader of the Opposition, one from the Sinhalese and the other from the Tamils, and I think it is my duty, because of the position I hold today, to bring to the notice of this House these two rather serious matters during this debate.

The first is a letter addressed to me by the Dimbulagala priest dated 8th January 1984. I wish to quote this letter in full because this is a very important matter!

කිලිගම නාහිම,
දිඹුලාගල,
1984.01.08.

ගරු පිරුද්ධ පක්ෂයේ නායකතුමා,
පාර්ලිමේන්තු මන්දිරය,
ජයවර්ධනපුරය.

මධ්‍යමලල-දිඹුලාගල නව ජනපදවාසීන්ට යුද්ධ හමුදාව විසින් කරන ලද අපරාධය ගැනයි

විටක්ෂ නායකතුමාණෙනි,

ඉහත සඳහන් ජනපදවල පදිංචිව ලබා ගෙනගත් දුක් හිරිහැර, කරන කැතිව, බොක්කට වතුර කැතිව, මඩ වතුර බොම්මක් අතළුට තිබුණ සමත් ඇත්ද, එම සම්බන්ධයට විරෝධී කරමින් කොකා කොකි හිඳි මරා ගෙන වන සතුන්ගෙන් ආරක්ෂා වී, හිඳි මරමින් එම ගොවිතැන් ආරක්ෂා කර ගනු ලැබුවේ තම තමන් සතුට ඇති අභියාචකයන්ගේ චර්යාවන් මත හරවා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවයි. තමුත් සිදු වූයේ කුමක්ද? කඩලෙන් ලීපට වැටුණටත් වඩා අත්තරායකි. යුද්ධ හමුදාව විසින් 8,000 කට පමණ ආසන්න පිරිසක් පදිංචිව සිටි මධ්‍යමලල නව ජනපදවාසීන්ට කොටසට පැමිණ එම ජනතාව දරුවන් හඩවමින් ඇඳි වස්ත්‍ර වටත් තුවක්කුවලින් ඇත, පරුෂ වචනයෙන් බැණ එම පැල්පත්වලින් එළියට ඇද දමා, මහ මහට දමා ඒ සියළුම පැල්පත්වලට ගිණි තැබීමයි. එම පිරිස මහ වර්ෂාවේ හෙමෙමින් කිසිම හවහරණයක් නොමැතිව, ගස් යටට වී දින ගණනක් ගත කොට කුසගින්නෙන් පෙළෙමින් සැතපුම් 25 ක් පමණ පවතිමි දිඹුලාගල අරණයට පැමිණිහ. කොටසක් සිසිකඩ ගියා.

මේ මව් බිමේ උපන් සිංහල ගොවිත්ව මෙන්ම විශාල අපරාධයක් කිරීම මේ මහ පොළොවට දැරීමට තරම් හැකිද? වර්ෂාව හිත කාලයක පොළොවේ තෙතමනයට මේ බව හෝඟ ඉහත කියන ලද දහසකුත් එකක් කරදර මැද්දේ කරනු ලැබුවේ ඉදිරි වර්ෂාව බලාපොරොත්තුවෙනි. මේ නොසිතූ අන්දමේ වැහි එල ලැබී සතුටුදායක ලෙස එල කෙලක්කට ආසන්නව කිසියද් මෙවැනි දරුණු අපරාධයක් වීම මහ පොළොව ඉවසියද්? ජනතාව ඉවසියද්? මොකක්ද මේ කළ අපරාධය. මේ ගැන ජනාධිපතිතුමාට මෙම මග 05 වන දින කොළඹට පැමිණ ජනාධිපති මැදුරේදීම කියා සිටියා. ඒට පසුවගෙන් ලැබුණ පිළිතුර තම, "මම ඒ ගැන කටයුතු කිරීමට ඉඩම් ඇමතිතුමාට දැමූ දුක්තා" යනුවෙනි. ගරු ජනාධිපතිතුමා මෙම කියවීමට දෙන අවස්ථාවේදී, ගෞරවනීය පුජ්‍ය වල්පොල ශ්‍රී රාහුල, මාහිමිපාණන් වහන්සේ, මිත්තේරිය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝල් පෙරේරා මැතිතුමාත්, -

He has got the wrong electorate. It is Kaduwela.

- රජයේ මධ්‍යමලල දිඹුලාගල ගොවි ජනපදයේ ආරක්ෂක හමුදා කිලිගමතුමාත්, මිත්තේරියේ ධුමනදාස මහතාත් සිටියා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ශ්‍රී. ල. ආ. සංස්කෘතික ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව)
(Mr. Lukshman Jayakody)

තර්ජන බොක්ක හෝදන්න දුන්න වගේ වැඩියා.

ඊ. පී. පෝල් පෙරේරා මහතා (වැඩබලන පොලොන්නරුව දින ඇමතිතුමා)

(ශ්‍රී. ල. ආ. පී. පොල් පෙරේරා - පක්ෂී මාසයේදී ආයතන සභාව, පොලොන්නරුව)

(Mr. E. P. Paul Perera - Acting District Minister, Polonnaruwa)

ගරු නියෝජ්‍ය කාර්යාලයකුණෙනි, මමත් හිටිය ඒ සාකච්ඡාව කෙරෙන කොට. ගරු විටක්ෂ නායකතුමා කියවන ඒ ලිපියේ සඳහන් කර තිබෙන සාකච්ඡාව කෙරුණ. ඒ සාකච්ඡාවේදී ගරු ජනාධිපතිතුමා මිත්තේරියෙන් ආපු මහත්මයාගෙන් ඇහුවා, "තමුත්තාත්සේලා මේවා ඇතින් දුටුවාද? කියල. දුටු කෙතෙක් මෙතැන ඉන්නවාදයි ඇහුවා. එතකොට, "නැහැ, මම දැක්කේ නැහැ, මේක අපට ලැබුණු ආරංචියක් පමණක්" කීවා. දැක්කේ නැහැ කීවා.

අනුර බණ්ඩාරනායක මහතා
(ශ්‍රී. ල. අනුරා පණ්ඩාරනායක)
(Mr. Anura Bandaranaike)

That is all right. There is nothing wrong in that. There are a number of things which you have not seen, about which you talk about in court.

ඊ. පී. පෝල් පෙරේරා මහතා
(ශ්‍රී. ල. ආ. පී. පොල් පෙරේරා)
(Mr. E. P. Paul Perera)

වරදක් නොවෙයි කීව්වේ. වෙච්ච එක කීව්වේ මමත් එතැන හිටපු නිසා.

නියෝජ්‍ය කාර්යාලයකුණෙනි
(වි. පී. ජයවර්ධන මහතා)
(Mr. Deputy Speaker)

Order, please. Please continue.

අනුර බණ්ඩාරනායක මහතා
 (නි. අනුර පණ්ඩාරනායක)
 (Mr. Anura Bandaranaike)

"අපි එය සතුවත් භාර ගෙන පොලොන්නරුවට ගියෙමු. අද වන තුරුත් එය ගැන කිසිම රාජකාරියක් එහෙම තමී සිදු වී නැත. මෙම අපරාධය කාට කීයත්තද? තව 39,000 කගේ ගොවිතැන් මෙම ලබන 10 දිනට අවසානයයි. ගැහැටි තිවේදනය අනුව, ජනවාරි 10 දිනට සම්පූර්ණයෙන්ම වනාය කීරීමට හා ඔවුන්ට එයින් වනාය පිටවීමට කියෝග දී ඇත. හෙට දින එනම් 1984.01.09 දින මෙය ගැන කියෝගයක් දී මෙම කටයුතු තෙර කරන ලෙස හමුදාවට දැනුම් හුදුන්කොත් මෙම 39,000 ක් වන ජනතාවගේ ගෙවල් ගිනිබත් කොට ඔවුන්ට පලවා හරිනවා ඇත. අපට කියන්න කෙතෙක් නැත. කීවයුතු හැම කෙනෙකුටම කීවා. මේ වනවිට මාස 02 ක්ම ගත වුණා. අවසාන ඡමාගොතයි මේ. අපට මෙලොව ඉඳල වැඩක් නැත. මේ සඳහා ඔබතුමාගෙන්වත් දැරවිත් බලාපොරොත්තු වෙමි.

මෙයට,

දිඹුලාගල ආරාමයේ,
 මාතර - කිලෝමීටර ෧෧ දුරින් පිහිටි බලාපොරොත්තු ස්ථවිර."

Now, Mr. Depty Speaker, I read out this letter in full to bring to the notice of the Government a very serious situation which has gone unabated and unnoticed in a very important part of this country. I think, as the Leader of the Opposition, when matters of this nature are brought to my notice it is only my duty to bring them to the House and seek a solution as soon as possible.

I would finally conclude by bringing to your notice another matter that has been brought to my notice which is the very sad plight of the Tamil undergraduates who have been in the first year in the Universities of Peradeniya and Colombo and who, after the ethnic disturbances of July 1983, have had to return to Jaffna through fear of their lives. These students have been agitating since I think November of last year that they be accommodated in the campuses of Jaffna and Batticaloa. Up to date they have not received a satisfactory reply. The Government has not acted in a way that would create confidence among the Tamil students to go back to Peradeniya or Colombo as they all cannot be accommodated in Jaffna and Batticaloa. It is true that students of certain faculties such as engineering, agriculture, etc., cannot be posted to Jaffna and Batticaloa as there are no faculties to impart education in those courses, but the Government, wherever possible, should take steps to post such students to Jaffna and Batticaloa and then do everything possible for the others to get back to Peradeniya and Colombo. All that the Government has done up to date is to put a deadline to the students to report before a certain date at the respective campuses, which has now been withdrawn, but the students have not been told what to do. This I think is a very serious matter and I think the Tamil undergraduates are living genuinely in fear of their lives about returning to Colombo and Peradeniya and the Government must consider this as a top priority matter and try and accommodate them as much as possible in the campuses of their choice.

වෛද්‍යවාරිය රංජිත් අතපත්තු මහතා
 (ඌක්ඌෆ් රඤ්ඤිත් අත්තපත්තු)
 (Dr. Ranjith Atapattu)

The medical students have already come to Colombo. All of them have come.

අනුර බණ්ඩාරනායක මහතා
 (නි. අනුර පණ්ඩාරනායක)
 (Mr. Anura Bandaranaike)

That is only the medical faculty.

වෛද්‍යවාරිය රංජිත් අතපත්තු මහතා
 (ඌක්ඌෆ් රඤ්ඤිත් අත්තපත්තු)
 (Dr. Ranjith Atapattu)

That is the point. If the medical students and the engineering students can come (*Interruption*)—I agree there is a problem, but at the same time those who have the will have come. There is no room at all in Jaffna. We have the same problem in staffing also (*Interruption*).

අනුර බණ්ඩාරනායක මහතා
 (නි. අනුර පණ්ඩාරනායක)
 (Mr. Anura Bandaranaike)

You should be in Jaffna and not sitting here.

There is another very serious matter, which I am sure the Government must take note of, and that is about the undergraduates who have been fasting in the Jaffna University for the last few weeks. On the 16th night, nine of them, four of whom are girls who were undergoing this fast unto death for more than a week, were abducted along with three nurses by some gunmen in a Hiace van. This van has been found at a cemetery in Jaffna and the nurses were released. The whereabouts of these students are still not known.

Therefore, Sir, this complete breakdown of law and order in the Jaffna and Batticaloa districts is something of which the Government must take serious notice. Whether the All Party Conference is a success or a failure should in no way hamper that. You are there to govern this country and please govern it. You have brought out laws under your own hand. Sometimes they are harsh laws. Please use them and ensure that a handful of extremists and terrorists do not hold the Tamil people and this Government or any other Government to ransom as they are doing now.

I think the Government must pay attention to this entire matter and the Sri Lanka Freedom Party is of the view that the Emergency must be continued in the North and the East and withdrawn from the rest of the country.

ජනිත මුහුණත මහතා
(திரு. அனில் முனிசிங்கம்)
(Mr. Anil Moonesinghe)
අපි නම් හිතුවා.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)
තමුත්තාත්තේ හිතුවට තමුත්තාත්තේයේ පක්ෂය ආවේ නැහැ නේ ?

ජනිත මුහුණත මහතා
(திரு. அனில் முனிசிங்கம்)
(Mr. Anil Moonesinghe)
අපි ආවා.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)
මුළු සම්මන්ත්‍රණයටම සිදු වුණා, තමුත්තාත්තේලාට ආරාධනා කරන්නට.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
කන්තලවු කරන්න.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

මේ, කන්තලවු කරන්නට, ඇත්ත වශයෙන්ම ඒක කන්තලවිටක්. ඒක කලාට කමක් නැහැ. මම ඒ බව පිළිගන්නවා. අපි ඒ ආරාධනය කලා. ඒ ආරාධනයක් අපි කෙලේ. [බාධා කිරීම] අපේ පක්ෂය පමණක් නොවෙයි, සියළුම පක්ෂ. තමුත්තාත්තේලා නැවින් සිටියේ යම් හේතුවක් නිසා. තමුත් මතුම ගරු මන්ත්‍රීතුමාගේ (අනිල් මුණසිංහ මහතා) අදහස වෙත එකක්. ඒකයි කියන්නේ. මෙවැනි ප්‍රශ්නවලදී අප අප අතර නොයෙක් නොයෙක් මත ඇති වෙන්න පුළුවන්. තමුත් ප්‍රශ්නය ඒක නොවෙයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෑ මෙවැනි පොදු ප්‍රශ්නවලට පොදු විසඳුමක් සොයන්න. මේක ඒක පක්ෂයකට පමණක් බලපාන දෙයක් නොවෙයි. අද අපේ පක්ෂයේ බලයෙන් ඉවත් වුණය කියා, වෙත පක්ෂයක් බලයට ආවා කියා මේ ප්‍රශ්න විසඳෙනවාද? තුස්තවාදීන් එක පාරටම තුස්තවාදය නවත්වලා "හරි දැන් ඉතින් ඔක්කොම හරි, යුද්ධේපිය පැරදුණා, අපි දැන් හොඳින් ඉන්න බබ්බු වෙතවා" කියනවාද? එහෙම විශ්වාසයක් තිබෙනවාද, නාගෙ හරි? මම හිතන්නේ නැහැ සිහි බුද්ධිය හොඳ කිසිම කෙනෙක් ඒක විශ්වාස කරයි කියා. එක්සත් ජාතික පක්ෂය බලයෙන් තෙරපුණේත් ඒ තුස්තවාදය අත්හැරලා ඒ හොල්ලන් හොඳ බබ්බු වේවී කියා හිතනවාද?

එපමණක් නොවෙයි තියෝජ්‍ය කථානායකතුමනි, මේ සම්මන්ත්‍රණයෙන් ඉතාමත්ම හොඳ විසඳුමක් ආවත් මේ තුස්තවාදය තතර වෙයි කියන සලකුණක් නැති බව මේ කාටත් ඒත්තු ගිහිත් තිබෙනවා. ඒ තියයි අපි සියලු දෙනාම එකට එකතු වී මේ තුස්තවාදය මුලිකුපුටා දැමීමට කිසියම් පියවරක් ගත යුත්තේ. එය රජයට පමණක් තනියම කරන්න අමාරු මොකද? යම් ක්‍රියා මාර්ගයක් ගන්න හැටියේ කියයි "අරක අසාධාරණ ක්‍රියාවක්, මේක අසාධාරණ විධියටයි කෙරුණේ, අරක මෙහෙම නොවෙයි කෙරෙන්න තිබුණේ, අර නිලධාරීන් මෙහෙම වෙයි කියා තිබෙනවා, ඒ වෙලාවේ වෙයි තියන්න තිබුණේ උඩට, නැහැ එහෙම නොවෙයි ඒ වෙලාවේ වෙයි තියන්න තිබුණේ බිමට, මේ වෙලාවේ පසුවට වෙයි තිබේ එක වැරදියි, බඩටයි තියන්න තිබුණේ" ඔය විධියට එක එක කොටස් කියන්න පටන් ගන්නවා. මෙහෙම කොහොමද පාලනයක් ගෙන යන්නේ? ඒ තියයි අපි තේරුම් ගන්න ඕනෑ, ජනසම්මතවාදය අගය කරන හැම ජන කොටසකටම තුස්තවාදය තර්ජනයක් බව. ඒක මුලිකුපුටා දැමීමට නම් ඒ මුලිකුපුටා දැමීමේ ප්‍රතිපත්තිය සමග සියලු දෙනාම එකට අත්වැල් බැඳගන්න ඕනෑ. ඒකයි වැදගත් කාරණය. එහෙම තැත්වම් මොකක්ද වෙන්නේ? තුස්තවාදය ජනසම්මතවාදය යට කරගෙන ඉදිරියට ඒවී. ඒකට ඉඩ දෙන්න පුළුවන්කමක් තිබෙනවාද?

ඒ තියා තියෝජ්‍ය කථානායකතුමනි, මම කියන්න කැමතියි මේ තත්ත්වය අපි තේරුම් අරගෙන අපේ කථාවලදී, අපේ ක්‍රියාදාමයන් අපි සකස් කරගත යුතු බව. කිසිම වරදක් නැහැනෙ. උත්සාහයක් කිරීම ගැන. බලය තිබුණ

පලියට, තුට්තක තිබුණු පලියට, වෙඩි උණ්ඩ තිබුණු පලියට, ඒවා හරඹ කරන්න ගියොත් මොකක්ද ඇති වන තත්ත්වය? මට දැනගන්න ලැබුණ අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) බොහෝම සාධම්බරයෙන් කීව්වාය කියා 1971 තර්ජනයට මුහුණ පාපු ආකාරය ගැන. එතුමා කීව්වද දවස් දෙකෙන් තුනෙන් ඒක මෙල්ල කලාය කියා පුළුවන් මෙල්ල කරන්න.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)
කන්තලවු කරලා.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)
නැහැ, මොන කන්තලවිටක්ද? කන්තලවු කෙරුවේ, තුට්තකුවෙන්. කමක් නැහැ. වැරදි කළ අයට වැරදි සිද්ධ වුණොට කමක් නැහැ. කොයි තරම් අහිංසක පිරිසකගේ ඒවිත විනාශයට පත් වුණොද?

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)
මන්න, මන්න, රෝලෙන් පිට පතින්න එතා.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

මොකක්ද, රෝලෙන්? රෝල ඇතුලේ ඉදගෙන මම මේ කියන්නේ රෝල් කරපු නාලේ, රෝල් කරපු නාලේ අප කාටත් වඩා හොඳින් තමුත්තාත්තේ දන්නවා. ඒක කරන්නද අපට කියන්නේ? ඒ රෝල පාවිච්චි කරන්නද අපට කියන්නේ? තියෝජ්‍ය කථානායකතුමනි, කොයි කොටසක වුණත් හිංසාකාරී අය අතර අහිංසක උදවිය ඉන්නවා.

අද තමුත්තාත්තේට බලය දුන්නොත් තනියම අණ දී තුස්තවාදය නැති කරන්නට තමුත්තාත්තේට පුළුවන් කියනවාද? එවිට අපි මක්කොම එකතු වී තමුත්තාත්තේට කියයි තමුත්තාත්තේ වෙයි තැබූ ආකාරය වැරදියි කියා. ඒකයි ස්වභාවය. මේක තනියම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මෙහි දී එක්සත් ක්‍රියා මාර්ගයක් අවශ්‍යයි. එවැනි එකඟතාවයක් ඇති කර ගන්නට අපි උත්සාහ කරන්නට ඕනෑ. ඒ උත්සාහය කෙරෙතවා. හිංසාකාරී ක්‍රියා කරන හා තුස්තවාදී කටයුතුවල යෙදෙන උදවිය නිසා ඇති වන අපරාධ ගැන කල්පනා කරන විට ඔවුන් කෙරෙහි කාගේවත් අනුකම්පාවක් තිබෙනවා යයි මම හිතන්නේ නැහැ. තමුත් එය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලේ දී අහිංසක අයට අපරාධයක් සිදු වුණොත් තත්ත්වය මොකක්ද? ඒ ගැනත් විකක් කල්පනා කරන්න වෙයි. "මෙහෙම කරන්න ඕනෑ, දවස් දෙකෙන් ඉවර කරන්න පුළුවන්, දවස් තුනෙන් ඉවර කරන්න පුළුවන්, හතරෙන් ඉවර කරන්න පුළුවන්" යනාදී වශයෙන් කියන එක තම්ලෙනෙයි. එතෙත් 1971 දී කළ කාලය අනුව අපට අත්දැකීම් තිබෙනවානේ. 1971 ගැන මතක් කරන විට රෝලෙන් පතිතවා යයි කියන්න ඕනෑ නැහැ. රෝල තමයි දිගුතර පෙත්වත්තට වෙන්නේ. ඒක අපි මතක තබා ගන්නට ඕනෑ. එහෙම කලොත් මොකක්ද වෙන්නේ? දවස් දෙක තුනෙන් කරන්න ඕනෑ යයි කියන අයම මෙතුනට ඇවිත් ආණ්ඩුවට අත දික් කර "මේ මිනීමරුවෝ තුස්තවාදීන් විනාශ කිරීමේ මුටුවෙන් අහිංසකයින් විනාශ කලා" යයි කියා. අන්න ඒ නිසා ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් එසේ වෝදනා කෙරෙන තියයි. අපි කවුරුත් එකට එකතු වීමේ යට විසඳුමක් සොයමුයි කියා අපේ ගරු ජනාධිපතිතුමා තීරණය කළේ. ඒ තියයි. එවැනි උත්සාහයක් ගත්තේ. එසේ තැනිට අපේ රජයට පමණක් වෙතමම ක්‍රියාදාමයක් ඇති කරන්නට බැරිකම තිසා නොවෙයි. එකඟතාවයක් ඇති කරන්නයි එසේ කළේ. "ආණ්ඩුව මුලින් උවුඩ එක්සත් විමුක්ති පෙරමුණට ආරාධනා කළේ නැහැ, තමුත් පසුව ඒ අයට ආරාධනා කලා" යයි මේ ගරු සභාවේදී අපට වෝදනාවක් කලා. ගරු තියෝජ්‍ය කථානායකතුමනි, ඒ අයට ආරාධනා කරන්නැයි ඉස්සරවෙලාම කීවේ කවිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තායිකාවයි. අපි නොවෙයි ඒ තීරණය ගත්තේ. අපි ඒ ප්‍රශ්නය බාර දුන්නා සර්වභාක්ෂික සම්මන්ත්‍රණයට. සර්වභාක්ෂික සම්මන්ත්‍රණයයි ඒ තීරණය ගත්තේ. ඒ අවස්ථාවේ අපටත් පුළුවන්කම තිබුණා, අපි එයට එකඟ නැහැයි කියන්නට. තමුත් එසේ කියන එක හරිද? සර්වභාක්ෂික සම්මන්ත්‍රණයක්

පුළුවනි. ඇත්ත වශයෙන්ම ඒ මත විවිධ විය යුතුමයි. විවිධ මත, විවිධ අදහස් තියෙන්න ඕනෑ. එහි කිසි වරදක් නෑ. ඒ කොයි අදහසටත් අපි ඇතුළුකත් දෙන්න ඕනෑ. ඒ කොයි තොරතුරුත් අපි දනගන්න ඕනෑ. කොට්ඨාස තොරතුරු කොපමණවත් තිබෙනවා. සර්වභාෂික සම්මේලනයක් අවශ්‍ය වූණේ එයටයි.

මේ ලෝකයේ නොයෙක් විධියේ සම්මේලන රැස්වෙනවා. සාකච්චා කරනවා. ඒවා සාර්ථක වෙනවා, අසාර්ථක වෙනවා. ඒක වෙනම එකක්. නමුත් මේ අවකාශය ඉතාමත් ප්‍රයෝජනවත්. ඒ නිසා නියෝජ්‍ය කථානායකතුමනි, මා මට වඩා කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මා හිතනවා මේ සභාවේ කථා කළ ආණ්ඩු පක්ෂයේ අතින් මන්ත්‍රීවරුන් මට කලින් මතු කළ ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඇති. මා ඒ සාකච්චාවට සහභාගී වී පැමිණි නිසා මේ සභාවේ මුළුමනින්ම රැඳී සිටීමට නොහැකි වීම ගැන මා බොහෝම කණහා වෙනවා. කොන්දේසි විරහිතව මේ යෝජනාව අනුමත කරන්න කියා මා මේ අවස්ථාවේදී කමුත්තාත්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය විමසන ලදී.

කටගඩවල් අනුව "පක්ෂ" මන්ත්‍රීන්ට ජය බව තීරණය කරනායකතුමා විසින් ප්‍රකාශ කරන ලදී.

මේ ඉඩකඩ භිමසා බලන්න.
 (ඉ. ලක්ෂ්මන් ජයකොඩි මහතා)
 (Mr. Lakshman Jayakody)

Question put.

MR. DEPUTY SPEAKER, having collected the Voices, declared that the Ayes had it.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
 (ඉ. ලක්ෂ්මන් ජයකොඩි මහතා)
 (Mr. Lakshman Jayakody)

Divide !

SCHEDULE A

COLUMN I
Administrative District and areas of Authority

Administrative District of Jaffna Consisting of the following Divisional Revenue Officers/Assistant. Government Agent's Divisions :-

- Delft
- Island South
- Island North
- Valikamam East
- Valikamam West
- Vadamaradchy North & East
- Vadamaradchy South & West
- Valikamam South West
- Valikamam South
- Thenmaradchy
- Jaffna
- Valikamam West
- Nallur
- (Pallai A.G.A.'s Division)
- part of Pachchilaipalli consisting of the following :-
- G.S.NN Divisions-
- Chempiyanpattu
- Muruthankerny
- Mulhan
- Chundikulam

COLUMN II
Limits of the Administrative District

- North : Sea ;
- East : Sea ;
- South : Remaining part of Pachchilaipalli Division ;
- West : Sea.

පාර්ලිමේන්තුව 43 වන ස්ථාවර තීරණය යටතේ-පක්ෂව 122 : විරුද්ධව 6 : යනුවෙන්-බෙදුණේය.
 පාර්ලිමේන්තුව, 43 වන ස්ථාවර තීරණය යටතේ-පක්ෂව 122 : විරුද්ධව 6 : යනුවෙන්-බෙදුණේය.
 The Parliament divided (under Standing Order No. 43): Ayes 122; Noes 6.

කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය
කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය
කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කය
ADMINISTRATIVE DISTRICT OF KILINOCHCHI

කේ. ඩබ්ලිව්. දෙවනායගම මහතා (සර්වභාෂික කටයුතු පිළිබඳ ඇමතිතුමා)
 (திரு. கே. டபிள்யூ. தேவநாயகம் — உள்ளாட்டலுவல்கள் அமைச்சர்)
 (Mr. K. W. Devanayagam - Minister of Home Affairs)

I move,
 "That this Parliament resolves in terms of Section 3 of the Administrative Districts Act (Chapter 392) that from the day succeeding that on which this Resolution is notified in the Gazette a new Administrative District of Kilinochchi be constituted and established out of and from the administrative District of Jaffna. and that the First Schedule to the aforesaid Act be amended as follows :-

- (1) by the substitution for item 9, thereof relating to the Administrative District of Jaffna, of the item set out in Schedule A hereto, the several particulars contained therein, being inserted in the appropriate columns of the aforementioned First Schedule : and
- (2) by the insertion immediately after the item 11A, thereof of the new item 11B relating to the Administrative District of Kilinochchi set out in Schedule B hereto the several particulars contained herein being inserted in the appropriate columns of the aforementioned First Schedule.

SCHEDULE B

COLUMN I

Administrative District and areas of Authority

Administrative District of Kilinochchi consisting of the following :-

Divisional Revenue Officers/Assistant Government Agents Divisions.

Karachchi
Poonakary
Part of Pachchilaipalli

A.G.A.'s Division consisting of the G.S.NN Divisions—

Kovilvayal, Muhavil,
Seranpattu, Muhamalai,
Kilali, Ittavil and Pulopallai.”

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி.*)
(Mr. Lakshman Jayakody)

Sir, we want the Hon. Minister to explain this Resolution.

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(*திரு. கே. டபிள்யூ. தேவநாயகம்.*)
(Mr. K. W. Devanayagam)

The purpose of the Resolution is set out in the Resolution itself. I expected hon. Members to have read it and come. What is there to explain?

Under the provisions of the Administrative Districts Act, a Resolution of Parliament is required to create a new administrative district and this Resolution seeks to separate the Kilinochchi District from the Jaffna District. The particulars of the Administrative District of Jaffna are set out in Schedule A; it gives the district's boundaries, the number of Grama Sevaka divisions and the AGA divisions. Schedule B contains the names of the AGA divisions and the Grama Sevaka divisions of the Administrative District of Kilinochchi.

This comes about as a result of the Moragoda Commission recommending the creation of nine new administrative districts. Two new districts have already been created and this is the third. (*Interruption*). The recommendation is that—

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி.*)
(Mr. Lakshman Jayakody)

Out of the nine new divisions, two have been created, but what about the balance?

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(*திரு. கே. டபிள்யூ. தேவநாயகம்.*)
(Mr. K. W. Devanayagam)

This is the Moragoda Commission's recommendation.

අනිල් මුණිසිංහ මහතා
(*திரு. அனில் முனிசிங்ஹ.*)
(Mr. Anil Moonesinghe)

The Hon. Minister is out of balance.

COLUMN II

Limits of the Administrative District

North : Sea Lagoon, Thenmaradchy Division ;

East : Vadamaradchi North and East Division and the remaining part of Pachchilaipalli Division ;

South : Mullaitivu and Mannar Districts ;

West : Sea.”

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(*திரு. கே. டபிள்யூ. தேவநாயகம்.*)
(Mr. K. W. Devanayagam)

All this is in the Moragoda Commission's Report. What is necessary for the creation of a new administrative district is a Resolution of Parliament.

අනුර බණ්ඩාරනායක මහතා
(*திரு. அனூர பண்டாரநாயக்க.*)
(Mr. Anura Bandaranaike)

What is the need?

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(*திரு. கே. டபிள்யூ. தேவநாயகம்.*)
(Mr. K. W. Devanayagam)

This district will be distinct from Jaffna.

අනුර බණ්ඩාරනායක මහතා
(*திரு. அனூர பண்டாரநாயக்க.*)
(Mr. Anura Bandaranaike)

Can you tell us the need for this?

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(*திரு. கே. டபிள்யூ. தேவநாயகம்.*)
(Mr. K. W. Devanayagam)

The Commission has gone into various aspects and recommended the creation of nine new districts. This is one of the proposed districts. The districts of Gampaha and Mullaitivu have been carved out and this is the third. This new district has become necessary because the people of Kilinochchi live about 50 miles away from Jaffna and for the purpose of transacting any business, they have to go to the Jaffna Kachcheri. As a result, the district has been suffering great disadvantages. In the whole of the district, not a single student has entered the university. If the district had been a separate district, maybe some students would have got in as students from an undeveloped area, but in competition with students from the North, the students of Kilinochchi have suffered serious disadvantages.

The creation of this new administrative district is for the benefit of the people of Kilinochchi, an undeveloped area, and also for the good administration

of the northern part of the country. Therefore, I do not think any one of you will have any objections to the creation of this new district as distinct from the Jaffna District. I now commend this Resolution to the House.

ප්‍රශ්නය සභාවලින් නැවත ලදී.

வினா எடுத்தியம்பப்பெற்றது.

Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

Sir, I do not think we are opposed to it. We are not !

කේ. ඩබ්ලිව්. ඳෙවනායගම් මහතා

(திரு. கே. டபிள்யூ. தேவநாயகம்)

(Mr. K. W. Devanayagam)

Then why are you standing up ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)

(Mr. Lakshman Jayakody)

It is brought to my notice by the hon. Member for Matugama (Mr. Anil Moonesighe) that he was one of the persons who went electioneering with our Presidential candidate during the Presidential elections and there was a request by the people of Kilinochchi for a new district and the SLFP was in agreement with this.

The Hon. Minister also referred to the Moragoda Commission report and said that there was an explanation there as to why the new district of Gampaha should be created. Then, the new administrative district of Mullaitivu was created and now the new administrative district of Kilinochchi is being created. As far as I can recall, there was a recommendation that a new district of Kuliyaipitiya also be created. This is as far as I can recall. This was a 1978 report. I was also told that there was some proposal regarding Korale Pattu North and Korale Pattu South and within this, even the Hon. Minister's electorate of Kalkuddah will be involved. (Interruption) No, this is not imagination. Apparently, some time ago a map was drawn up by the Department of Census and Statistics for which I was told that the Director of the Department was questioned by the CID. So there is a lot to this story. It does not just stop at two or three districts being created. He himself said that nine districts are to be created, and, therefore, I would earnestly request the Hon. Minister to keep the House informed of the acceptance of the Moragoda Report : as to what part of it has been accepted by the Government, what they are going to delete, how they are going to implement it, whether the creation of these districts are going to take place in the future, whether these districts that are going to be formed will be changed into certain other regional areas, and whether fresh regional areas are to be created—all these questions are matters I think the Government has to answer.

In the meantime, I also would like to bring to his notice another shortcoming. In Schedule (1) he marks the island of Delft as a separate AGA's division. As the island of Delft is within the electorate of Kayts, I would request the Hon. Minister to have even the little island of Kachchativu that we have got to come under as village No. 1 of the Islands Division of the administrative authority. It is very important.

Then there is another island I am aware of in between Punakari and on the other side of the lagoon. I cannot remember its name. It is Palaitivu or some island having a similar name. (Interruption) Not Pungudutivu. It is Palaitivu. (Interruption). Palaitivu island too is not included as an island which is coming as a village in the grama sevaka division. This is rather important, because I can recollect when we were trying to work on the Kachchativu agreement, this fact was brought up and in fact it was good history for us to study this particular area because of the islands Pungudutivu, Nainativu, Eluwaitivu, Delft and Annalaitivu. It is very interesting. Therefore I would like the Hon. Minister to let us know what steps he wants to take with regard to these islands that he has to include in the AGA's division of Delft.

As I mentioned in the Budget speech, new areas are coming up for development : namely, the Mahaweli in the Mahaweli Zone where new systems are coming into being, and already I believe certain changes are taking place with regard to the construction work in those areas. It is being divided into Zone A, System B, System C and various other systems. Therefore, I think it is high time that the Government should consider either to implement the accepted Moragoda Report or to restructure the Moragoda Report and bring up to date the entirety of the district structure as well as the regional structure of this country.

I have seen in a particular place where Amparai and Moneragala are divided, there is no division on an ethnic geographical, or economic basis. It was just the use of the theodolite—they call it a theodolite shot, from one hill to the other hill in a straight line. As the hon. Member for Amparai knows, there is only one straight line dividing Amparai district and Moneragala district. And a little further North, somewhere there, is the division of Polonnaruwa. There was just a line drawn. Therefore, I think there must be some system, some method, some reason for this type of division that should take place. I hope the Hon. Minister will take steps in order to see that a more specific demarcation is done with the districts that are to come.

අ. හා. 8.50

ආර්. ප්‍රේමදාස මහතා (අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා දේශීය ඇමතිතුමා, මහාමාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)

(ශ්‍රී. ඉ. ගීරොමාසා — பிரதம அமைச்சரும் உள்நாட்டி, வீடணம்பு, திராண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

දිස්ත්‍රික්කයක තම නියම කරනවිට සැඟත ප්‍රමාණයක විඳලමකුත් රජයට ඒ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් දරන්නට සිදුවෙන බව තමුන්ගේ දන්වනවා. දිස්ත්‍රික්කයක තම නියම කරනවිට අවශ්‍යතාවට ප්‍රමුඛත්වයකින් සලකන්නට සිදු වෙනවා. මොරගොඩ කොමිසම ලංකාවේ දිස්ත්‍රික්ක පිළිබඳ සමීක්ෂණයක් පවත්වා ගම්පහ, මුලතිව්, කිලිනොච්චිය, සීතාවක, හුරුප්පොදුවවිටිය, කුලියාපිටිය, මොරටක, මහියගණය ආදී ප්‍රදේශ වෙතම දිස්ත්‍රික්ක බවට පත් කරන්නටය කියා තීරණය කලා. තමුන් රජයේ යුතුකම, අවශ්‍යතාවය අනුව මේ දිස්ත්‍රික්ක ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා තමයි, අපි ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රමුඛත්වයෙන් සැලකුවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවය තදින්ම බලපෑවා. බස්නාහිර පළාතේ මේ නිසා දිස්ත්‍රික්ක තුනක් ඇති වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය එතතුරු තිබුණේ දිස්ත්‍රික්ක දෙකයි. කැලණි ගඟෙන් උතුරේ එක දිස්ත්‍රික්කයක්. කැලණි ගඟෙන් දකුණේ එක දිස්ත්‍රික්කයක්. දැන් කැලණි ගඟෙන් උතුරේ ගම්පහ දිස්ත්‍රික්කය ඇතිවෙලා තිබෙනවා. කැලණි ගඟෙන් දකුණේ කොළඹ දිස්ත්‍රික්කය, ඒවාගේම කරවන දිස්ත්‍රික්කය තිබෙනවා. බස්නාහිර පළාත සෑදී තිබෙන්නේ ඒ දිස්ත්‍රික්ක තුනෙන්. ජනගහණය ගැන කල්පනා කලාම බස්නාහිර පළාත තමයි ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශය. ඒ නිසා මේ රජය සැලකුවේ මේ අර්ධ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛත්වය බස්නාහිර පළාතට දෙන්නයි.

රජයට සැලකූවා වටුනියා ප්‍රදේශය ගැන. වටුනියාව විසිරී තිබුණේ මුලතිව් ප්‍රදේශය දක්වායි. මන්නාරම වටුනියාව කියලා දිස්ත්‍රික්ක දෙකකින්. ඒකත් තුනක් වී තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයක් සමග. එතැනදී ජනගහණයට වඩා බලපෑ හේතුව දුරස්තර භාවයයි. එවැනි හේතු තමයි කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇති කිරීමේදීත් රජය සලකා බලන්නට යෙදුණේ. ස්වදේශ කටයුතු භාර ගරු ඇමතිතුමා කීවා වාගේ කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළත්ව තිබුණේ යාපනයේ දිස්ත්‍රික්කයටයි. නමුත් කිලිනොච්චියට යාපනයේ සිට හැතෑරම පණහක පමණ දුර ප්‍රමාණයක් තිබෙනවා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීවා වාගේ ජනාධිපතිවරණයේදී විශේෂ ඉල්ලීමකුත් තිබුණා මේ දිස්ත්‍රික්කය සම්බන්ධව. එමනිසා මෙම දිස්ත්‍රික්කය පිහිටුවීමේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දීමට රජයට සිදුවූණු බව මම කියන්නට කැමතියි.

ඒවගේම දිස්ත්‍රික්කයක් නිකම් තම නියම කිරීමෙන් වැඩක් වන්නේ නැහැ. දිස්ත්‍රික්කයට ඕනෑ කරන සේවාවන් සම්පාදනය කරන්නට ඕනෑ. මුදල් හඳුල් ඒ වෙනුවෙන් වෙන් කරන්නට සිද්ධ වෙනවා. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනසක් කර කුලියාපිටිය වශයෙන් වෙනම දිස්ත්‍රික්කයක් ඇති කරන්න තීරණය කර තිබෙනවා. ඒ විධියට සීතාවක, හුරුප්පොදුවවිටිය, මොරටක, මහියගණය ආදී වශයෙනුත් තව දිස්ත්‍රික්ක ඇති කිරීමට තීරණය කර තිබෙනවා. මේ කරුණු යථා කාලයේදී රජයේ විශේෂ සැලකිල්ලට ගන්නවා.

කුරුණෑගල දිස්ත්‍රික්කය ගැන කල්පනා කරන විට තමුන්ගේ සිදුගන්නවා ඇති, දැනට ලෝක බැංකුවේ ආධාර යටතේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව. දැන් එම වැඩ පිළිවෙල අවසාන වන තත්වයට පැමිණ තිබෙනවා. ඔය වාගේ කාරණා ගැනත් සලකා බලන්නට රජයට සිද්ධ වෙනවා. සමීකිසි කාරක සභාවකින් තීරණය කළ පමණකින්ම වෙනත් අංක ගැන නොසලකා ඒ තීරණය ක්‍රියාත්මක කරන්නට රජයට පුළුවන්කමක් නැහැ. එම නිසා අවශ්‍යතාවයේ ප්‍රමුඛත්වය ගැන සලකා බලා මේ ප්‍රදේශ පිළිබඳව තීරණය කරන බව කියන්නට කැමතියි.

අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ඇහුවා. මොන විධියේ පරිපාලන වෙනස්කම් ඇති කරන්නට බලාපොරොත්තුවක් තිබෙනවාද කියා. මට ඒ ගැන කියන්නට තිබෙන්නේ, යම් වෙනස්කමක් ඇති කරන්නට රජය සූදනම් වන විට, පාර්ලිමේන්තුවට ඒ ගැන නොදන්නවා ක්‍රියා කරන්නට අපේ බලාපොරොත්තුවක් නැති බව පමණයි.

අ. හා. 8.56

අතිරි මුණසිංහ මහතා (මතුගම)
(ශ්‍රී. ඉ. අනිල් මුණසිංහ — மதுகம)
(Mr. Anil Moonesinghe—Matugama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ යෝජනාව බොහෝම කාලෝචිතය කියා මම කල්පනා කරනවා. මෙයට වඩා ඉක්මනින්, මෙයට වඩා කාලයකට උඩදිසි මෙය කරන්නට තිබුණේ. යාපනය දිනා බලන විට, යාපනයේ තිබෙන දියුණුව මුළු මහත් යාපන දිස්ත්‍රික්කය තුළත් තිබෙනවාය කියා බොහෝ දෙනෙක් කල්පනා කරනවා. යාපන අර්ධ ද්වීපයේ උතුරු කොටසේ දකින්නට ලැබෙන දියුණුව කිලිනොච්චි ප්‍රදේශයේ දකින්නට නැහැ. මුලතිව් දිස්ත්‍රික්කයේත් දකින්නට නැහැ. එම නිසා වෙනම දිස්ත්‍රික්කයක් වශයෙන් මේ ප්‍රදේශය වෙන් කළ යුතුය කියන අදහස කිලිනොච්චි ජනතාව තුළ නිතරම තිබුණා. එය ඒ ජනතාව කලක සිටම අපේක්ෂා කළ දෙයක්. එම නිසා මේ යෝජනාව මම බොහෝම සන්නේෂයෙන් අනුමත කරනවා. මෙයට සහයෝගය දක්වනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දිස්ත්‍රික්කයේ දියුණුවට වුවමනා මුදල් වෙන් කළ යුතු බව ගරු අගමැතිතුමා කීවා. ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කරන්න ඕනෑ. මොකද? අලුත් දිස්ත්‍රික්කයක් ඇති කලාම සැඟත තරමේ වියදම් දරන්නට සිදු වන බව තමුන්ගේ සේලා පිළිගන්නවා ඇති. මෙහිදී මම ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් අහන්නට කැමතියි. එනම්, පැරණි කිලිනොච්චි ආසනයේ තිබෙන්නාවූ දිනා සීමාවන්ද මේ අලුතෙන් පිහිටුවනු ලබන කිලිනොච්චි දිස්ත්‍රික්කයට තිබෙන්නේ, එසේ නැතිනම් එයින් කොටසක් අඩු කිරීමෙන්ද මේ අලුත් දිස්ත්‍රික්කය සකස් කර තිබෙන්නේ, එසේ අඩු කර තිබෙනවා නම් එසේ අඩු කරන්නට හේතුව කුමක්ද කියන කාරණා එතුමාගෙන් දැනගන්න කැමතියි.

අ. හා. 8.58

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(ශ්‍රී. ඉ. ජේ. උඩගේ — தேவநாயகம்)
(Mr. K. W. Devanayagam)

Mr. Deputy Speaker, the new district of Kilinochchi is identical with the Kilinochchi electorate and there is no additions or subtractions. The entire area is 339 square miles and it includes three AGA divisions and 27 Grama Sevaka divisions and that is divided from the Jaffna district.

I am grateful to the hon. Member for Attanagalla for going on a pilgrimage to Jaffna and finding out all the islands. The next time I go there I will find that out and also see that all that he has found wanting are remedied. It is not only the districts; as population increases and development takes place, it is very necessary to carve out not only the AGA divisions and Grama Sevaka divisions, I have a number of requests from the Members and Ministers and Deputy Ministers for AGA divisions and Grama Sevaka divisions. The difficulty is the financial stringency, and that is the only reason that we are not able to immediately implement all the requests. This is one of the recommendations that has been accepted by the Government, and I hope you will all give your wholehearted support.

ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.
කි. ඉ. ඩබ්ලිව්. දේවනායගම් මහතා.
Question put, and agreed to.

ஜயவர்தனபுர பாராளுமன்ற மண்டபத்தில் பாராளுமன்றத்தைக் கூடுமாறு அழைக்கின்றேன் என்பதனைச் சகலரும் அறிவிர்களாக.

ஆயிரத்துத் தொளாயிரத்து எண்பத்தினூறாம் ஆண்டு ஜனவரி மாதம் பத்தொன்பதாம் நாளாசிய இன்று கொழும்பில் விழங்கப்பட்டது.

அதி உத்தமனின் ஆணைப்படி

டபிள்யு. எம். பி. பி. மெனிக்கிவெல, சனாகிபதியின் செயலாளர்.

PROCLAMATION

BY HIS EXCELLENCY THE PRESIDENT



J. R. JAYEWARDENE

KNOW YE that by virtue of the powers vested in me by Article 70 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, I, Junius Richard

Jayewardene, President, do by this Proclamation summon Parliament to meet at the Parliament Hall, Sri Jayewardenepura on the Twenty-third day of February, One Thousand Nine Hundred and Eighty-four at 10.15 a.m.

Given at Colombo this Nineteenth day of January, One Thousand Nine Hundred and Eighty-four.

By His Excellency's command,

W. M. P. B. MENIKDIWELA, Secretary to the President.

கூடு விடல் (1983 ஜனவரி 19) 9 மணி 15 நிமிஷம் காலையில் (1983 பெப்ரவரி 9 இல் ஆரம்பிக்கப்பட்ட) கூட்டக் தொடர் முடிவு. End of Session (Opened 9th February 1983)

Given at Colombo this Nineteenth day of January, One Thousand Nine Hundred and Eighty-four. By His Excellency's command, W. M. P. B. MENIKDIWELA, Secretary to the President.

PROCLAMATION OF PARLIAMENT

சுரீலங்கை சனநாயக சோசலிச குடியரசின் அரசாங்கத்தின் ஆணைப்படி

சுரீலங்கை சனநாயக சோசலிச குடியரசின் அரசாங்கத்தின் ஆணைப்படி

சுரீலங்கை சனநாயக சோசலிச குடியரசின் அரசாங்கத்தின் ஆணைப்படி

சுரீலங்கை சனநாயக சோசலிச குடியரசின் அரசாங்கத்தின் ஆணைப்படி

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

WRITTEN ANSWERS TO QUESTIONS

ආහාර මුද්දර, ගාල්ල මැතිවරණ කොට්ඨාසය : අභිමි කිරීම

உணவு முத்திரைகள், காலித்தொகுதி : திராகிப்பி

FOOD STAMPS, GALLE ELECTORATE : CANCELLATIONS

473/83

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)

(Dr. W. Dahanayake—Galle)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

ආහාර මුද්දර තිබුණ කීරීම ආරම්භයේ සිටම ආහාර මුද්දර අභිමි කරන ලද අයගේ නමද, ගහ මූලිකයන්ගේ නම සහ ගහ අංකද ගාල්ලේ මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම සේවක කොට්ඨාස අනුව එතුමා සඳහන් කරනවාද? ආහාර මුද්දර අභිමිකිරීමට වූ හේතුව ද සඳහන් කරනවාද?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும், உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

உணவு முத்திரை விநியோகம் தொடங்கிய காலம் முதல், காலித் தொகுதியில் அது மறுக்கப்பட்டவர்களின் பட்டியல் லொன்றை கிராமசேவகர் பிரிவுகளின்படி, பிரதம குடியிருப்பாளர் பெயர், வீட்டிலக்கம், உணவு முத்திரைகள் திராகரிக் கப்பட்டமைக்கான காரணம் என்பனவற்றுடன் சபையில் சமர்ப்பிப்பாரா?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

Will he furnish a list of those who have been deprived of Food Stamps from the date of inception, in the Galle Electorate, according to Grama Sevaka divisions, with the name of the principal householder, the house number, and the reason for cancelling the Food Stamps ?

මාමි ජයසූරිය මහතා (කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා)

(திரு. காமனி ஜயசூரிய — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சரும்)

(Mr. Gamani Jayasuriya—Minister of Agricultural Development & research and Minister of Food & Co-operatives)

මම, කරුණාකර ඇමුණුම බලන්න.*

Yes. Please see annexure.*

ධිවර ඇමතිතුමා : විදේශීය සංචාර

கடற்செழிற் அமைச்சர் : வெளிநாட்டுப் பிரயாணங்கள்

MINISTER OF FISHERIES : TRIPS ABROAD

389/83

ලක්ෂ්මිණ ජයකොඩි මහතා (අත්තනගල්ල)

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி — அத்தனகல்ல)

(Mr. Lakshman Jayakody—Attanagalla)

ධිවර කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

1977 ජූලි මස සිට 1983 ජූනි මස 30 වෙනිද දක්වා කාලය තුළ එතුමා සහ එතුමාගේ පර්වාරක කණ්ඩායම් විසින් කරන ලද විදේශීය සංචාර පිළිබඳව පහත සඳහන් විස්තර එතුමා සඳහන් කරන්නේද?

(i) විදේශීය සංචාර සංඛ්‍යාව ;

(ii) පර්වාරක කණ්ඩායමේ නිලධාරීන්ගේ සහ වෙනත් අයගේ නම ;

* ප්‍රස්තකාලයේ තබා ඇත.

தரவரிசையில் வைக்கப்பட்டுள்ளது.

Placed in the Library.

(iii) සහභාගි වූ සම්මන්ත්‍රණ :

(iv) වෙනත් සංචාර ;

(v) සංචාරය කළ රටවල් ;

(vi) එක් එක් රටේ ගත කළ දින ගණන ;

(vii) වැය කළ විදේශ විනිමය ප්‍රමාණය ;

(viii) එම සංචාරවලට මුල් වූ හේතු.

கடற்செழிற் அமைச்சரைக் கேட்ட வினா :

1977 ஜூலை முதல் 1983 ஜூன் 30 ஆம் தேதி வரையில்—

(i) அவரால் கடல் கடந்த நாடுகளுக்கு மேற்கொள்ளப் பட்ட பிரயாணங்களையும் ;

(ii) அவருடன் சென்ற உத்தியோகத்தர்கள், மற்றவர்களின் பெயர்களையும் ;

(iii) பங்குபற்றிய மாநாடுகளையும் ;

(iv) ஏனைய விஜயங்களையும் ;

(v) விஜயஞ் செய்த நாடுகளையும் ;

(vi) ஒவ்வொரு நாட்டிலும் தங்கிய காலத்தையும் ;

(vii) செலவழிக்கப்பட்ட வெளிநாட்டுச் செலாவணியையும் ;

(viii) அத்தகைய விஜயங்களுக்கான காரணங்களையும்,

அவர் கூறுவாரா?

asked the Minister of Fisheries :

Will he state—

(i) the number of trips abroad made by him from July 1977 until 30th June 1983 ;

(ii) his entourage including the names of officials and others ;

(iii) conferences attended ;

(iv) other visits ;

(v) the countries visited ;

(vi) the duration of stay in each country ;

(vii) the foreign exchange spent ;

(viii) the reasons for such visits ?

சீபெர்டின் பெரேரா මහතා (ධිවර ඇමතිතුමා)

(திரு. பெஸ்ரஸ் பெரேரா — கடற்செழிற் அமைச்சர்)

(Mr. Festus Perera—Minister of Fisheries)

(i) විදේශීය සංචාර 3 සි.

(ii) 1 වන සංචාරය 1980 : ගරු ඇමතිතුමා, අයෝග්‍ය ද සිල්වා මහතා සහ ඇම්. ඩී. ඇල්. පෙරේරා මහතා.

2 වන සංචාරය 1981 : ගරු ඇමතිතුමා, ඇලෝසි ඩබ්ලිව්. ප්‍රනාන්දු මහතා සහ පී. ඊ. ජයසූරිය මහතා.

3 වන සංචාරය 1982 : ගරු ඇමතිතුමා සහ සී. ඊ. ජයසූරිය මහතා.

(iii) 1. නොබැඳි ජාතීන්ගේ ධිවර කටයුතු පිළිබඳ හවතා හි පැවැත් වූ සම්මන්ත්‍රණය (1981).

2. එක්සත් ජාතීන්ගේ මූල්‍යධානයේ පැවැත්වුණු සාගර නීති පිළිබඳ සම්මන්ත්‍රණය (1982).

(8) 1980 பயணத்துக்கான காரணங்கள் :

(அ) கடற்ரெழில் அபிவிருத்தித் திட்டங்களை ஆராய்வதற்கு, மீன்பிடித் தொழிலில், மீனை வளர்த்தல், இனப்பெருக்கம் செய்தல், சந்தைப்படுத்தல் என்பனவற்றை ஆராய்வதற்கு.

(ஆ) பிரான்சிலுள்ள நன்னீர் மீன் அபிவிருத்தித் திட்டங்களைப் பார்வையிடவும் ஆராயவும், உணவு, விவசாய நிறுவனத்தின் தலைமை அலுவலகத்துக்குச் சென்று பணிப்பாளர் நாயகத்தையும் உதவிப் பணிப்பாளர் நாயகத்தையும் சந்தித்த பின்பு கடற்ரெழிலுக்கான உதவி பெறுவது பற்றிக் கலந்துரையாடல்.

1981 பயணத்துக்கான காரணங்கள் :

(அ) ஹவானாவில் இடம்பெற்ற கடற்ரெழில்பற்றிய அணிசேரா நாடுகளின் மாநாட்டில் பங்குபற்ற.

(ஆ) ஜப்பானிலுள்ள கடற்ரெழில் துறைகளினது சந்தைப்படுத்தல், பதனிடும், மீன்பிடித் தொழில்நுட்பம் என்பனவற்றை ஆராய்வதற்கு.

(இ) பின்வரும் உத்தியோகத்தர்களையும் ஆட்களையும் சந்தித்து ஜப்பான் அரசாங்கத்தால் இலங்கை கடற்ரெழில் துறைக்கு வழங்கப்பட்ட உதவிக்கு பாராட்டுத் தெரிவிக்கவும் மேலும் உதவிகளை இலங்கை கடற்ரெழில் கடுகதி அபிவிருத்தித் திட்டத்துக்குப் பெறவதற்கும்.

1. டிரான்சிமை தங்கிய முடிக்குரிய இளவரசர் அகி கிட்டோ

2. மாண்புமிகு பிரதம அமைச்சர் சேன்கோ சுகக்கி

3. மாண்புமிகு கடற்ரெழில், கமந்தொழில் அமைச்சர் ராக்கோரென்சா

4. லிபரல் ஜனநாயகக் கட்சியின் செயலாளர் நாயகம் திரு. யோசியோ சக்ஞராச்சி

5. மாண்புமிகு ஐ. ல. க. அ. தலைவர் சுகக்கி கோ அறிட்டா

6. அவை மாண்புமிகு உறுப்பினர் திரு. கிரோசியோ ஓகாடா.

1982 பயணத்துக்கான காரணங்கள் :

கலிபோர்னியாவிலுள்ள சமுத்திரவியல் நிறுவனத்தின் பணிப்பாளரின் அழைப்பை ஏற்று அங்கு விஜயம் செய்ய.

வாசிங்டனிலுள்ள ஐக்கிய அ. நாடுகளின் அலுவலகத்தினுள் தேசிய சமுத்திர சுற்றுடல் திருவாகம் பற்றிக் கலந்துரையாடல்.

(i) 3 trips abroad.

(ii) 1st trip 1980 : Hon'ble Minister, Mr. Asoka de Silva and Mr. M. V. L. Perera.

2nd trip 1981 : Hon'ble Minister, Mr. Aloy W. Fernando and Mr. C. A. Jayasuriya.

3rd trip 1982 : Hon'ble Minister, and Mr. C. A. Jayasuriya.

(iii) (a) Conference held in Havana on fisheries of the Non-alligned Nations (1981).

(b) Law of the Sea Conference held at the United Nations headquarter 1982.

(iv) Connected with reply (viii).

(v) 1980 : United Kingdom, Germany, France, Senegal, Italy.

1981 : Mexico, United States, United Kingdom, Japan.

1982 : United States, Japan.

(vi) Trip in 1980 :

England 25 days

Germany 03 days

France 04 days

Senegal 01 days

Italy 06 days

Trip in 1981 :

England 02 days

Cuba 05 days

U.S.A. 02 days

Japan 05 days

Trip in 1982 :

England 02 days

U.S.A. 14 days

(vii) Trip in 1980 Rs. 386,489 82

Trip in 1981 " 309,725 10

Trip in 1982 " 189,776 78

Total " 885,991 78

(viii) Reasons for trip in 1980 :

(a) To study Fisheries Development Projects, study of rearing, breeding and marketing of fish in the fishing industry.

(b) To visit and study the Fresh Water fisheries Development Projects in France, visit the headquarters of the Food and Agricultural Organization and to discuss matter regarding assistance on fisheries and meet the Director-General and the Assistant Director-General.

Reasons for trip in 1981 :

(a) To participate at the conference in Havana on Fisheries of the Non-Alligned Nations.

(b) To make a study of the marketing, processing of fish and fishing technologies in the fisheries sector in Japan.

